



2017

වාර්ෂික වාර්තාව

▶ මුදල් කොමිෂන් සභාව

මුදල් කොමිෂන් සභාවේ
වාර්ෂික වාර්තාව



2017

කාර්යාලය:

අංක 03, සරණ මාවත
රාජගිරිය
ශ්‍රී ලංකාව

දුරකථන : +94 11 2866747
ෆැක්ස් : +94 11 2866671
විද්‍යුත් තැපෑල : fincom@sltnet.lk
වෙබ් අඩවිය : www.fincom.gov.lk

පටුන

සභාපතිතුමාගේ පණිවිඩය	5
ලේකම්තුමාගේ පණිවිඩය.....	6
කොමිෂන් සභා සාමාජිකයින් - 2017.....	10
ජ්‍යෙෂ්ඨ කාර්යමණ්ඩලය.....	14
1. ශ්‍රී ලංකා ආර්ථිකය පිළිබඳ පරිදර්ශනයක්.....	15
2. පළාත්වල සමාජ-ආර්ථික විවිධත්වය	18
3. පාලනය සහ අනුකූලතාවය	25
3.1. නීති හා රෙගුලාසිවලට අනුගතවීම.....	25
3.2. පාලන නීති සංග්‍රහය.....	27
3.3. පළාත් සභා ක්‍රමය තුළ පාලනය.....	27
3.4. මානව සම්පත් කළමනාකරණය	27
4. ක්‍රියාකාරකම් සහ අත්කර ගැනීම්.....	31
4.1. අවශ්‍යතා තක්සේරුව.....	31
4.2. නිර්දේශ හා අරමුදල් වෙන් කිරීම.....	35
4.3. වාර්ෂික සංවර්ධන සැලසුම් සැකසීමට අදාළ පළාත් මාර්ගෝපදේශ.....	45
4.4. වාර්ෂික සංවර්ධන සැලසුම් පිළිබඳ විමර්ශනය කිරීම.....	46
4.5. අනෙකුත් ක්‍රියාකාරකම් හා අත්කර ගැනීම්	48
4.6. මුදල් කොමිෂන් සභාවේ රැස්වීම්	50
5. පළාත් ආදායම	51
5.1. පළාත් ආදායම බෙදාගැනීමේ ක්‍රමවේදය	51
5.2. පැවරු ආදායම්	52
5.3. මධ්‍යම රජයේ ආදායම පළාත් සභාවලට මාරු කිරීම	53
6. මුදල් කොමිෂන් සභාවේ මූල්‍ය කාර්යසාධනය	54
6.1. පුනරාවර්තන වියදම්	54
6.2. ප්‍රාග්ධන වියදම්.....	55
7. ඉදිරි අභියෝග සහ ඉදිරි ගමන්මග	57
7.1. ඉදිරි අභියෝග.....	57
7.2. ඉදිරි ගමන්මග	58
8. මූල්‍ය ප්‍රකාශන.....	59
ඇමුණුම්	66

වගු

වගුව 1 : ජාතික ගිණුම් සහ තෝරාගත් දර්ශක කිහිපයක් 2013 - 2017.....	16
වගුව 2 : ප්‍රධාන සමාජ-ආර්ථික දර්ශක සමහරක්.....	17
වගුව 3: පළාත් අනුව ජනගහනය, ඉඩම්, දළ දේශීය නිෂ්පාදිතය සහ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය - 2016.....	18
වගුව 4: පළාත් අනුව දළ දේශීය නිෂ්පාදිතයේ ආංශික දායකත්වය 2015 - 2016	19
වගුව 5 : පළාත් අනුව දරිද්‍රතා අනුපාතය සහ දිළිඳු කුටුම්භයන්ගේ ප්‍රතිශතය 2012/13 සහ 2016	21
වගුව 6 : සනීපාරක්ෂක පහසුකම් සහිත කුටුම්භයන්ගේ ප්‍රතිශතත්මක ව්‍යාප්තිය - 2012/13 සහ 2016.....	22
වගුව 7 : රජයේ පාසල්, ගුරුවරු, ශිෂ්‍යයින්, අ.පො.ස. (උ/පෙළ) සමත් ශිෂ්‍යයින් සහ විශ්වවිද්‍යාලයට ඇතුළත්වීමට සුදුසුකම් ලද ශිෂ්‍යයින් - 2016.....	23
වගුව 8 : වෛද්‍ය කාර්යමණ්ඩල - 2015	24
වගුව 9 : නීති හා රෙගුලාසි සමග අනුගතවීම	25
වගුව 10 : කාර්යමය කාර්යමණ්ඩලයෙහි අධ්‍යාපන සුදුසුකම් - 2017	29
වගුව 11 : විදේශීය පුහුණු වැඩසටහන්වලට සහභාගිවූවන් - 2017	30
වගුව 12 : ප්‍රාග්ධන අරමුදල් වෙන් කිරීම - 2018	37
වගුව 13 : සාමූහික ප්‍රදාන වෙන් කිරීම 2017 - 2018	38
වගුව 14 : අරමුදල් සැපයීම හා පුනරාවර්තන වියදම් උපයෝජනය 2010 - 2017	39
වගුව 15 : අධ්‍යාපන අංශය තුළ පළාත් අනුව සිදු කරන ලද පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන ආයෝජන (2013-2017)..	41
වගුව 16 : සෞඛ්‍ය අංශය තුළ පළාත් අනුව සිදු කරන ලද පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන ආයෝජන (2013-2017)....	42
වගුව 17 : මාර්ග අංශය තුළ පළාත් අනුව සිදුකරන ලද පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන ආයෝජන (2013-2017)	42
වගුව 18 : කෘෂිකාර්මික අංශය තුළ පළාත් අනුව සිදු කරන ලද පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන ආයෝජන (2013-2017).....	43
වගුව 19 : පශු සම්පත් අංශය තුළ පළාත් අනුව සිදු කරන ලද පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන ආයෝජන (2013-2017)43	43
වගුව 20 : ශ්‍රී ලංකාවේ සිරස් රාජ්‍ය මූල්‍ය අසමතුලිතතාවයන් - 2018	44
වගුව 21 : ශ්‍රී ලංකාවේ තිරස් රාජ්‍ය මූල්‍ය අසමතුලිතතාවයන් - 2018.....	45
වගුව 22 : 2017 වර්ෂය තුළ පවත්වන ලද මුදල් කොමිෂන් සභා රැස්වීම්	50
වගුව 23 : ජාතිය ගොඩනැගීමේ බද්ද සහ මුද්දර බද්ද බෙදීමේ ප්‍රතිශතය	51
වගුව 24 : මූල්‍ය අනුව එකතු කරන ලද පළාත් ආදායම – 2017	52
වගුව 25 : 2018 වර්ෂය සඳහා පැවරූ ආදායම් පුරෝකථන	53
වගුව 26 : මධ්‍යම රජයේ ආදායම පළාත් සභාවලට මාරු කිරීම.....	53
වගුව 27 : පුනරාවර්තන වියදම් 2012 - 2017.....	55
වගුව 28 : මූල්‍ය ප්‍රතිපාදන, වියදම් සහ මූල්‍ය කාර්යසාධනය - 2017	56
වගුව 29 : අත්තිකාරම් ගිණුම් කටයුතු	56

රූප සටහන්

රූපසටහන 1 : පළාත් අනුව මධ්‍යන්‍ය මාසික කුටුම්භ ආදායම 2012/13 - 2016.....	20
රූපසටහන 2 : පළාත් අනුව සේවා විඤ්ඤනය 2016 - 2017.....	20
රූපසටහන 3 : පළාත් අනුව දිළිඳු කුටුම්භ ප්‍රතිශතයන් 2012/13 - 2016	21
රූපසටහන 4 : ආරක්ෂිත පානීය ජල සැපයුම සහිත කුටුම්භයන්ගේ ව්‍යාප්තිය 2012/13 - 2016	22
රූපසටහන 5 : සංවිධාන ව්‍යුහය	28
රූපසටහන 6: අනුමත කාර්යමණ්ඩලය සහ තත්‍ය කාර්යමණ්ඩලය.....	29
රූපසටහන 7: කාර්යමය කාර්යමණ්ඩලයේ අධ්‍යාපන සුදුසුකම් - 2017.....	29
රූපසටහන 8 : මූල්‍ය සම්පත් වෙන් කිරීම	35
රූපසටහන 9 : ප්‍රාග්ධන වියදම් 2016 - 2017.....	37
රූපසටහන 10 : අරමුදල් සැපයීමේ හා සාමූහික ප්‍රදාන උපයෝජනයේ උපනතිය 2010 - 2017.....	39
රූපසටහන 11 : මුදල් කොමිෂන් සභාවේ නිර්දේශවලට ප්‍රතිවිරුද්ධව පුනරාවර්තන වෙන් කිරීම්	40
රූපසටහන 12 : පුනරාවර්තන වියදමේ සංයුතිය - 2017.....	54

සභාපතිතුමාගේ පණිවිඩය

පරීක්ෂාකාරීව නැවත සිතා බැලීමට කාලයයි

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනයට පසු 1988 වර්ෂයේ දී මුදල් කොමිෂන් සභාවේ උපත සනිටුහන් විය.

මුදල් කොමිෂන් සභාවට පැවරී ඇති ප්‍රධාන නිල වරම වන තුලින් ප්‍රාදේශීය සංවර්ධනය සහතික කරලීම ඉටු කිරීමෙහිලා පසුගිය දශක තුනක පමණ කාල පරිච්ඡේදය තුළ එමගින් සිදු කරන ලද කාර්යයන් පිළිබඳව නැවත සිතා බැලීමට දැන් උචිත කාලය එළඹ තිබේ. තුලින් ප්‍රාදේශීය සංවර්ධනය ළඟා කරගනුවස්, කොමිෂන් සභාව විසින් පවත්නා සම්පත් තාර්කික පදනමක් මත පළාත්වලට වෙන් කිරීමේ කාර්යය සිදු කරනු ලබයි. කෙසේවුවද, ප්‍රකාශිත සංඛ්‍යාලේඛනවලට අනුව එවැනි වෙන් කිරීම් රජයේ මුළු අයවැයෙන් ඉතා සුළු කොටසක් වන අතර, අන්තර් හා අභ්‍යන්තරික ප්‍රාදේශීය විෂමතා තවදුරටත් අඛණ්ඩව පැවතීම නිරීක්ෂණය කළ හැකිය. මෙම තත්ත්වයට ප්‍රධාන හේතුව සම්පත් වෙන් කිරීමේ අකාර්යක්ෂමතාවයන් වන අතර, මෑත අතීතය තුළ මෙම තත්ත්වය මහගැරවීම සඳහා සාධනීය පියවර රාශියක් ගෙන ඇත. සම්පත් සිතියම්ගත කිරීම ප්‍රවර්ධනය කරලීම, ප්‍රධාන සැලසුම් සැකසීමේ කාර්යය, දත්ත පදනමක් හා තොරතුරු කළමනාකරණ ක්‍රමවේදයක් වැඩිදියුණු කිරීම මෙහිලා ප්‍රධාන වේ. තවද, අදාල රජයේ අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු මෙන්ම අනෙකුත් ආයතන සමග පවත්නා සම්බන්ධීකරණය වඩාත් තහවුරු කිරීම සඳහා ක්‍රියාමාර්ග ගෙන ඇත.

මෙම වාර්ෂික වාර්තාව මගින් 2017 මූල්‍ය වර්ෂය තුළ සිදු කරන ලද ක්‍රියාකාරකම් හා අත්කරගැනීම් පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කෙරේ. අදාල වර්ෂය තුළදී ප්‍රාදේශීය විෂමතාවයන් පැවතීම නිවැරදි මගට යොමු කරවනුවස් කොමිෂන් සභාව විසින් විශේෂ අධ්‍යයන කිහිපයක් සිදු කරන ලද අතර, වැදගත් ප්‍රතිපත්තිමය පියවරයන් රාශියක් ගෙන තිබේ. මේවා අතර සමස්ත සාර්ව ආර්ථික සැලසුම්කරණය, අයවැයකරණය හා ගිණුම්කරණයට අදාල දුර්වල සම්බන්ධීකරණය මෙන්ම අනුවිත අවශ්‍යතා තක්සේරු විධික්‍රම නිසා පළාත් අතර අරමුදල් වෙන් කිරීමේ ක්‍රියාවලියෙහි පවත්නා දුර්වලතා හා විෂමතා හඳුනාගැනීම ප්‍රධාන වේ.

සංවර්ධන සැලසුම්කරණය කෙරෙහි වැඩි අවධානය යොමු වීමත් සමග ප්‍රාදේශීය සංවර්ධනය, ගෝලීයකරණයට ලක්වීමට අදාල න්‍යායාත්මක හා ප්‍රතිපත්තිමය මතිමතාන්තර යළි ක්‍රමවත් කිරීම හා යළි ඒකාබද්ධ කිරීම ඉතා වැදගත් වේ. මෙම කාර්යයේ දී ආසියානු කලාපයට විශේෂත්වයක් දෙමින් මුදල්

කොමිෂන් සභාව විසින් අනෙකුත් මුදල් කොමිෂන් සභා හා ඊට අනුරූපී ආයතන සමග ඉතා සමීපව ක්‍රියා කිරීම සිදු කළ යුතුය. මුදල් කොමිෂන් සභාව මෙන්ම, උප ජාතික මට්ටමේ කාර්යයන්ට අදාලව පිහිටුවන ලද අනෙකුත් ආයතන විසින් අත්කර ගෙන තිබෙන අත්දැකීම් සම්භාරය, ජාතික සැලසුම්කරණයට අදාල අවකාශීය ආර්ථික දැක්ම සඳහා සියලුදෙනා විසින් බෙදාහදා ගත යුතුව ඇත.



සමෘද්ධිමත් ජාතියක් ලෙස ශ්‍රී ලංකාව පරිවර්තනය වීමේ ක්‍රියාවලියේ දී, මුදල් කොමිෂන් සභාව ආදර්ශයක් ලෙස අඛණ්ඩව කාර්යභාරයන් ඉටු කිරීම අපගේ කාර්යය වනු ඇත. මෙම තත්ත්වය ළඟා කරගනුවස් ප්‍රධාන ප්‍රතිපත්තිමය මූලාරම්භයන් කිහිපයක් දැනටමත් ගෙන තිබෙන අතර, 2017 දෙසැම්බර් මාසයේ දී පාලන නීති සංග්‍රහයක් හඳුන්වාදෙන ලදී. උපායමාර්ගික අරමුණු සැකසීමේ දී හා විවක්ෂණශීලී හා සඵලදායී පාලන විධි පිළිබඳ රාමුවක් සහතික කරලීමේදී දීර්ඝ කාලීන ජයග්‍රහණ අරමුණු කරගත් සඵලදායී හා විවක්ෂණශීලී කළමනාකරණ ප්‍රවේශයක් අවශ්‍ය කෙරේ. දැනට ස්ථායී කොමිෂන් සභා විසින් ව්‍යවස්ථා සභාව සමග සිදු කරනු ලබන සාකච්ඡා සහ යෝජිත මුදල් කොමිෂන් සභා පනත මේ සඳහා අවශ්‍ය මාවත විවෘත කරනු ඇත.

මුදල් කොමිෂන් සභාව වෙනුවෙන් අතිගරු ජනාධිපතිතුමා, ගරු අග්‍රාමාත්‍යතුමා, ව්‍යවස්ථා සභාව, පළාත් සභා, විගණකාධිපතිතුමා මෙන්ම ඔවුන්ගේ කාර්යමණ්ඩලයට ද අප වෙත දක්වන ලද ඉමහත් සහයෝගය වෙනුවෙන් කෘතඥතාවය පිරිනැමීමට මම මෙය අවස්ථාවක් කර ගනිමි. තවද, මුදල් කොමිෂන් සභාවේ මා මිත්‍ර අනෙකුත් සාමාජිකයින් හා කාර්යමණ්ඩලය විසින් දක්වන ලද අඛණ්ඩ සහයෝගයට මාගේ ප්‍රශංසාව හිමි වනු ඇත.

සභාපති
ශ්‍රී.එච්.පලිහක්කාර

ලේකම්තුමාගේ පණිවිඩය

“පළාත් ආයෝජන තිරසාර සංවර්ධන අරමුණු සමග ගලපාලමු”

13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව මුදල් කොමිෂන් සභාවේ ප්‍රධාන වගකීම් වනුයේ පළාත්වලට වෙන් කරදීම සඳහා ප්‍රමාණවත් අරමුදල් රජයට නිර්දේශ කිරීම හා තුලිත ප්‍රාදේශීය සංවර්ධනය ළඟා කරගත හැකි වන පරිදි පළාත් අතර අරමුදල් වෙන් කිරීමට අදාළ මූලධර්ම අතිගරු ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කිරීමයි.

මෙම කාර්යය සාක්ෂාත් කරගැනීමේ දී මුදල් කොමිෂන් සභාව විසින් පළාත් අවශ්‍යතාවයන් තක්සේරු කළ යුතු අතර, පළාත් අතර අරමුදල් වෙන් කිරීමේ ක්‍රමවේදයක් වැඩිදියුණු කළ යුතුය. පළාත් ආයෝජන, ජාතික සංවර්ධන ප්‍රතිපත්ති හා උපායමාර්ග සමග අනුගත කරවීමේ දී පළාත් සංවර්ධන ආයෝජන සඳහා සුදුසු මගපෙන්වීම් සැපයීම ඉතා අවශ්‍ය කරුණකි. 2030 වනවිට තිරසාර සංවර්ධන අරමුණු ළඟා කරගනුවස් ශ්‍රී ලංකාවට අවධානය යොමු කර ඇති හෙයින් එම අරමුණු සමග අනුගත වීම ද ඉතා වැදගත් වේ.

මෙම තත්ත්වය තුළ මුදල් කොමිෂන් සභාව විසින් 2017 දී නිකුත් කරන ලද මාර්ගෝපදේශයන්හි තිරසාර සංවර්ධන අරමුණු ළඟා කරගැනීමෙහිලා පළාත් දායකත්වය පිළිබඳව විශේෂ අවධානය යොමු කර ඇත. ඒ අනුව, 2018 වර්ෂයට අදාළ වාර්ෂික පළාත් සංවර්ධන සැලසුම්වල තිරසාර සංවර්ධන අරමුණු හා ඉලක්ක ළඟා කරගැනීමට අදාළ දායකත්වය සැපයීම පහසු කරවනුයේ පළාත් නවය සඳහා පොදු වේදිකාවක් නිර්මාණය කරන ලදී. මුදල් කොමිෂන් සභාව විසින් ඉදිරියේ දී මෙම පොදු සැලසුම් රාමුව තුළ සිටිමින් පළාත් සංවර්ධන සැලසුම් විමර්ශනයට ලක්කරනු ඇත.

මෙම වාර්ෂික වාර්තාව තුළ කොමිෂන් සභාවේ කාර්යභාරය හා ක්‍රියාකාරකම්, 2017 වර්ෂයේ ඉටු කරන ලද කාර්යයන් දක්වා



ඇති අතර, එම වර්ෂයට අදාළ කාර්යසාධනය සංක්ෂිප්ත අයුරින් ඉදිරිපත් කිරීම සිදු කර ඇත.

මුදල් කොමිෂන් සභාවේ ප්‍රධාන විධායක නිලධාරියා වශයෙන් මෙම වර්ෂය තුළ දී අප වෙත ලබාදුන් වටිනා මගපෙන්වීම් හා උපකාර වෙනුවෙන් සභාපතිතුමා ඇතුළු කොමිෂන් සභා සාමාජික මහතුන් වෙත මාගේ කෘතඥතාවය පිරිනැමීමට කැමැත්තෙමි. එමෙන්ම, කොමිෂන් සභාවෙන් අපේක්ෂිත සේවාවන් ලබාදීම හා මෙම වාර්ෂික වාර්තාව සැකසීම සඳහා සපයන ලද මහඟු සේවාව වෙනුවෙන් කොමිෂන් සභා ලේකම් කාර්යාලයේ කාර්යමණ්ඩලයට ද මාගේ ස්තූතිය පිරිනැමීමි.

ලේකම්
ඒ.ටී.එම්.යූ.ඩී.බී.තෙන්නකෝන්

මුදල් කොමිෂන් සභාව

දැක්ම

තුලිත සංවර්ධනය සහිත සමෘද්ධිමත් රටක්

මෙහෙවර

විවිධ පළාත් විශේෂිත අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් රටෙහි තුලිත ප්‍රාදේශීය සංවර්ධනය ඇති කරලීම සඳහා ප්‍රතිපත්ති නිර්දේශ කිරීම

ප්‍රමුඛ පරාස

- 1) නිරසාර තුලිත සංවර්ධනය ළඟා කරගනුවස් තර්කානුකූල පදනමක් මත අවශ්‍යතා තක්සේරුව සිදු කිරීම හා අරමුදල් වෙන් කිරීම.
- 2) පළාත් සංවර්ධන සැලසුම්කරණය හා සැලසුම් ක්‍රියාත්මක කිරීමට අදාළ මාර්ගෝපදේශ සැපයීම.
- 3) ප්‍රතිපත්තිමය තීරණ ගැනීමේ ක්‍රියාවලිය සඳහා අවශ්‍ය දත්ත හා තොරතුරු සැපයීම.
- 4) මුදල් කොමිෂන් සභාවේ මානව හා ආයතනික ධාරිතාවය සංවර්ධනය කිරීම.

1987 දී සිදු කරන ලද ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දහතුන් වන ව්‍යවස්ථා සංශෝධනය මගින් රටෙහි තුලිත ප්‍රාදේශීය සංවර්ධනය ඇතිකරලීමේ හා පළාත් සංවර්ධනය සඳහා පළාත්වලට අරමුදල් ලබාදීමේ ක්‍රියාවලිය පහසු කරලීමේ අරමුණින් මුදල් කොමිෂන් සභාව පිහිටුවන ලදී. දහතුන්වන ව්‍යවස්ථා සංශෝධනයේ 154 (ජ) කොටසේ දැක්වෙන (3), (4), (5) හා (6) වගන්තිවල දැක්වෙන පරිදි මුදල් කොමිෂන් සභාවේ ප්‍රධාන කාර්යයන් හා වගකීම් පහත පරිදි වේ.

- 1) රජය විසින් මුදල් කොමිෂන් සභාවේ නිර්දේශ හා උපදෙස් මත පළාත්වල අවශ්‍යතාවයන් සපුරා ගැනීමට ප්‍රමාණවත් වන පරිදි වාර්ෂික අයවැයෙන් අරමුදල් වෙන් කළ යුතුය.
- 2) පහත දැක්වෙන කරුණුවලට අදාළව අතිගරු ජනාධිපතිතුමා වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම මුදල් කොමිෂන් සභාවේ වගකීම වනු ඇත.

අ) රජය විසින් වාර්ෂිකව පළාත්වලට ප්‍රදානය කරනු ලබන අරමුදල් හා එකී අරමුදල් පළාත් අතර බෙදා වෙන් කිරීමට අදාළ මූලධර්ම.

ආ) පළාත් මූල්‍යකරණය පිළිබඳව අතිගරු ජනාධිපතිතුමා විසින් කොමිෂන් සභාව වෙත යොමු කරනු ලබන ඕනෑම වෙනත් කරුණක්.

ඇ) රටෙහි තුලිත ප්‍රාදේශීය සංවර්ධනය ඇති වන පරිදි කොමිෂන් සභාව විසින් එකී මූලධර්ම සකස් කළ යුතු වේ. ඒ අනුව, මෙම ක්‍රියාවලියේ දී පහත සඳහන් කරුණු කෙරෙහි සැලකිලිමත් විය යුතුය.

- එක් එක් පළාතේ ජනගහනය
- එක් එක් පළාතේ ඒක පුද්ගල ආදායම
- සමාජ-ආර්ථික විෂමතාවයන් අනුක්‍රමිකව අඩුකරලීමේ අවශ්‍යතාවය
- එක් එක් පළාතේ ඒක පුද්ගල ආදායම සහ පළාත් අතර ඉහළම ඒක පුද්ගල ආදායම අතර පවත්නා වෙනස අනුක්‍රමිකව අඩුකරලීමේ අවශ්‍යතාවය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 ජ (7) වගන්තියට අනුව මුදල් කොමිෂන් සභාව විසින් කරනු ලබන සෑම නිර්දේශයක්ම අතිගරු ජනාධිපතිතුමා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු අතර, ඒ අනුව ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳව ද පාර්ලිමේන්තුව දැනුවත් කළ යුතු වේ.

මුදල් කොමිෂන් සභාවට පැවරී ඇති ව්‍යවස්ථාමය බලය තුළ පළාත් සංවර්ධනයට අදාළව පහත දැක්වෙන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වගකීම හිමි වේ.

- වාර්ෂික පළාත් සංවර්ධන සැලසුම් පිළියෙල කිරීම සම්බන්ධයෙන් පළාත්වලට මාර්ගෝපදේශ හා වක්‍රලේඛ නිකුත් කිරීම.
- ප්‍රාග්ධන හා පුනරාවර්තන වියදම්වලට අදාළ පළාත් අවශ්‍යතාවයන් තක්සේරු කිරීම හා පළාත්වලට වාර්ෂිකව අවශ්‍ය සමස්ත අරමුදල් ප්‍රමාණය පිළිබඳව මහා භාණ්ඩාගාරයට නිර්දේශ ඉදිරිපත් කිරීම.
- ගැලපෙන උපමාන භාවිතයට ගනිමින් ප්‍රාග්ධන හා පුනරාවර්තන අවශ්‍යතාවයන් සඳහා සමස්ත අරමුදල් පළාත් අතර බෙදා වෙන් කිරීම හා ඒ පිළිබඳ පළාත්වලට දැනුම් දීම.
- පළාත් සංවර්ධන සැලසුම් අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා එකඟතාවය ලබාදීම. මෙහිදී, විශේෂයෙන් ශක්‍යතාවය, ප්‍රතිපත්තිමය ගැලපීම, ප්‍රාදේශීය විභවතාවයන් සහ සාපේක්ෂ වාසි වැනි කරුණු කෙරෙහි අවධානය යොමු කෙරේ.
- පළාත් අතර අරමුදල් බෙදා වෙන් කිරීම හා සංවර්ධනයේ අන්තර් හා අභ්‍යන්තරික විෂමතාවයන් අවම කිරීම සඳහා ගත යුතු සුදුසු ක්‍රියාමාර්ග පිළිබඳව අතිගරු ජනාධිපතිතුමා වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම.
- සංවර්ධන සැලසුම් පිළියෙල කිරීම, ක්‍රියාත්මක කිරීම, අධීක්ෂණය සහ අගැයීම පිළිබඳ පළාත්වලට මග පෙන්වීම.
- ආයතනවල ඵලදායීතාවය සහ කාර්යක්ෂමතාවය වැඩිදියුණු කිරීමේ අරමුණින් උප ජාතික මට්ටමෙන් ප්‍රශස්ත කාර්ය මණ්ඩල අවශ්‍යතාවයන් තක්සේරු කිරීම සඳහා අදාළ පාර්ශවකරුවන් සමඟ සහයෝගයෙන් ක්‍රියා කිරීම.
- විශේෂයෙන් ප්‍රසම්පාදන ක්‍රියාවලියේ දී වගවීම, විනිවිදභාවය සහ යහපාලන ක්‍රියාමාර්ග ප්‍රවර්ධනය වන පරිදි රජයේ මූල්‍ය රෙගුලාසිවලට අනුගත වීම කෙරෙහි පළාත් අධිකාරීන් යොමු කරවීම.
- උප ජාතික මට්ටමේ සංවර්ධනයට අදාළ ප්‍රතිපත්ති හා උපාය මාර්ග සැකසීම පහසු කරලීම සඳහා වර්තමානයේ මුහුණ දෙන ගැටළු පිළිබඳ අධ්‍යයනයන් සිදු කිරීම.

කොමිෂන් සභා සාමාජිකයින් - 2017



ශ්‍රී.එච්.පලිහක්කාර මහතා
සභාපති

ශ්‍රී.එච්.පලිහක්කාර මහතා වසර 40 කට වඩා වෘත්තීමය පළපුරුද්ද සහිත වරලත් ගණකාධිවරයෙකු, ආයෝජන බැංකුකරුවෙකු හා කළමනාකරණ උපදේශකවරයෙකු වේ. ඔහු විසින් එක්සත් රාජධානියේ බර්මින්හැම්හී ඇස්ටන් විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය (MBA) ලබාගෙන ඇත. ඔහුගේ ශාස්ත්‍රපති උපාධි නිබන්ධනය කළමනාකරණය පිළිබඳ බ්‍රිතාන්‍ය ආයතනය විසින් 1981 වසරේ දී හොඳම කළමනාකරණ නිබන්ධනය ලෙස පිළිගැනීමට ලක් කරන ලදී.

තම වෘත්තීමය සේවා කාලය තුළ මොහු විසින් රාජ්‍ය හා පෞද්ගලික අංශයන්ට අයත් ආයතන රාශියක ප්‍රධාන පෙලේ තනතුරු උසුලා ඇත. එකී ආයතන අතර ලංකා විදුලිබල මණ්ඩලය, සංවර්ධන මූල්‍ය සංස්ථාව, මහජන වෙළඳ බැංකුව, ශ්‍රී ලංකා වෙළඳ බැංකුව, සී/ස ඇක්ලන්ඩ් රක්ෂණ සමාගම, ශ්‍රී ලංකා සුරැකුම්පත් කවුන්සිලය, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය සහ කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනය ප්‍රධාන වේ. මෙයට අමතරව ඔහු එක්සත් රාජධානියේ පොදු රාජ්‍ය මණ්ඩල ලේකම් කාර්යාලයේ මූල්‍ය කළමනාකරණ විශේෂඥයෙකු ලෙස සේවය කර ඇත. තවද, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, අප්‍රිකානු සංවර්ධන බැංකුව, කෘෂිකර්ම සංවර්ධනය පිළිබඳ අන්තර්ජාතික අරමුදල සහ යුරෝපීය සංවර්ධන බැංකුව මගින් ආධාර සපයන ලද වැඩසටහන් හා ව්‍යාපෘති ගණනාවකට මොහු තම සේවය ලබාදී ඇත. මොහු විසින් දරණ ලද වෘත්තීමය තනතුරු අතර සභාපති, ශ්‍රී ලංකා වෘත්තීයවේදීන්ගේ සංවිධානය (OPA), සභාපති, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය, සභාපති, එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනය (ශ්‍රී ලංකා ශාඛාව) හා සභාපති, එක්සත් රාජධානියේ වරලත් සහතිකලාභී ගණකාධිකාරී සංගමය (ශ්‍රී ලංකා ශාඛාව) ප්‍රධාන වේ. මොහු විසින් ඉටු කරන ලද වෘත්තීමය සේවාවන් සැලකිල්ලට ගෙන ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනයේ “විශිෂ්ඨයෝ” (Hall of Fame) තුළට 2014 වසරේ දී පලිහක්කාර මහතා ඇතුළත් කර ඇත.

පලිහක්කාර මහතා විසින් අදාළ ක්ෂේත්‍රයට හා ජාතියට ඉටු කරන ලද සේවාව අගයීමට ලක් කරමින් 2016 වර්ෂයේ දී ශ්‍රී ලංකා වෘත්තීයවේදීන්ගේ සංවිධානය විසින් ඔහුට “ජාතික උච්චස්ථාන” (National Apex) සම්මානය පිරිනමන ලදී.

ශ්‍රී ලංකා පිරිස් කළමනාකරණ ආයතනය (IPM) විසින් ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනය (ICASL) හා හවුල්කාරිත්වයකින් සංවිධානය කරන ලද “මහජන නායකයා - මූල්‍ය, 2017” සම්මානය ලබාදීම තුළින් ගෝලීය මට්ටමින් ශක්තිමත් පොදු කළමනාකරණ ව්‍යවහාරයන් ප්‍රවර්ධනයෙහිලා මොහු විසින් දක්වන ලද දායකත්වය පිළිගැනීමකට ලක්කර ඇත.

2017 සැප්තැම්බර් මාසයේ දී, ශ්‍රී ලංකාවේ වරලත් කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ ආයතනයට (CIMA) සිදු කරන ලද වටිනා දායකත්වය හා විශේෂිත සේවාව වෙනුවෙන් ඔහුගේ නායකත්වය අගය කරමින් පිළිගැනීමේ තිළිණයක් මගින් සම්මානයට පාත්‍ර කරන ලදී.



**ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා
නිල බලයෙන් සාමාජික**


ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා 2016 වර්ෂයේ ජූලි මස 02 දා සිට ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස සේවය කරමින් සිටී. මොහු සතුව ප්‍රතිපත්ති සම්පාදන හා ආර්ථික උපදේශක සේවා යන ක්ෂේත්‍රයෙහි වසර 30 ක පමණ පළපුරුද්දක් ඇත. මෙහිදී, ඔහුගේ විශේෂඥ දැනුම ලබාදී ඇති ක්ෂේත්‍රයන් දෙක වනුයේ සාර්ව ආර්ථික හා ජාතික හා අන්තර් ජාතික මට්ටමේ ව්‍යුහමය ගැටළුය. මොහු පොදු රාජ්‍ය මණ්ඩල ලේකම් කාර්යාලයේ ආර්ථික කටයුතු භාර අධ්‍යක්ෂවරයා ලෙස කලක් සේවය කර ඇත. 1974 සිට 1989 දක්වා කුමාරස්වාමි

මහතා විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ, සංඛ්‍යාලේඛන සහ බැංකු අධීක්ෂණ යන අංශවල සේවය කර තිබේ. 1981 සිට 1989 දක්වා මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයට අනුයුක්තව මොහු සේවය කර ඇත.

1990 සිට 2008 දක්වා මොහු පොදු රාජ්‍ය මණ්ඩල ලේකම් කාර්යාලයේ සේවයේ යෙදී සිට ඇත. මෙම කාලය තුළ ඔහු විසින් දරා ඇති තනතුරු ලෙස අධ්‍යක්ෂ, ආර්ථික කටයුතු අංශය සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ, මහ ලේකම්වරයාගේ කාර්යාලය ලෙස දැක්විය හැකිය. අනතුරුව කුමාරස්වාමි මහතා 2010 වර්ෂයේ ජනවාරි හා ජූලි මාසය තුළ පොදු රාජ්‍ය මණ්ඩල ලේකම් කාර්යාලයේ සමාජ පරිවර්තන වැඩසටහන් අංශයෙහි අන්තර්වාර අධ්‍යක්ෂවරයෙකු ලෙස ක්‍රියාකර ඇත. මොහු විසින් ශ්‍රී ලංකාවේ ගරු අග්‍රාමාත්‍යතුමා, ආර්ථික ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා හා විද්‍යා හා තාක්ෂණ අමාත්‍යතුමා සඳහා උපදේශක සේවයෙහි යෙදී සිටි අතර, පැවරුණු කාර්යය වූයේ බ්‍රිටන් වූඩ්ස් ආයතන හා අනෙකුත් ප්‍රධාන ආධාර ආයතන, ශ්‍රී ලංකා මහ බැංකුව හා මුදල් අමාත්‍යාංශය සමඟ සාර්ව ආර්ථික හා ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සිදු කරනු ලබන ආකාරය පිළිබඳ අවධාන උපදෙස් ලබාදීමයි.

ආචාර්ය කුමාරස්වාමි මහතා සී/ස. සර්වෝදය සංවර්ධන මූල්‍ය ආයතනයෙහි අධ්‍යක්ෂවරයෙකු ලෙස සේවය කර තිබේ. එමෙන්ම, 2011 මාර්තු මාසයේ සිට 2016 ජූලි 03 දක්වා ටෝකියෝ සිමෙන්ති සමාගමේ (ලංකා) විධායක නොවන ස්වාධීන අධ්‍යක්ෂවරයෙකු ලෙස මොහු තම සේවාව ලබාදී ඇත. 2011 පෙබරවාරි 07 දා සිට 2016 ජූලි මස 08 දක්වා ජෝන් කීල්ස් හෝල්ඩින්ස් සමාගමේ ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස මොහු ක්‍රියා කර ඇත. තවද, මෙම කාලසීමාවේ ඔහු විසින් එම්.එම්.බී.එල්.පාත්තයින්ඩර් ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු ලෙස සේවය කර තිබේ. ආචාර්ය කුමාරස්වාමි මහතා ස්වකීය ශාස්ත්‍රවේදී (ගෞරව) උපාධිය (1972) මෙන්ම ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය හිමි කරගෙන තිබෙනුයේ එක්සත් රාජධානියේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙනි. අනතුරුව 1981 වර්ෂයේ දී සසෙක්ස් විශ්වවිද්‍යාලයේ ස්වකීය ආචාර්ය උපාධිය ලබාගන්නා ලදී.

ආචාර්ය කුමාරස්වාමි මහතා ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස ක්‍රීඩා කර ඇති අතර, 1974 දී එම කණ්ඩායමට නායකත්වය සපයා ඇත. තවද, මොහු ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙලේ ක්‍රිකට් ක්‍රීඩකයෙකු විය.



**ආචාර්ය ආර්.එච්.එස්.සමරතුංග මහතා
නිල බලයෙන් සාමාජික**

ආචාර්ය සමරතුංග මහතා වර්තමාන මුදල් අමාත්‍යාංශයේ හා මහා භාණ්ඩාගාරයේ ලේකම් ලෙස කටයුතු කරයි. ඔහු විසින් අවුරුදු 30 කට අධික කාලයක් රාජ්‍ය අංශය තුළ විවිධ තනතුරු උසුලා ඇත. මුදල් අමාත්‍යාංශයේ ලේකම් තනතුර දැරූ හෙයින් ආචාර්ය සමරතුංග මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ හා ශ්‍රී ලංකා මුදල් කොමිෂන් සභාවේ නිල බලයෙන් පත්වන සාමාජිකයෙකු වේ.

ආචාර්ය සමරතුංග මහතා ස්වකීය රාජ්‍ය සේවය ආරම්භ කරන ලද්දේ 1984 වර්ෂයේ වන අතර, ඒ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට අනුයුක්තව ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ආධුනික නිලධාරියෙකු වශයෙනි. 1985 වර්ෂයේ දී ඔහු සහකාර අධ්‍යක්ෂවරයෙකු ලෙස ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුවට සම්බන්ධ වූ අතර, 2004 වර්ෂයේ දී සාර්ව ආර්ථික සැලසුම් අංශයේ අධ්‍යක්ෂ ලෙස පත්විය. 2005 වර්ෂයේ දී ඔහු රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ධුරයට පත්විය. 2006 වර්ෂයේ දී පිහිටවූ වෙළඳ, තීරුබදු හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ ප්‍රථම අධ්‍යක්ෂ ජනරාල්වරයා වූයේ මොහුයි. 2008 වර්ෂයේ පෙබරවාරි මාසයේ ආචාර්ය සමරතුංග මහතා භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් තනතුරට පත් කෙරිණි.

2010 වර්ෂයේ අප්‍රේල් මාසයේ දී මොහු පරිසර අමාත්‍යාංශයේ ලේකම් ධුරයට පත්වූ අතර, 2012 වර්ෂයේ දී බණිප තෙල් අමාත්‍යාංශයේ ලේකම් ධුරයට පත් විය. 2015 ජනවාරි මාසයේ දී ආචාර්ය සමරතුංග මහතා මුදල් අමාත්‍යාංශයේ හා මහා භාණ්ඩාගාරයේ ලේකම් ධුරයට පත් කරන ලදී.

ආචාර්ය සමරතුංග මහතා ස්වකීය ආචාර්ය උපාධිය ඕස්ට්‍රේලියාවේ ලා ට්‍රෝබ් විශ්වවිද්‍යාලයෙන් ලබාගත් අතර, ව්‍යාපෘති පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ලබාගෙන ඇත. මොහු ස්වකීය විද්‍යාපති උපාධිය (කෘෂිකර්ම) අමෙරිකා එක්සත් ජනපදයේ විස්කොන්සින් විශ්වවිද්‍යාලයෙන් ලබාගෙන ඇති අතර, ආර්ථික විද්‍යා විෂයය සඳහා ශාස්ත්‍රවේදී ගෞරව උපාධිය ජේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් හිමිකරගෙන තිබේ.

ආචාර්ය සමරතුංග මහතා රාජ්‍ය ව්‍යවසායකයන් හා රජයට අනුබද්ධ සමාගම් කිහිපයක අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකත්වය උසුලා ඇත. එම ආයතන හා සමාගම් ලංකා බැංකුව, ලංකා විදුලිබල මණ්ඩලය, සී/ස. මිනින් ලංකා සමාගම, සී/ස. ඩී ලා රූ ලංකා මුදල් හා සුරැකුම්පත් මුද්‍රණ සමාගම, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව, ශ්‍රී ලංකා රක්ෂණ සමාගම, ශ්‍රී ලංකා අපනයන රක්ෂණ සංස්ථාව, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනය, ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව හා ජේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පශ්චාත් උපාධි ආයතනය ලෙස නම් කළ හැකිය. ඔහු කාබන් අරමුදලේ සභාපතිවරයෙකු ලෙස ද සේවය කර ඇත. තවද, ආචාර්ය සමරතුංග මහතා 2009-2010 කාලය තුළ ක්‍රියාත්මක වූ ජනාධිපති බදු කොමිෂන් සභාවේ කොමසාරිස්වරයෙකු විය.



වී.කනගසභාපති මහතා සාමාජික

වී.කනගසභාපති මහතා අමෙරිකා එක්සත් ජනපදයේ හාර්වඩ් විශ්වවිද්‍යාලයෙන් රාජ්‍ය පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ලබාගෙන ඇත. මොහු ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ රාජ්‍ය මූල්‍ය ගණකාධිවරුන්ගේ සංගමයේ හා ශ්‍රී ලංකා වරලත් කළමනාකරණ ගණකාධිවරුන්ගේ ආයතනයේ සාමාජිකත්වය උසුලයි. තවද, මොහු ලන්ඩන් වරලත් රාජ්‍ය මූල්‍ය ගණකාධිකාරීවරුන්ගේ ආයතනයේ (CIPFA) සාමාජිකත්වය දරන්නෙකි.

වර්තමානයේ කනගසභාපති මහතා ලංකා හෝටල් සංවර්ධකයින්ගේ සමාගමේ (හිල්ටන් හෝටලය අයත් සම්පූර්ණයෙන්ම රජය සතු සමාගමකි) උපදේශකයෙකු ලෙස ක්‍රියා කරයි. මොහු විසින් රාජ්‍ය මූල්‍ය ගණකාධිකාරීවරුන්ගේ සංගමයේ සභාපතිත්වය දරනු ලබන අතර, මෙම සංගමය ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ රාජ්‍ය අංශය නියෝජනය කරනු ලබයි.

කනගසභාපති මහතා රාජ්‍ය අංශයේ ගිණුම් ප්‍රමිති කමිටුවේ සභාපතිවරයා වන අතර, දකුණු ආසියානු ගණකාධිකාරීවරුන්ගේ සංගමයේ රාජ්‍ය හා පෞද්ගලික අංශ ව්‍යවසායකත්ව ගිණුම් කමිටුවේ සාමාජිකයෙකු වේ.

ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ සභා සාමාජිකත්වය (Council Member) උසුලනු ලබන මොහු යාපනය විශ්වවිද්‍යාලයේ පාලක සභාවේ සාමාජිකයෙකු වේ. කතගසභාපති මහතා මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ මූල්‍ය කළමනාකරණ උපදේශකයෙකු ලෙස කටයුතු කළ අතර, මූල්‍ය අධ්‍යාපන ඇකඩමියේ උපදේශකවරයෙකු ලෙස ද සේවය කර ඇත. මොහු විසින් වසර 40 කට අධික කාලයක් රාජ්‍ය අංශයේ ජ්‍යෙෂ්ඨ තනතුරු රාශියක් හොබවා ඇති අතර, විශ්‍රාම ලැබුවේ මහා භාණ්ඩාගාරයේ රාජ්‍ය ව්‍යවසාය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස සිටියදීය. තවද, මොහු මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ මූල්‍ය කළමනාකරණ ප්‍රතිසංස්කරණ සම්බන්ධීකාරකයෙකු ලෙස සේවය කර තිබේ.

කතගසභාපති මහතා ලංකා බැංකුව, මහජන බැංකුව, ශ්‍රී ලංකා වෙළඳ බැංකුව, රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව සහ වෙනත් රාජ්‍ය ව්‍යවසායයන් කිහිපයක අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස කටයුතු කර ඇත. එසේම, මොහු සී/ස. ලංකා එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ මූල්‍ය උපදේශක / අධ්‍යක්ෂවරයෙකු ලෙස සේවයේ නිරතවී සිටි අතර ලංකා හෝටල් සංවර්ධකයින්ගේ සමාගමේ විධායක අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කර තිබේ.

මහාචාර්ය එච්.එම්.සර්ජල්ලා මහතා සාමාජික



මහාචාර්ය හරීඬි මොහොමඩ් සර්ජල්ලා මහතා කොළඹ විශ්වවිද්‍යාලයෙන් නීතිවේදී (ගෞරව) උපාධිය ලබාගෙන තිබෙන අතර, එහිදී ලකුණු අනුව ප්‍රමුඛස්ථානය හිමිකරගෙන තිබේ. ඔහු තම ශාස්ත්‍රපති උපාධිය හිමිකරගෙන තිබෙනුයේ ඔස්ට්‍රේලියාවේ මොනෂ් විශ්වවිද්‍යාලයෙනි. මහාචාර්ය සර්ජල්ලා මහතා නීතිය පිළිබඳ විද්‍යාර්ථියෙකු වන අතර, වෘත්තීමය නීතිඥවරයෙකු වේ. ඔහු සතු ජාත්‍යන්තර මට්ටමේ විශේෂඥ දැනුම සහිත ක්ෂේත්‍රයන් ලෙස පොදු නීතිය සහ බැංකු හා වාණිජ නීතිය දැක්විය හැකිය. ඔහු සතුව පොදු නීතිමය බල සීමා පහක ඉගැන්වීමේ සාමාර්ථයන් පවතී. කොළඹ විශ්වවිද්‍යාලය, මැනික්ස් කොලීජිය, මොනෂ් විශ්වවිද්‍යාලය, මැලේ විශ්වවිද්‍යාලය, සිංගප්පූරු ජාතික විශ්වවිද්‍යාලය, සිංගප්පූරු නැතියන් තාක්ෂණික විශ්වවිද්‍යාලය, සහ හොංකොං නගර විශ්වවිද්‍යාලය යන ආයතනයන්හි ප්‍රථම උපාධි හා පශ්චාත් උපාධි ශිෂ්‍යයින් සඳහා (නීති හා නීති නොවන) මොහු විසින් ඉගැන්වීම් සිදු කර ඇත. මහාචාර්ය සර්ජල්ලා මහතා විසින් ඔහුගේ විෂයයනට අදාලව ලිපි රාශියක් සම්පාදනය කර තිබෙන අතර, ශ්‍රී ලංකාවේ වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව සිදු කරන ලද ප්‍රථම විශේෂිත අධ්‍යයනයේ කතුවරයාද වේ.

ජ්‍යෙෂ්ඨ කාර්යමණ්ඩලය

ලේකම්

- ඒ.ටී.එම්.යූ.ඩී.බී.තෙන්නකෝන් මහතා

කළමනාකරණ කණ්ඩායම

- | | | |
|-----------------------------------|---|--------------------|
| • එස්.එම්.ආර්.එස්.බණ්ඩාර මහතා | - | අධ්‍යක්ෂ |
| • එම්.එල්.ඒ.වන්දනා මහතා | - | අධ්‍යක්ෂ |
| • ආර්.ඒ.එස්.කේ.රණසිංහ මහතා | - | ප්‍රධාන ගණකාධිකාරී |
| • ටී.ප්‍රශාන්ත මහත්මිය | - | අධ්‍යක්ෂ (වැ.බ.) |
| • එස්.එන්.සංජීවනී මහත්මිය | - | අධ්‍යක්ෂ |
| • ඩී.එස්.ගුණවර්ධන මහත්මිය | - | ගණකාධිකාරී |
| • ඒ.ඩබ්.කේ.එස්.රණසිංහ මහත්මිය | - | අභ්‍යන්තර විගණක |
| • ඩී.පී.එල්.ඊ.එන්.ගුණසේකර මහත්මිය | - | සහකාර අධ්‍යක්ෂ |
| • පී.ආර්.එන්.සුජීව මහතා | - | සහකාර අධ්‍යක්ෂ |
| • නිලෝකා අබේසේකර මහත්මිය | - | සහකාර අධ්‍යක්ෂ |



වමේ සිට දකුණට,

පළමු පෙළ : ආර්.ඒ.එස්.කේ.රණසිංහ මහතා (ප්‍රධාන ගණකාධිකාරී), එස්.එම්.ආර්.එස්.බණ්ඩාර මහතා (අධ්‍යක්ෂ), යූ.එච්.පලිහක්කාර මහතා (සහායක), ඒ.ටී.එම්.යූ.ඩී.බී.තෙන්නකෝන් මහතා (ලේකම්), ටී.ප්‍රශාන්ත මහත්මිය (අධ්‍යක්ෂ (වැ.බ.)), එම්.එල්.ඒ.වන්දනා මහතා (අධ්‍යක්ෂ)

දෙවන පෙළ: ඩී.පී.එල්.ඊ.එන්.ගුණසේකර මහත්මිය (සහකාර අධ්‍යක්ෂ), පී.ආර්.එන්.සුජීව මහතා (සහකාර අධ්‍යක්ෂ), නිලෝකා අබේසේකර මහත්මිය (සහකාර අධ්‍යක්ෂ), ඒ.ඩබ්.කේ.එස්.රණසිංහ මහත්මිය (අභ්‍යන්තර විගණක), ඩී.එස්.ගුණවර්ධන මහත්මිය (ගණකාධිකාරී), ඒ.ටී.නිසර කසුන් පුෂ්පසිරි මහතා (තොරතුරු තාක්ෂණ නිලධාරී), ආර්.එම්.ඩී.නිමාලි රත්නායක මහත්මිය (සංඛ්‍යාලේඛන නිලධාරී)

1. ශ්‍රී ලංකා ආර්ථිකය පිළිබඳ පරිදර්ශනයක්

වර්ෂ 2025 වනවිට ශ්‍රී ලංකාව ඉහළ-මධ්‍යම ආදායම් මට්ටමේ ආර්ථිකයක් බවට පත්කිරීමේ දැක්ම අනුව යමින් 2017 වර්ෂයේ දී වර්තන වෙළඳපොළ මිල යටතේ ඒක පුද්ගල ආදායම ඇ.එ.ඩොලර් 4,065 ක මට්ටමට ළඟාවී ඇත.

2017 වර්ෂයේ දී, වර්තන වෙළඳපොළ මිල යටතේ රටෙහි දළ දේශීය නිෂ්පාදිතය රු.බිලියන 13,289 ක් විය. කෙසේවුවද, පසුගිය වර්ෂය හා සසඳන විට, මූර්ත දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය (ස්ථාවර මිල යටතේ) 3.1% ක් ලෙස වාර්තාවී ඇත. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් අර්ථ දක්වන පරිදි මෙම පහළ වර්ධනයට, 2016 වර්ෂයේ පටන් පැවති නියඟ තත්ත්වය නිසා කෘෂිකාර්මික නිෂ්පාදිතයෙහි ඇතිවූ පහළ බැසීම හේතුවී ඇත. දළ ජාතික නිෂ්පාදිතයට සේවා අංශයේ දායකත්වය 55.8% ක් වූ අතර, කෘෂිකාර්මික හා කාර්මික අංශයේ දායකත්වය පිළිවෙලින් 7.7% ක් හා 27.2% ක් විය. රටෙහි ප්‍රධාන විදේශ විනිමය ඉපයීමේ මූලාශ්‍රයක් ලෙස ශ්‍රමිකයින්ගේ ප්‍රේෂණ සහ විශේෂයෙන් රෙදිපිළි හා නිමි ඇඳුම්, සංචාරක ව්‍යාපාරය, ප්‍රවාහනය, තේ, විදුලි සන්දේශ, පරිගණක හා තොරතුරු සේවා, රබර් හා බනිජු තෙල් නිෂ්පාදන, කුළුබඩු, ආහාර හා බීම වර්ග හා දුම්කොළ යනාදියෙන් උපයන ලද ආදායම අඛණ්ඩව වැදගත් වේ.

ශ්‍රී ලංකාව විසින් බොහෝ සහසු සංවර්ධන අභිමතාර්ථ (MDGs) ළඟා කරගෙන තිබෙන අතර, 2016 වර්ෂයේ දී හඳුන්වාදුන් 2030 වනවිට ළඟා කරගැනීමට අපේක්ෂිත තිරසර සංවර්ධන න්‍යාය පත්‍රයට අනුගත වී ඇත. ඉලක්ක 169 ක් මගින් තිරසර සංවර්ධන අභිමතාර්ථ 17 ළඟා කරගැනීමට අපේක්ෂා කරනු ලබන අතර, ඒවා පළාත් සංවර්ධන ක්‍රියාවලියට අනුගත කිරීම සඳහා මුදල් කොමිෂන් සභාව විසින් දැනටමත් පියවර ගෙන ඇත. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) විසින් දිළිඳුකම පිටුදැකීම, ප්‍රජාතන්ත්‍රවාදී පාලනය, සාමය ගොඩ නැගීම, දේශගුණික වෙනස්වීම්, ආපදා අවදානම සහ ආර්ථික අසමතුලිතතාවයන්, නවෝත්පාදන, තිරසර පරිභෝජනය, සාමය හා යුක්තිය වැනි ප්‍රධාන ක්ෂේත්‍ර වෙත තිරසර සංවර්ධන අභිමතාර්ථ හරහා කේන්ද්‍රීය අවධානය යොමු කර ඇත. රටෙහි සංවර්ධන ප්‍රතිපත්ති රාමුව හා උපායමාර්ගික සංවර්ධන ප්‍රමුඛතා කෙරෙහි අවධානය යොමු කරමින් මෙම විශ්ව න්‍යායපත්‍රය ප්‍රාදේශීයගත කිරීම සඳහා මූලාරම්භයන් සිදුකර ඇත. 2012/13 වර්ෂයේ දී 6.7% ක්ව පැවති දරිද්‍රතා අනුපාතය 2016 වනවිට 4.1% දක්වා අඩුවීම තුළින් දරිද්‍රතාවයේ විශාල පහළ බැසීමක් රට තුළ වාර්තාවී ඇත. මෑත වර්ෂවලදී පෙන්නුම් කර ඇති පරිදි, මානව සංවර්ධන දර්ශකයට අනුව, 2015 වර්ෂය තුළදී ශ්‍රී ලංකාව දකුණු ආසියානු රටවල් අතර, ප්‍රමුඛස්ථානයක සිටී. (මානව සංවර්ධන දර්ශකයට අයත් විචල්‍යයන් ලෙස සැලකෙන ආයු අපේක්ෂාව වර්ෂ 75 ක් ලෙසද, ඒක පුද්ගල දළ ජාතික ආදායම ඇ.එ.ඩොලර් 3,746 ක් ලෙසද, පාසල් යාමේ මධ්‍යන්‍ය වයස අවුරුදු 10.9 ක් ලෙසද 2015 වර්ෂයේ දී වාර්තා වී ඇත.)

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ “ලෝක ආහාර සුරක්ෂිතතාවය හා පෝෂණය - 2017” වාර්තාවට අනුව, දකුණු ආසියානු රටවල් අතර උණ පෝෂණ මට්ටම ගත්විට ශ්‍රී ලංකාව දෙවන ස්ථානයේ පසුවේ. ඒ අනුව, ජනගහනයෙන් 22.1% ක් උණ පෝෂණ තත්ත්වයෙන් පසු වේ. මෙම තත්ත්වය තුළ, ආර්ථිකයේ කාර්යක්ෂමතාවය ඉහළ නැංවීමෙහිලා ඉතා වැදගත් සාධකයක් වන නිරෝගී ශ්‍රම බලකාය සැලකිල්ලට ගනිමින් රාජ්‍ය අංශයේ සංවර්ධන වැඩසටහන් තුළ ආහාර සුරක්ෂිතතාවය හා පෝෂණය කෙරෙහි කේන්ද්‍රගතවීමක් සිදු කළ යුතුව ඇත.

දැනට වාර්තා වන 4.2% ක් වූ විරැකියාව, දියුණු රටවල් තුළද දක්නට ලැබෙන මට්ටමට සමාන වන හෙයින් එය ප්‍රධාන අභියෝගයක් සේ සැලකිය නොහැක. කෙසේවුවද, 2017 වර්ෂයේ දී තරුණයන් අතර විරැකියාව 18.5% ක තරම් ඉහළ මට්ටමක පැවති අතර, එයින් ගම්‍ය වනුයේ ශක්තිමත් මානව සම්පත අන්තර්ග්‍රහණය කර ගැනීම සඳහා වූ උපායමාර්ග, ආර්ථිකය විසින් අනුගමනය කළ යුතු බවයි. එමෙන්ම, කාන්තා ශ්‍රම බලකා සහභාගීත්ව අනුපාතය 2017 වර්ෂය තුළදී 36.6% ක් දක්වා ඉහළ යාම, සංවර්ධන ක්‍රියාවලිය තුළ අත්‍යවශ්‍යයන් සැලකිල්ලට ගත යුතු කරුණක් වේ.

2017 වර්ෂයේ දී, මුළු වියදම හා ශුද්ධ ණය රු.බිලියන 2,573.06 ක් වූ අතර, එයින් 8% ක් පමණ ප්‍රාග්ධන හා පුනරාවර්තන අවශ්‍යතාවයන් සඳහා කරන ලද වෙන් කිරීම් වශයෙන් පළාත් සභා හරහා වැය කර ඇත. මුළු රාජ්‍ය වියදම දළ දේශීය නිෂ්පාදිතයෙන් 19.4% ක් විය. පසුගිය වර්ෂයේ පැවති 19.6% හා සසඳන විට මෙහි

අඩුවීමක් පෙන්වන අතර, මෙය රාජ්‍ය වියදම් තාර්කිකරණය සඳහා ගනු ලැබූ ක්‍රියාමාර්ගවල ප්‍රතිඵලයක් ලෙස සැලකිය හැකිය. නාමික අර්ථයෙන් ගත්විට, පුනරාවර්තන වියදම, දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 14.5% ක් විය. පසුගිය වර්ෂය හා සසඳන විට මෙහි ඉහළ යෑමක් දැකිය හැකි අතර, පොලී ගෙවීම් ඉහළ යෑම හා ආපදා සහන වෙනුවෙන් කරන ලද වියදම් මෙයට ප්‍රධාන වශයෙන් හේතු සාධක වී ඇත. මෙම පුනරාවර්තන වියදම් තුළට නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය සේවය, සහනදායී ප්‍රවාහනය සහ ආරක්ෂණ ජාල වැඩසටහන් වැනි ශුභසාධන වියදම් ද අයත් වේ. දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස ගත්විට, ප්‍රාග්ධන වියදම් හා ශුද්ධ ණය 2017 වර්ෂයේ දී 4.9% ක් වූ අතර, එය 2016 වර්ෂයේ දී 4.8% ක් විය. මෙම රාජ්‍ය වියදම් සිදු කරනු ලැබුවේ ආර්ථික යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම තුළින් පෞද්ගලික අංශයේ ආයෝජන දිරිගැන්වීම සඳහාය. සමස්ත අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් 5.5% ක් වූ අතර, ආදායම් එකතු කිරීම පහළ යාම හා ඉහළ පුනරාවර්තන වියදම් මෙයට හේතුවී ඇත.

වගුව 1 : ජාතික ගිණුම් සහ තෝරාගත් දර්ශක කිහිපයක් 2013 - 2017

දර්ශකය	2013	2014	2015	2016	2017
(1) වර්තන මිල යටතේ සමස්තයන් (රු.මි.)					
දළ දේශීය නිෂ්පාදිතය (ද.දේ.නි.)	9,592,125	10,361,151	10,950,621	11,906,752	13,289,466
දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රධාන ආර්ථික ක්‍රියාකාරකම් තුන (අගය එකතු කළ වටිනාකම)					
කෘෂිකර්මය	735,382	829,577	896,229	890,659	1,024,117
කර්මාන්ත	2,797,328	2,931,998	2,975,232	3,248,987	3,614,916
සේවා	5,406,544	5,895,618	6,283,379	6,770,667	7,412,033
(2) ස්ථාවර මිල යටතේ සමස්තයන් (2010) (රු.මි.)					
දළ දේශීය නිෂ්පාදිතය (ද.දේ.නි.)	7,846,202	8,235,429	8,647,833	9,034,290	9,315,488
දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රධාන ආර්ථික ක්‍රියාකාරකම් තුන (අගය එකතු කළ වටිනාකම)					
කෘෂිකර්මය	611,676	639,696	669,725	890,602	639,273
කර්මාන්ත	2,119,080	2,218,711	2,267,725	2,399,285	2,492,286
සේවා	4,405,644	4,618,501	4,894,717	5,124,016	5,289,227
දළ දේශීය නිෂ්පාදිතයන් ප්‍රතිශතයක් ලෙස (%) (ස්ථාවර මිල යටතේ 2010)					
කෘෂිකර්මය	7.8	7.8	7.7	7.1	6.9
කර්මාන්ත	27.0	26.9	26.2	26.6	26.8
සේවා	56.2	56.1	56.6	56.7	56.8
(3) ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය					
වර්තන මිල යටතේ (රු.)	465,976	498,828	522,304	561,560	619,729
වර්තන මිල යටතේ (ඇ.එ.ඩො.)	3,609	3,821	3,842	3,857	4,065
ස්ථාවර මිල යටතේ (2010) (රු.)	381,272	396,487	412,469	426,085	434,410
(4) සාර්ව දර්ශක					
රැකියා වියුක්ති අනුපාතය	4.4	4.3	4.7	4.4	4.2
සැබෑ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය	3.4	5.0	5.0	4.5	3.1
වාර්ෂික සාමාන්‍ය උද්ධමනය	6.9	3.3	2.2	4.0	6.6

මූලාශ්‍රය: ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහ බැංකුව

2017 වර්ෂයේ දී, අපනයන ඉපැයීම් ඇ.එ.ඩොලර් බිලියන 11.36 ක් වූ අතර, ආනයනවල වටිනාකම ඇ.එ.ඩොලර් බිලියන 21.0 ක් විය. ඒ අනුව, වෙළඳ හිඟයේ ප්‍රමාණය ඇ.එ.ඩොලර් බිලියන 9.62 ක් විය. 2017 වර්ෂය තුළ ශ්‍රී ලංකාවේ අපනයන භාණ්ඩ අතර රෙදිපිළි හා නිම් ඇඳුම්, තේ, රබර් නිෂ්පාදන, ඛනිජ තෙල් නිෂ්පාදන, කුළු බඩු, ආහාර, බීම වර්ග හා දුම්කොළ, යන්ත්‍රසූත්‍ර හා යාන්ත්‍රික උපකරණ, පොල්, මැණික්, දියමන්ති හා ස්වර්ණාභරණ ප්‍රධාන විය. මේ අතර, ප්‍රධාන ආනයන භාණ්ඩ වූයේ ඉන්ධන, රෙදිපිළි හා රෙදිපිළි ද්‍රව්‍ය, යන්ත්‍ර හා උපකරණ, ගොඩනැගිලි ද්‍රව්‍ය, රසායනික නිෂ්පාදන හා රථවාහන ආදියයි. වෙළඳ ගිණුමේ ශේෂයෙන් අදහස් වනුයේ වෙළඳ භාණ්ඩ අපනයන හා ආනයන අතර වෙනසයි. ඇ.එ.ඩොලර්වලින් ගත්විට පසුගිය වර්ෂ දෙක තුළ මෙය මිලියන -8,873 සිට මිලියන -9,619 දක්වා ඉහළ ගොස් ඇත.

ශ්‍රී ලංකා ආර්ථිකය ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානය බවට පරිවර්තනය කිරීම තුළින් 2025 වනවිට ශ්‍රී ලංකාව පොහොසත් රටක් බවට පත්කරලීමේ දැක්ම 2017 වර්ෂයේ දී ප්‍රකාශයට පත්කරන ලදී. මෙම දැක්ම තුළ ප්‍රධාන ඉලක්කයන් වූයේ ඒක පුද්ගල ආදායම් වාර්ෂිකව ඇ.එ.ඩොලර් 5,000 දක්වා ඉහළ නැංවීම, නව රැකියා දශ ලක්ෂයක් බිහි කිරීම, වාර්ෂිකව සෘජු විදේශ ආයෝජන ඇ.එ.ඩොලර් බිලියන 5 දක්වා වැඩි කිරීම සහ වාර්ෂිකව අපනයන ආදායම ඇ.එ.ඩොලර් බිලියන 20 දක්වා ඉහළ නැංවීමයි. මෙම කාර්යයේදී, ආර්ථික යටිතල පහසුකම් ඉහළ නැංවීම හා මානව ප්‍රාග්ධනය වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් පළාත් සභා විසින් ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළ යුතු වේ. මෙහිදී, පළාත් සභාවලට ප්‍රමාණවත් මූල්‍ය සම්පත් ලබාදීම අනිවාර්ය වැදගත් කරුණක් වේ.

ඒක පුද්ගල ආදායම, සමෘද්ධි දර්ශකය සහ දරිද්‍රතා අනුපාතය වැනි දර්ශක මගින් විස්තර කෙරෙන ආකාරයට සමාජ-ආර්ථික සංවර්ධනය සම්බන්ධයෙන් ජාතික මට්ටමෙන් සැලකිය යුතු ප්‍රගතියක් අත්කර ගැනීමට රටට හැකි වුවද, සමාජයේ ධනවත් හා දිළිඳු කණ්ඩායම් අතර වෙනස අපේක්ෂිත අයුරින් අඩුවී නොමැත. දිගු කාලීන වශයෙන් ආර්ථික සංවර්ධන ක්‍රියාවලියෙහි තිරසාරභාවයට මෙමගින් අහිතකර ප්‍රතිඵල ඇති විය හැකි බැවින්, ප්‍රතිපත්ති සම්පාදකයින් විසින් මෙම කරුණ පිළිබඳව දැඩි අවධානය යොමු කළ යුතු වේ.

වගුව 2 : ප්‍රධාන සමාජ-ආර්ථික දර්ශක සමහරක්

අං.	දර්ශකය	ඒකකය	2015	2016	2017
1	ඒක පුද්ගල ආදායම	ඇ.එ.ඩො.	3842	3857	4065
2	වර්ධන අනුපාතය	%	5.0	4.5	3.1
3	සමෘද්ධි දර්ශකය	%	0.685	0.746	-
4	විරැකියා අනුපාතය	%	4.7	4.4	4.2
5	උද්ධමන අනුපාතය	%	2.2	4.0	6.6
6	ඉතුරුම් අනුපාතය	ද.දේ.නි. %	28.8	32.8	33.9
7	ආයෝජන අනුපාතය	ද.දේ.නි. %	31.2	35.0	36.5
8	අයවැය හිඟය	ද.දේ.නි. %	-7.6	-5.4	-5.5
9	පරිගණක සාක්ෂරතා අනුපාතය	%	27.1	27.5	28.3*
10	ළදරු මරණ අනුපාතය ***	සජීවී උපත් 1,000 කට	9.16	8.20	9.00
11	මාතෘ මරණ අනුපාතය ***	සජීවී උපත් 100,000 කට	33.7	33.8	-
12	දරිද්‍රතා අනුපාතය	%	6.7**	4.1	-

සටහන : * 2017 පළමු මාස 06 සඳහා, ** 2012/13 වර්ෂ සඳහා
 මූලාශ්‍රය : ශ්‍රී ලංකා මහ බැංකුව, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, ***පවුල් සෞඛ්‍ය කාර්යාලය, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය

2. පළාත්වල සමාජ-ආර්ථික විවිධත්වය

රජය විසින් ස්වකීය වාර්ෂික අයවැය මගින් ශ්‍රහසාධන වියදම් හා පොදු සේවා සැපයීම අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා පුනරාවර්තන වියදම් වශයෙන් ද, රටෙහි ආර්ථික යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා ප්‍රාග්ධන වියදම් ලෙස ද සම්පත් වෙන් කරනු ලබයි. මෙම ප්‍රාග්ධන වියදම් හා වර්ධන ක්‍රියාවලිය අතර සෘජු සබඳතාවයක් පවතී. වර්ධනය හා පුනරාවර්තන වියදම් අතර සෘජු සබඳතාවයක් නොතිබුණ ද, සමාජ සාධාරණත්වය හා වර්ධනය සමග කැටුව යන සුමට සංවර්ධන ක්‍රියාවලිය තහවුරු කරනු වස් පුනරාවර්තන වියදම් ඉතා වැදගත් වේ. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගත්විට, ප්‍රධාන ගැටළුව වනුයේ පුනරාවර්තන වියදම් මුළු අයවැයෙන් 80% ක පමණ අගයක් ගැනීමයි. මෙම තත්ත්වය තුළ පෞද්ගලික ආයෝජන දිරිගැන්වීම සඳහා අත්‍යවශ්‍ය වන ප්‍රාග්ධන යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම පිණිස වැය කළ හැකි වනුයේ මුළු අයවැයෙන් කුඩා ප්‍රමාණයක් පමණි. මෙම කරුණ සැලකිල්ලට ගත්විට රජය විසින් මනා වියදම් කළමනාකරණයකට අවශ්‍ය ක්‍රියාමාර්ග කෙරෙහි නිසි අවධානය යොමු කළ යුතු වන අතර, අත්‍යවශ්‍ය කණ්ඩායම් සඳහා පමණක් ශ්‍රහසාධන වැඩසටහන් තාර්කික ලෙස යොමු කිරීම එහිලා ඉතා වැදගත් වේ. එමෙන්ම, වාර්ෂික අයවැය මගින් සම්පත් වෙන් කිරීමේ දී සමාජ-ආර්ථික සංවර්ධනය තුළ දක්නට ලැබෙන ප්‍රාදේශීය විෂමතා කෙරෙහි විශේෂ අවධානය යොමු කළ යුතු වේ.

පළාත් අනුව තිබෙන සංවර්ධන දර්ශක සමහරක් භාවිතයට ගනිමින් ප්‍රාදේශීය සංවර්ධන විෂමතා පිළිබඳව මෙම පරිච්ඡේදයෙන් විමසුමට ලක් කෙරේ.

වගුව 3: පළාත් අනුව ජනගහනය, ඉඩම්, දළ දේශීය නිෂ්පාදිතය සහ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය - 2016

පළාත	මධ්‍ය වාර්ෂික ජනගහනය ('000)	ඉඩම් ප්‍රමාණය (වර්ග කි.මී.)	දළ දේශීය නිෂ්පාදිතය (රු.මි.)	දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතාත්මක ආයකත්වය (රු.මි.)	ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය (රු.)	ඉහළම ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතයෙන් වෙනස (රු.)
බස්නාහිර	6,028	3593	4,723,810	39.7	783,645	0
මධ්‍යම	2,690	5575	1,254,934	10.5	466,518	317,126
දකුණු	2,584	5383	1,196,923	10.1	463,205	320,439
උතුරු	1,107	8290	497,950	4.2	449,819	333,825
නැගෙනහිර	1,645	9361	684,465	5.8	416,088	367,557
වයඹ	2,477	7506	1,269,511	10.7	512,520	271,125
උතුරු මැද	1,330	9741	690,728	5.8	519,344	264,300
ඌව	1,333	8335	691,011	5.8	518,388	265,257
සබරගමුව	2,009	4921	897,417	7.5	446,698	336,946
ශ්‍රී ලංකාව	21,203	62,705	11,906,752	100	561,560	

මූලාශ්‍රය: ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ සංඛ්‍යාලේඛන - 2017, ශ්‍රී ලංකා මහ බැංකුව

2016 වර්ෂයේ දී, ශ්‍රී ලංකාවේ ජනගහනය මිලියන 21.2 ක් විය. මුළු ජනගහනය 28% ක් පමණ බස්නාහිර පළාතේ ජීවත් වන අතර, අඩුම ජනගහනයක් ජීවත් වනුයේ උතුරු පළාත තුළය. අනෙකුත් පළාත්වලට සාපේක්ෂව බස්නාහිර පළාතට අයත් භූමි ප්‍රමාණය ඉතා අවම මට්ටමක පැවතිය ද, එම පළාතේ දළ දේශීය නිෂ්පාදිතය හා ඒක පුද්ගල ආදායම අඛණ්ඩව ඉහළ මට්ටමක පවතී. අනෙකුත් පළාත්වලට සාපේක්ෂව ගත්විට, මධ්‍යම, දකුණු හා වයඹ යන පළාත් ඉහළ මට්ටමක දළ දේශීය නිෂ්පාදිතයක් ජනිත කිරීම හා ඉහළ

ඒක පුද්ගල ආදායමක් පවත්වාගෙනයාම අතින් ඉතා ජයග්‍රාහී තත්ත්වයක සිටිති. උතුරු මැද හා ඌව යන පළාත් තරමක අඩු දළ දේශීය නිෂ්පාදිතයන් වාර්තා කළේ වුවද, එම පළාත්වල ඒක පුද්ගල ආදායම ඉහළ මට්ටමක පවතී. අනෙකුත් පළාත්වල ආර්ථික වර්ධනය වැඩිවීම, රටේ දළ දේශීය නිෂ්පාදිතයට බස්නාහිර පළාතෙන් සිදුවන දායකත්වය අඩු වීමට හේතුවී ඇත. බස්නාහිර පළාතේ දක්නට ලැබෙන ඉහළම ඒක පුද්ගල ආදායම හා අනෙකුත් පළාත්වල ඒක පුද්ගල ආදායම අතර වෙනස සැලකිය යුතු තරමින් ඉහළ මට්ටමක පවතී. මෙලෙස වැඩිම වෙනස නැගෙනහිර පළාත තුළ දක්නට ලැබෙන අතර, අඩුම වෙනස විද්‍යාමාන වනුයේ උතුරු මැද පළාත තුළය.

වගුව 4: පළාත් අනුව දළ දේශීය නිෂ්පාදිතයේ ආංශික දායකත්වය 2015 - 2016

පළාත	කෘෂිකාර්මය		කර්මාන්ත		සේවා	
	2015	2016	2015	2016	2015	2016
බස්නාහිර	2.1	2.0	34.4	33.5	56.1	56.1
මධ්‍යම	10.8	10.4	21.2	21.1	60.7	60.0
දකුණු	14.6	13.4	16.8	17.3	61.4	60.8
උතුරු	12.3	12.5	22.8	24.8	57.7	54.3
නැගෙනහිර	13.2	12.1	24.5	25.1	55.0	54.4
වයඹ	11.6	10.0	26.6	26.7	54.6	54.9
උතුරු මැද	12.8	10.7	18.9	19.4	61.1	61.4
ඌව	14.8	13.0	25.2	27.6	52.7	51.0
සබරගමුව	8.7	7.6	24.1	26.0	60.0	58.0
ශ්‍රී ලංකාව	8.2	7.5	27.2	27.3	57.4	56.9


මූලාශ්‍රය: ශ්‍රී ලංකා මහ බැංකුව

පළාත් සම්බන්ධයෙන් ගත්විට, පළාත් දළ දේශීය නිෂ්පාදිතයට කෘෂිකාර්මික අංශයෙන් සිදුවූ දායකත්වය 2.1 සිට 14.8 දක්වා පරාසයක පවතී. 2015 වර්ෂය හා සාපේක්ෂව ගත්විට, දළ දේශීය නිෂ්පාදිතයට කෘෂිකාර්මය තුළින් සැපයුණු දායකත්වය 2016 වර්ෂයේ දී තරමක ඉහළයාමක් උතුරු පළාත තුළ දක්නට ලැබේ. මේ සම්බන්ධයෙන් බලනවිට අනෙකුත් සියලු පළාත්වල පහළ බැසීමේ ප්‍රවණතාවයක් විද්‍යාමාන වේ.

බස්නාහිර හා මධ්‍යම යන පළාත්වල කර්මාන්ත අංශයෙන් පළාත් දළ දේශීය නිෂ්පාදිතයට සිදුවූ දායකත්වය පහළ බැස තිබූ අතර, අනෙකුත් සියලුම පළාත්වල එහි වැඩිවීමක් වාර්තා වී ඇත. 2016 වර්ෂය තුළදී පළාත් දළ දේශීය නිෂ්පාදිතයට, කර්මාන්ත අංශයෙන් සිදුවූ ඉහළම දායකත්වය බස්නාහිර පළාතෙන් වාර්තාවී ඇති අතර, අඩුම දායකත්වය දක්නට ලැබුණේ දකුණු පළාත තුළය.

පළාත් දළ දේශීය නිෂ්පාදිතය විෂයෙහි ප්‍රධාන කාර්යභාරයක් සේවා අංශය විසින් සිදුකරනු ලැබේ. 2015 වර්ෂය තුළදී මෙම දායකත්වය 52.7% හා 61.4% අතර පැවති අතර, 2016 වර්ෂය තුළදී එය 51% හා 61.4% අතර විය. කෙසේවුවද, 2015 වර්ෂය හා සසඳන විට, මධ්‍යම, දකුණු, උතුරු, නැගෙනහිර, ඌව හා සබරගමුව යන පළාත්වල සේවා අංශය මගින් ලැබුණු දායකත්වය පහළ ගොස් ඇත.


රූපසටහන 1 : පළාත් අනුව මධ්‍යන්‍ය මාසික කුටුම්භ ආදායම 2012/13 - 2016



මූලාශ්‍රය: ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

රූපසටහන 1 මගින් පළාත් අනුව මධ්‍යන්‍ය මාසික කුටුම්භ ආදායම පෙන්වනු ලබන කෙරේ. 2012/13 වර්ෂයට සාපේක්ෂව ගත්විට, 2016 දී සෑම පළාතකම මධ්‍යන්‍ය මාසික කුටුම්භ ආදායම සැලකිය යුතු ලෙස ඉහළ මට්ටමක පවතී. බස්නාහිර, දකුණු හා වයඹ යන පළාත්වල ඉහළ ආදායමක් දක්නට ලැබෙන අතර උතුරු හා සබරගමුව පළාත් හැර අනෙකුත් පළාත්වල මෙම ආදායම රු. 10,000 ඉක්මවා වැඩිවී ඇත. ජාතික සාමාන්‍යයට සාපේක්ෂව බලනවිට, බස්නාහිර හා දකුණු පළාත් හැර අනෙකුත් පළාත්වල පහළ කුටුම්භ ආදායමක් පෙන්වයි.

රූපසටහන 2 : පළාත් අනුව සේවා විද්‍යුක්තිය 2016 - 2017



මූලාශ්‍රය : ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

රූපසටහන 2 මගින් 2016 හා 2017 යන වර්ෂවල පළාත් අනුව සේවා විද්‍යුක්තිය තත්ත්වය පෙන්වනු ලබන කෙරේ. 2017 වර්ෂයේ දී, ඉහළම සේවා විද්‍යුක්තිය අනුපාතය දක්නට ලැබෙන්නේ පිළිවෙලින් උතුරු හා නැගෙනහිර පළාත්වලය. එමෙන්ම, අඩුම සේවා විද්‍යුක්තිය අනුපාතය වාර්තා වනුයේ බස්නාහිර පළාතෙන්ය. 2016 වර්ෂය හා

සසඳන විට, 2017 වර්ෂය තුළ උෞව, සබරගමුව, මධ්‍යම හා දකුණු යන පළාත්වල මෙම අනුපාතය පහත බැසීමක් පෙන්නුම් කෙරේ. කෙසේවුවද, උතුරු, නැගෙනහිර, වයඹ හා උතුරු මැද පළාත්වල සේවා විසුකිතිය මෙම කාලසීමාව තුළ ඉහළ ගොස් ඇත.


වගුව 5 : පළාත් අනුව දරිද්‍රතා අනුපාතය සහ දිළිඳු කුටුම්භයන්ගේ ප්‍රතිශතය 2012/13 සහ 2016

පළාත	දරිද්‍රතා අනුපාතය (%)		අනු ස්ථානය (පෙර වර්ෂයට අදාළ අනු ස්ථානය වරහන් තුළ දක්වා ඇත)
	2012/13	2016	
බස්නාහිර	2.0	1.7	1 (1)
මධ්‍යම	6.6	5.4	5 (3)
දකුණු	7.7	3.0	3 (5)
උතුරු	10.9	7.7	9 (7)
නැගෙනහිර	11.0	7.3	8 (8)
වයඹ	6.0	2.7	2 (2)
උතුරු මැද	7.3	3.3	4 (4)
ඌව	15.4	6.5	6 (9)
සබරගමුව	8.8	6.7	7 (6)
ශ්‍රී ලංකාව	6.7	4.1	

මූලාශ්‍රය : ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව


වගුව 5 මගින් දරිද්‍රතා අනුපාතය (නිල දරිද්‍රතා රේඛාවෙන් පහළ සිටින ජනතාවගේ ප්‍රතිශතය) සහ 2012/13 හා 2016 යන වර්ෂවල දිළිඳු කුටුම්භයන්ගේ ප්‍රතිශතය දැක්වේ. සෑම පළාතකම පාහේ 2013 වර්ෂයට සාපේක්ෂව බලතව්ව දරිද්‍රතා අනුපාතයේ සැලකිය යුතු පහත බැසීමක් දක්නට ලැබේ. විශේෂයෙන් ඌව, දකුණු හා උතුරු මැද පළාත්වල දරිද්‍රතා අනුපාතයේ කැපී පෙනෙන පහත බැසීමක් වාර්තා වේ.

රූපසටහන 3 : පළාත් අනුව දිළිඳු කුටුම්භ ප්‍රතිශතයන් 2012/13 - 2016



රූපසටහන 3 මගින් 2012/13 හා 2016 යන වර්ෂවලට අදාළව දිළිඳු කුටුම්භ ප්‍රතිශත හා ප්‍රතිශතාත්මක වෙනස්කම් පෙන්නුම් කෙරේ. 2013 වර්ෂය හා සසඳන විට 2016 වර්ෂයේ දී දිළිඳු කුටුම්භ ප්‍රතිශත අඩුවී ඇත. දකුණු පළාතේ දරිද්‍රතා අනුපාතය 2012/13 වර්ෂයේ පැවති 7.7% සිට 2016 වනවිට 3% දක්වා අඩුවීමක් පෙන්වයි. තවද, උතුරු මැද හා ඌව යන පළාත්, දරිද්‍රතා මට්ටම අඩකින් අඩුවීම මගින් සැලකිය යුතු ප්‍රගතියක් වාර්තා කර ඇත.

රූපසටහන 4 : ආරක්ෂිත පානීය ජල සැපයුම සහිත කුටුම්භයන්ගේ ව්‍යාප්තිය 2012/13 - 2016



මූලාශ්‍රය : ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

රූපසටහන 4 මගින් 2012/13 හා 2016 කාලසීමාව තුළ ආරක්ෂිත පානීය ජල පහසුකම් සහිත කුටුම්භයන්ගේ ප්‍රතිශතය පළාත්වලට අනුව පෙන්වනු ලබන කෙරේ. මධ්‍යම, උතුරු මැද සහ සබරගමුව යන පළාත්වල 20% - 25% අතර කුටුම්භ සංඛ්‍යාවකට ආරක්ෂිත පානීය ජල සැපයුම උග්‍ර ගැටළුවක් වී තිබේ. අනෙකුත් පළාත්වලට සාපේක්ෂව බලන විට, ආරක්ෂිත පානීය ජල පහසුකම් සහිත කුටුම්භයන්ගේ ඉහළම ප්‍රතිශතය දක්නට ලැබෙනුයේ බස්නාහිර පළාත තුළය.

වගුව 6 : සනීපාරක්ෂක පහසුකම් සහිත කුටුම්භයන්ගේ ප්‍රතිශතාත්මක ව්‍යාප්තිය - 2012/13 සහ 2016

පළාත	තමාටම අයත් සනීපාරක්ෂක පහසුකම් සහිත කුටුම්භ %		අනෙකුත් 2016	සනීපාරක්ෂක පහසුකම් නොමැති කුටුම්භ % 2016
	2012/13	2016		
බස්නාහිර	91.0	93.0	6.9	0.1
මධ්‍යම	89.3	91.5	8.3	0.1
දකුණු	93.1	92.8	7.0	0.1
උතුරු	83.9	89.1	9.9	1.0
නැගෙනහිර	82.5	90.6	7.4	1.9
වයඹ	91.4	90.3	8.8	0.8
උතුරු මැද	90.4	88.7	10.6	0.7
ඌව	89.3	92.4	7.5	0.1
සබරගමුව	91.2	91.8	8.1	0.1
ශ්‍රී ලංකාව	89.9	91.7	7.9	0.4

මූලාශ්‍රය : ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

2012/13 හා 2016 යන වර්ෂවලට අදාළව පළාත් අනුව සනීපාරක්ෂක පහසුකම් සහිත කුටුම්භවලට අදාළ තොරතුරු වගුව 6 මගින් දැක්වේ. 2016 වර්ෂයේ දී, රටෙහි මුළු කුටුම්භ සංඛ්‍යාවෙන් 91.7% කට තමාටම අයත් සනීපාරක්ෂක පහසුකම් තිබෙන අතර, මෙය 2012/13 වර්ෂයේ පැවති 89.9% ට වඩා වැඩිදියුණු වූ තත්ත්වයකි. කෙසේවුවද, 2016 වර්ෂයේ දී අනෙකුත් පළාත් හා සසඳන විට උතුරු හා උතුරු මැද යන පළාත් පසුගාමී තත්ත්වයක පසුවෙති.

වගුව 7 : රජයේ පාසල්, ගුරුවරු, ශිෂ්‍යයින්, අ.පො.ස. (උ/පෙළ) සමත් ශිෂ්‍යයින් සහ විශ්වවිද්‍යාලයට ඇතුළත්වීමට සුදුසුකම් ලද ශිෂ්‍යයින් - 2016

පළාත	රජයේ පාසල් සංඛ්‍යාව	රජයේ පාසල්වල ශිෂ්‍ය සංඛ්‍යාව	රජයේ පාසල්වල ගුරුවරු සංඛ්‍යාව	ශිෂ්‍ය-ගුරු අනුපාතය	අ.පො.ස. (උ/පෙළ) විභාගයට පෙනී සිටි සිසුන්	විශ්වවිද්‍යාලයට ඇතුළත්වීම සඳහා සුදුසුකම් ලද ශිෂ්‍ය ප්‍රතිශතය
බස්නාහිර	1,360	968,832	44,361	22	57,254	64.38
මධ්‍යම	1,521	544,208	33,469	16	26,654	61.99
දකුණු	1,114	526,270	29,027	18	29,620	63.79
උතුරු	971	243,314	16,559	15	12,327	64.53
නැගෙනහිර	1,106	394,080	20,854	19	14,979	62.03
වයඹ	1,259	504,620	27,805	18	23,833	61.52
උතුරු මැද	805	286,924	16,699	17	12,307	59.27
ඌව	895	288,423	19,801	15	14,393	63.29
සබරගමුව	1,131	386,659	24,180	16	20,498	66.58
ශ්‍රී ලංකාව	10,162	4,143,330	232,555	18	211,865	63.36

මූලාශ්‍රය: අධ්‍යාපන අමාත්‍යාංශය, විභාග දෙපාර්තමේන්තුව

රජයේ පාසල් සංඛ්‍යාව, ශිෂ්‍ය හා ගුරුවරු සංඛ්‍යාව, ශිෂ්‍ය-ගුරු අනුපාතය, අ.පො.ස. (උ/පෙළ) විභාගයට පෙනී සිටි ශිෂ්‍ය සංඛ්‍යාව සහ විශ්වවිද්‍යාලයට ඇතුළත් වීම සඳහා සුදුසුකම් ලද ශිෂ්‍ය ප්‍රතිශතය වැනි 2016 වර්ෂයට අදාළ පළාත් තොරතුරු වගුව 7 තුළින් දැක්වේ. මෙම වගුව අනුව 10,162 ක් වූ රජයේ පාසල්වල ශිෂ්‍යයන් 4,143,330 ක් 2016 වර්ෂය තුළදී අධ්‍යාපනය ලබා ඇත. වැඩිම ශිෂ්‍යයින් සහ ගුරුවරු සංඛ්‍යාවක් දක්නට ලැබෙනුයේ බස්නාහිර පළාත තුළය. අඩුම පාසල් සංඛ්‍යාව සහ අ.පො.ස. (උ/පෙළ) විභාගයට පෙනී සිටි ශිෂ්‍ය සංඛ්‍යාව උතුරු මැද පළාතෙන් වාර්තා වේ. අඩුම ශිෂ්‍ය සංඛ්‍යාව හා ගුරුවරු සංඛ්‍යාව දක්නට ලැබෙනුයේ උතුරු පළාතෙනි. විශ්වවිද්‍යාලයට ඇතුළු වීමට සුදුසුකම් ලද ශිෂ්‍ය සංඛ්‍යාව සැලකිල්ලට ගත්විට අනෙකුත් පළාත්වලට සාපේක්ෂව ඉහළම අධ්‍යාපන කාර්යසාධනය වාර්තා වනුයේ සබරගමුව පළාතෙනි.

අධ්‍යාපනයේ ගුණාත්මකභාවය මැන බැලීමේ දී පුළුල්ව පිළිගැනීමට ලක්වූ දර්ශකයක් ලෙස ශිෂ්‍ය-ගුරු අනුපාතය හඳුන්වා දිය හැකිය.

වගුව 8 : වෛද්‍ය කාර්යමණ්ඩල - 2015

පළාත	වෛද්‍යවරු සංඛ්‍යාව	හෙදියන් සංඛ්‍යාව	ජනගහනය 100,000 කට නිලධාරීන්	
			වෛද්‍ය	හෙදි
බස්නාහිර	7,324	11,570	122	194
මධ්‍යම	1,825	4,166	69	157
දකුණු	1,564	4,051	61	158
උතුරු	673	1,078	62	98
නැගෙනහිර	1,236	2,198	77	136
වයඹ	1,238	2,873	51	117
උතුරු මැද	873	1,969	67	150
ඌව	674	1,772	51	135
සබරගමුව	893	2,303	45	116
ශ්‍රී ලංකාව	16,300	31,980	78	153

මූලාශ්‍රය: සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය

වෛද්‍ය නිලධාරී සංඛ්‍යාව, හෙද නිලධාරී සංඛ්‍යාව හා ජනගහනය 100,000 කට සිටින දෙවර්ගයේම නිලධාරීන් සංඛ්‍යාව පිළිබඳ පළාත් අනුව තොරතුරු වගුව 8 මගින් දැක්වේ. අඩුම ඉඩම් ප්‍රමාණය හා වැඩිම ජනගහනය බස්නාහිර පළාත සතුව පවතී. එසේම, ජනගහනය 100,000 කට සිටින වැඩිම වෛද්‍ය නිලධාරී සංඛ්‍යාව හා ජනගහනය 100,000 කට සිටින වැඩිම හෙද නිලධාරීන්ගේ සංඛ්‍යාව බස්නාහිර පළාත තුළ දක්නට පුළුවන. ජනගහනය 100,000 කට සිටින හෙද නිලධාරීන්ගේ දෙවන ඉහළම සංඛ්‍යාව දකුණු පළාත තුළ දැකිය හැකිය. එමෙන්ම, ජනගහනය 100,000 කට අයත් වෛද්‍ය නිලධාරීන්ගේ දෙවන ඉහළම සංඛ්‍යාව උතුරු පළාතෙන් වාර්තා වේ. ජනගහනයට සාපේක්ෂව අඩුම වෛද්‍ය නිලධාරී සංඛ්‍යාවක් දක්නට ලැබෙනුයේ සබරගමු පළාත තුළය. එමෙන්ම, ජනගහනය 100,000 කට සිටින අඩුම හෙද නිලධාරී සංඛ්‍යාව දක්නට ලැබෙනුයේ නැගෙනහිර පළාත තුළය.

3. පාලනය සහ අනුකූලතාවය

මුදල් කොමිෂන් සභාවේ සමස්ත වගවීමේ රාමුව එහි පාලනය තුළ අන්තර්ගත වන අතර, කොමිෂන් සභාවේ හා එහි විධායක කළමනාකරණයේ අරමුණු කාර්යක්ෂම, ඵලදායී හා වගකිව යුතු ලෙස ළඟා කරගැනීම එමගින් අපේක්ෂා කෙරේ.

3.1. නීති හා රෙගුලාසිවලට අනුගතවීම

යහපාලන ක්‍රමවේදයන් හා ක්‍රියාමාර්ගවලට අදාළව මුදල් කොමිෂන් සභාව තුළ ක්‍රියාත්මක වන ප්‍රධාන මූලධර්ම පහත දැක්වේ.

වගුව 9 : නීති හා රෙගුලාසි සමග අනුගතවීම

ප්‍රධාන මූලධර්ම	අවශ්‍යතාවය	ප්‍රගතිය	අනුගතවීම
අ. ඒකාග්‍රතාවය, ආචාර විද්‍යාත්මක අගයන් හා නීතියේ ආධිපත්‍යය සඳහා ශක්තිමත් ලෙස කැපවීම.	මුදල් කොමිෂන් සභාව යහපාලනයට අනුගත විය යුතු අතර, අවශ්‍ය අවස්ථාවල දී ව්‍යවස්ථාපිත රෙගුලාසි, නීති සංග්‍රහ, චක්‍රලේඛ හා අනෙකුත් අදාළ මාර්ගෝපදේශවලට අවධානය යොමු කළ යුතුය.	අදාළ සියලුම ව්‍යවස්ථාපිත රෙගුලාසි හා මාර්ගෝපදේශ සමග මුදල් කොමිෂන් සභාව අනුගත වී ඇත.	√
	කොමිෂන් සභා රැස්වීම් නියමිත පරිදි පැවැත්විය යුතුය.	මුදල් කොමිෂන් සභාවේ අරමුණු ඉටුකර ගැනීම සඳහා අඩුම තරමින් මසකට වරක් වන පරිදි නියමිත අයුරින් කොමිෂන් සභා රැස්වීම් හා උප කමිටු රැස්වීම් පවත්වා ඇත.	√
ආ. විවෘතතාවය සහ පුළුල් ලෙස පාර්ශ්වකරුවන් සමග සම්බන්ධ වීම.	නිරණ ගැනීමේ ක්‍රියාවලිය තුළ සියලුම පාර්ශ්වකරුවන්ගේ අදහස් සැලකිල්ලට ගත යුතුය.	ජනාධිපති කාර්යාලය, ව්‍යවස්ථා සභාව, ශ්‍රී ලංකා මහ බැංකුව, මහා භාණ්ඩාගාරය, රේඛීය අමාත්‍යාංශ, පළාත් සභා සහ පළාත් පාලන ආයතන වැනි අදාළ පාර්ශ්වකරුවන් සමග අදාළ විෂය කරුණු සම්බන්ධයෙන් මුදල් කොමිෂන් සභාව විසින් සමීපව කටයුතු කර ඇත.	√
	සැලසුම්කරණය, අයවැයකරණය හා අධීක්ෂණය යන කරුණුවලට අදාළව මගපෙන්වීම් සිදු කිරීම.	සුමට කාර්යක්ෂම සම්බන්ධතාවයක් සහතික කරනුයේ මුදල් කොමිෂන් සභාව විසින් සියලුම අදාළ පාර්ශ්වකරුවන් සමග සාමූහික හා සඵලදායී අයුරින් සම්බන්ධීකරණය කරන ලද සන්නිවේදන ක්‍රමවේදයක් පවත්වාගෙන ගොස් ඇත.	√
ඇ. නිරසාර අයුරින් ආර්ථික, සමාජ හා පාරිසරික ප්‍රතිඵල ලැබෙන අයුරින් ප්‍රතිඵල නිර්වචනය කිරීම හා අපේක්ෂිත ප්‍රතිඵල ප්‍රශස්ත අයුරින් ළඟා කරගැනීමට අවශ්‍ය මැදිහත්වීම් නිරණය කිරීම.	කොමිෂමේ අරමුණු ළඟා කර ගත හැකි වන පරිදි උපායමාර්ග හා ක්‍රියාකාරී සැලසුම් සැකසීම පිණිස සඵලදායී උපායමාර්ගික සැලසුම් ක්‍රියාවලියක් මුදල් කොමිෂන් සභාව විසින් ක්‍රියාවට නංවනු ඇත.	නිරසාර ප්‍රතිඵල අත්කරගනුවස් මුදල් කොමිෂන් සභාව විසින් උපායමාර්ගික සැලසුම් සකසන ලදී.	√
		නිරසාර සංවර්ධනය ළඟා කරගනු පිණිස මුදල් කොමිෂන් සභාව විසින් අවදානම් විශ්ලේෂණය සිදු කර ඇති අතර, ඒ සඳහා ක්‍රමික අධීක්ෂණය භාවිතා කරමින් කාර්යසාධනය කළමනාකරණය කර ඇත.	√
		2017 ක්‍රියාකාරී සැලැස්මට අයත් ඉලක්ක සම්බන්ධයෙන් පසු විපරම් කටයුතු සිදු කිරීම සඳහා අවධානය යොමු කරන ලදී.	√

<p>ඇ. ආයතනයේ නායකත්වය සහ එක් එක් පුද්ගලයින් ද ඇතුළත්ව එහි ධාරිතාවය සංවර්ධනය කිරීම.</p>	<p>සෑම කාර්යමණ්ඩල සාමාජිකයෙකුටම නිසි පුහුණුවීම් ලබාගත යුතුය. මෙය ක්‍රමිකව විමර්ශනය කරනු ලබන අතර, ඒ අනුව පුහුණු අවශ්‍යතාවයන් පිළිබඳ එකඟතාවයකට එළඹෙනු ඇත.</p>	<p>ස්වකීය කාර්යභාරය සඵලදායී ලෙස ඉටු කරනු වස් නිලධාරීන්ගේ දැනුම, කුසලතාවය හා ආකල්ප වැඩිදියුණු කිරීම උනන්දු කරලීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇත.</p> <p>පුහුණු අවශ්‍යතා සඳහා අවශ්‍ය අයවැය ප්‍රතිපාදන සලසා ඇත.</p> <p>කාර්යමණ්ඩලයේ දැනුම වැඩිකරලීමේ අරමුණින් අඩුම තරමින් මාසයකට වරක්වත් බාහිර දේශකයන්ගේ දේශණ සංවිධානය කෙරිණ.</p> <p>කාර්යමණ්ඩලයේ කුසලතා හා දැනුම වැඩි කිරීමේ අරමුණින් ඔවුන් විසින් ස්වකීය විෂය ක්ෂේත්‍රයට අදාලව සතියකට වරක්වත් ඉදිරිපත් කිරීම් සිදු කිරීමට උනන්දු කරවන ලදී.</p>	<p>√</p> <p>√</p> <p>√</p> <p>√</p>
	<p>ඵලදායීතාවය සහ කාර්යක්ෂමතාවය වැඩි කරලීමේ අරමුණින් “සාමූහිකව වැඩ කිරීමේ ප්‍රවේශය” අනුගමනය කිරීම සඳහා මුදල් කොමිෂන් සභාව විසින් කාර්යමණ්ඩලය උනන්දු කරවනු ඇත.</p>	<p>කොමිෂමේ එදිනෙදා කාර්යයන් සුමට ලෙස ක්‍රියාත්මක වීම සහතික කරලීමේ අරමුණින් ක්‍රමික පදනමින් කාර්යමණ්ඩල රැස්වීම් පවත්වන ලද අතර, එහිදී, වැදගත් කරුණු පිළිබඳව විවෘත සාකච්ඡාවකට අවකාශ සැපයිණ.</p> <p>කාර්යමණ්ඩල කාර්යසාධනය ක්‍රමික පදනමින් ඇගයීමට ලක් කෙරිණ.</p>	<p>√</p> <p>√</p>
<p>ඉ. ශක්තිමත් අභ්‍යන්තර පාලනයන් හා රාජ්‍ය මූල්‍ය කළමනාකරණය මගින් අවදානම සහ කාර්යසාධනය මනා කළමනාකරණයට ලක් කිරීම.</p> <p>විනිවිදභාවයට අදාලව මනා භාවිතයන් ක්‍රියාවට නැංවීම හා සඵලදායී වගවීම පවත්වාගැනීම සඳහා වාර්තාකරණය.</p>	<p>අයවැය, සැලසුම් හා අදාල අවදානම් අධීක්ෂණය කිරීමේ හා ඇගයීමේ ක්‍රමවේදයක් මුදල් කොමිෂන් සභාව විසින් ස්ථාපිත කළ යුතුය.</p>	<p>විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් විසර්ජන ගිණුම් හා අත්තිකාරම් ගිණුම් විමසුමට ලක් කරන ලදී.</p> <p>2017 වසරට අදාල වාර්ෂික මූල්‍ය කාර්යසාධනය පිළියෙල කොට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.</p> <p>මූල්‍ය රෙගුලාසිවලට අනුව අධිකාරි සීමාවන් සහ මූල්‍යමය බලතල පැවරීම සිදු කෙරිණ.</p> <p>අනුගතවීමේ ප්‍රකාශනය හා මුදල් කොමිෂන් සභාවේ මූල්‍ය ප්‍රකාශනය මාසික කොමිෂන් සභා රැස්වීම්වලට ඉදිරිපත් කරන ලදී.</p> <p>රජයේ විද්‍යුත් පාලන ප්‍රතිපත්තියට අනුව යමින් සැලසුම්කරණය, අයවැයකරණය හා අධීක්ෂණයට අදාලව මුදල් කොමිෂන් සභාව හා පළාත් සම්බන්ධව කෙරෙන ශක්තිමත් ඒකාබද්ධ දත්ත පදනමක් හා කළමනාකරණ තොරතුරු ප්‍රවේශයක් (DB/MIS) සැකසීම සඳහා මූලාරම්භයන් සිදු කෙරිණ.</p>	<p>√</p> <p>√</p> <p>√</p> <p>√</p>
	<p>මුදල් කොමිෂන් සභාවේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය විගණන කමිටුව විසින් විමර්ශනයට හා අධීක්ෂණයට ලක් කළ යුතුය.</p>	<p>ආයතනයේ අභ්‍යන්තර පාලන ක්‍රියාවලිය ක්‍රමිකව ඇගයීමට ලක්කරන ලද අතර, අභ්‍යන්තර විගණන අංශය විසින් ඒ පිළිබඳව ලේකම්වරයා වෙත වාර්තා කරන ලදී. අදාල සොයා ගැනීම් කාර්තුමය පදනමකින් විගණන කමිටුවේදී, සාකච්ඡා කරන ලද අතර, අභ්‍යන්තර විගණන වාර්තා දැනගැනීම පිණිස කොමිෂන් සභාවට වාර්තා කරන ලදී.</p>	<p>√</p>

3.2. පාලන නීති සංග්‍රහය

මුදල් කොමිෂන් සභාවේ පාලන ප්‍රකාශනය 2017 වර්ෂයේ දෙසැම්බර් මාසයේ දී කොමිෂන් සභාව විසින් පිළිගන්නා ලදී. පාලන නීති සංග්‍රහය තුළ කොමිෂන් සභාවේ සභාපති, ලේකම් යන ජ්‍යෙෂ්ඨ කාර්යමණ්ඩලය සතු කාර්යභාරය හා වගකීම් අන්තර්ගත වේ.

මෙයින් සැබවින්ම නීතිරීති සමුදායකට වඩා වැඩි යමක් අපේක්ෂා කෙරේ. කොමිෂන් සභාවේ කාර්යසාධනය හා ප්‍රතිරූපය වේගවත් පරිවර්තනයකට ලක් කෙරෙන පරිදි මනා භාවිතයක් තුළින් පාලන ව්‍යුහය වැඩිදියුණු කරගැනීම සඳහා අවශ්‍ය ශක්තිමත් පදනම මේ තුළින් සැපයේ. මෙහි තර්කානුකූල උපකල්පනය වනුයේ මැනෙවින් පාලනය වන ආයතනයක් පුළුල් වශයෙන් ප්‍රජාවද ඇතුළත්ව එහි පාර්ශවකරුවනට විනිවිදභාවයෙන් හා වගවීමෙන් යුක්ත විය යුතු බවයි. මෙම පාලන නීති සංග්‍රහය තුළින් කොමිෂන් සභාවෙන් අපේක්ෂිත කාර්යභාරය, රජයේ දැක්ම හා සමාජයේ සාරධර්ම සමග ගලපාලීමට අවශ්‍ය මූලධර්ම තුළනයක් සපයනු ලබයි.

මෙම නීති සංග්‍රහයේ පිළිගත් විෂය පථය තුළට සභාපතිවරයාගේ හා ලේකම්වරයාගේ කාර්යභාරය, කොමිෂමේ හා අනෙකුත් කමිටුවල කාර්යභාරය, සංයුතිය, පාලනය පිළිබඳ සහතිකවීම් සහ නීති හා රෙගුලාසි සමග අනුගතවීම යන කරුණු අන්තර්ගත වේ.

3.3. පළාත් සභා ක්‍රමය තුළ පාලනය


ස්වකීය ක්‍රියාකාරකම්, රජයේ නීති හා රෙගුලාසිවලට අනුකූලව ක්‍රියාත්මක කරලීමට පළාත් සභා වගකීමෙන් බැඳී සිටිති. තවද, රාජ්‍ය මුදල් ආරක්ෂා කිරීමටත්, මැනෙවින් ගිණුම්ගත කිරීමටත්, අරපිරිමැස්මෙන්, කාර්යක්ෂමව හා සඵලදායී අයුරින් භාවිතා කිරීමටත් වගබලා ගත යුතු වේ. මුදල් කොමිෂන් සභාව විසින් පළාත් හා පළාත් පාලන ආයතනවලට මේ සම්බන්ධයෙන් අවශ්‍ය සහාය ලබාදෙනු ඇත.

3.4. මානව සම්පත් කළමනාකරණය

3.4.1. සංවිධාන ව්‍යුහය

ස්වකීය අපේක්ෂිත කාර්යභාරය ඉටුකිරීමේ දී වැඩිදියුණු කරන ලද මානව සම්පතෙහි වැදගත්කම මුදල් කොමිෂන් සභාව විසින් හඳුනාගෙන ඇත. දැනටමත් පිළියෙල කර ඇති උපායමාර්ගික සැලැස්ම තුළ ශක්තිමත් ආයතනික ව්‍යුහයන් පැවැතීමේ වැදගත්කම මැනෙවින් අවබෝධ කරගෙන තිබේ. දැනට පවත්නා ආයතනික ව්‍යුහය පහත සටහන මගින් දැක්වේ.

රූපසටහන 5 : සංවිධාන ව්‍යුහය




ස.අ. / නි.අ. - සහකාර අධ්‍යක්ෂ / නියෝජ්‍ය අධ්‍යක්ෂ

3.4.2. මුදල් කොමිෂන් සභාවේ කාර්යමණ්ඩලය

2017 වර්ෂය තුළදී මුදල් කොමිෂන් සභාවේ අනුමත කාර්යමණ්ඩලය 77 ක් වුවද, සැබවින් අනුයුක්තව සිටින කාර්යමණ්ඩලයේ සංඛ්‍යාව 49 කි. කොමිෂන් සභාවට අදාළව ජ්‍යෙෂ්ඨ මට්ටමේ නිලධාරීන්ගේ හිඟයක් පවත්නා අතර සහකාර පර්යේෂණ නිලධාරීන්, සංවර්ධන නිලධාරීන් හා කළමනාකරණ සහායක නිලධාරීන් ඇතුළත් වන තෘතීයික අංශය තුළ එවැනි නිලධාරීන් 17 කගේ හිඟයක් පවතී. මෙයට අදාළ වැඩි විස්තර පහත දැක්වෙන රූපසටහන 6 මගින් දැක්වේ.

රූපසටහන 6: අනුමත කාර්යමණ්ඩලය සහ තත්‍ය කාර්යමණ්ඩලය




කාර්යමණ්ඩලයේ අධ්‍යාපන සුදුසුකම් වගුව 10 හා රූපසටහන 7 මගින් දැක්වේ.

වගුව 10 : කාර්යමය කාර්යමණ්ඩලයෙහි අධ්‍යාපන සුදුසුකම් - 2017

	ප්‍රථම උපාධිය	පශ්චාත් උපාධිය	ඩිප්ලෝමා	වෘත්තීය සුදුසුකම්
විධායක මට්ටම	10	7	3	1
විධායක නොවන මට්ටම	20	11	5	1
එකතුව	30	18	8	2

රූපසටහන 7: කාර්යමය කාර්යමණ්ඩලයේ අධ්‍යාපන සුදුසුකම් - 2017



මුදල් කොමිෂන් සභාවේ මාණ්ඩලික නිලධාරීන්ට ප්‍රථම උපාධිය තිබෙන අතර, නිලධාරීන් 07 දෙනෙකු පශ්චාත් උපාධි සුදුසුකම් හිමිකර ගෙන තිබේ. මාණ්ඩලික නොවන නිලධාරීන්ගෙන් 20 දෙනෙකුට ප්‍රථම උපාධිය තිබෙන අතර, 11 දෙනෙකු පශ්චාත් උපාධි සුදුසුකම් සහිත වේ.

3.4.3. නිලධාරීන්ගේ ධාරිතා පුහුණුව

විදේශීය පුහුණු වැඩසටහන් - 2017

මුදල් කොමිෂන් සභාව විසින් දේශීය හා විදේශීය පුහුණු ආයතනයන්හි කාර්යමණ්ඩල ධාරිතා සංවර්ධන වැඩසටහන් සඳහා අවස්ථා ලබාදෙනු ඇත. 2017 වර්ෂය තුළදී පහත දැක්වෙන නිලධාරීන් විදේශීය පුහුණු වැඩසටහන් සඳහා සහභාගි වී ඇත.

වගුව 11 : විදේශීය පුහුණු වැඩසටහන්වලට සහභාගිවූවන් - 2017

අං.	නම සහ තනතුර	වැඩසටහන	රට
01	පී.ආර්.එන්.සුජීව මහතා (සහකාර අධ්‍යක්ෂ)	කැරබියන් හා දකුණු, පැසිපික් රටවල් සඳහා රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වැඩමුළුව - 2017	චීනය
02	ටී.ඒ.එස්.වන්දුකුමාර මහතා (වැඩසටහන් නිලධාරී)	කැරබියන් හා දකුණු, පැසිපික් රටවල් සඳහා රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වැඩමුළුව - 2017	චීනය
03	ඩී.පී.එල්.ඊ.එන්.ගුණසේකර මහත්මිය (සහකාර අධ්‍යක්ෂ)	සේද මාවතේ රටවල්වල ජනතාවගේ ජීවන තත්ත්වය දියුණු කිරීම - 2017	චීනය
04	ඊ.එච්.එම්.ඩී.හේරත් මහත්මිය (වැඩසටහන් නිලධාරී)	සේද මාවතේ රටවල්වල ජනතාවගේ ජීවන තත්ත්වය දියුණු කිරීම - 2017	චීනය
05	ඒ.ටී.එම්.යූ.ඩී.බී.තෙන්නකෝන් මහතා	දැනුම හුවමාරුව පිළිබඳ ශ්‍රී ලංකා දූත පිරිස ඉන්දියාවේ කේරලයේ පළාත් පාලන සේවා සැපයුමේ දී කාර්යාලයේ කාර්යභාරය	ඉන්දියාව

4. ක්‍රියාකාරකම් සහ අත්කර ගැනීම්

2017 වර්ෂය තුළ මුදල් කොමිෂන් සභාව විසින් සිදු කරන ලද ප්‍රධාන ක්‍රියාකාරකම් සහ අත්කරගැනීම් සංක්ෂිප්ත අයුරින් පහත දක්වා ඇත.

4.1. අවශ්‍යතා තක්සේරුව

පළාත්වල අවශ්‍යතා මැනෙවින් තක්සේරු කිරීමේ අරමුණින් 2018 වර්ෂය සඳහා පළාත් ප්‍රාග්ධන හා පුනරාවර්තන අවශ්‍යතාවලට අදාළ මාර්ගෝපදේශ මුදල් කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලදී.

රජයට නිර්දේශ ඉදිරිපත් කිරීමට ප්‍රථමයෙන් පළාත් විසින් ඉදිරිපත් කරන ලද ප්‍රාග්ධන හා පුනරාවර්තන මූල්‍ය අවශ්‍යතා මුදල් කොමිෂන් සභාව විසින් මැනෙවින් අධ්‍යයනය කරන ලදී. මෙහිදී, රජයේ සංවර්ධන ප්‍රතිපත්ති රාමුව, රාජ්‍ය වියදම් කළමනාකරණය, පළාත්වල මධ්‍යකාලීන සංවර්ධන සැලසුම් සහ පළාත්වල රාජ්‍ය අරමුදල් වියදම් කිරීමට අදාළ අතීත කාර්යසාධනය කෙරෙහි අවධානය යොමු කෙරිණි.

පළාත් ප්‍රාග්ධන අවශ්‍යතා තක්සේරු කිරීමේ දී ජාතික ප්‍රතිපත්ති රාමුව හා පළාත් මධ්‍යකාලීන සැලසුම්වලට අනුගත වෙමින් පහත දැක්වෙන කරුණු කෙරෙහි සැලකිලිමත් වී ඇත.

- අන්තර් හා අභ්‍යන්තරික ප්‍රාදේශීය විෂමතා අඩුකරලීම
- භෞතික හා මානව සම්පත් ප්‍රශස්ත ලෙස උපයෝජනය කිරීම
- සේවා කාර්යක්ෂමතාවය වැඩිදියුණු කිරීම
- සැලසුම්කරන ලද ප්‍රතිඵල සඵලදායී ලෙස ළඟා කරගැනීම
- ද්විකරණය හා සම්පත් අපතේ යෑම වැළැක්වීම
- ප්‍රමුඛ අවශ්‍යතාවයන්
- පළාත් ආයතනවල ධාරිතා සංවර්ධනය
- විෂය පථය හා අදාලත්වය
- තිරසාර සංවර්ධන අරමුණු

පුනරාවර්තන අවශ්‍යතා තක්සේරු කිරීමේ දී මුදල් කොමිෂන් සභාව විසින් පහත දැක්වෙන කරුණු විෂයෙහි අවධානය යොමු කරන ලදී.

- අනුමත කාර්යමණ්ඩලය
- තත්‍ය කාර්යමණ්ඩලය හා පළාත්වල පවත්නා ඇබැර්තු
- රේඛීය අමාත්‍යාංශ විසින් පළාත් සභාවලට එකඟ වූ නව පත්වීම්
- පෞද්ගලික පඩිනඩි, හිඟ වැටුප් හා කාර්ය මණ්ඩල ණය පිළිබඳ ඇස්තමේන්තු
- ප්‍රාග්ධන වත්කම් නඩත්තුව ඇතුළත් අනෙකුත් පුනරාවර්තන වියදම්වලට අදාළ ඇස්තමේන්තු
- තේරී පත්වූ සහිකයින් සඳහා දීමනා
- පළාත් පාලන ආයතන හා අනෙකුත් ආයතන සඳහා මාරු කිරීම්
- අදාළ රාජ්‍ය වකුලේඛ

මුදල් කොමිෂන් සභාවේ දත්ත පදනම හා තොරතුරු කළමනාකරණ ක්‍රමවේදය (MIS)

මුදල් කොමිෂන් සභාව ක්‍රියාත්මක වීමේදී හා එහි කාර්යභාරය ඉටු කිරීමේ දී මුදල් කොමිෂන් සභාවේ දත්ත පදනම හා තොරතුරු කළමනාකරණ ක්‍රමවේදය ඉතා තීරණාත්මක සාධකයක් වේ. මුදල් කොමිෂන් සභාව විසින් මේ සම්බන්ධයෙන් 2017 අප්‍රේල් මාසයේ දී තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ආයතනය (ICTA) සමඟ මූලික සාකච්ඡාවක් පවත්වන ලදී. ඉන් අනතුරුව අදාළ ව්‍යාපෘතිය ඉදිරියට ගෙනයාම සම්බන්ධයෙන් මෙම ආයතනය හා මුදල් කොමිෂන් සභාව අතර රැස්වීම් වාර ගණනාවක් පැවැත්විණි. කෙසේවුවද, “තොරතුරු

හා සන්නිවේදන තාක්ෂණ ආයතනය” ප්‍රතිව්‍යුහගත කිරීම නිසා මීට අදාළව අර්ථාන්විත ප්‍රතිඵලයන් ලබාගැනීම අසීරු විය. ඒ අනුව, මෙම තාක්ෂණ ආයතනයෙන් ආධාර ලබාගැනීමේ පූර්ව සැලැස්මෙන් ඉවත් වෙමින් යෝජිත ව්‍යාපෘතිය සම්බන්ධයෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක පාසල සමග (USSC) මේ පිළිබඳ සාකච්ඡා කිරීම ආරම්භ කෙරිණි. මේ සඳහා ආසියා පදනම මගින් මූල්‍යාධාර සපයනු ඇත.

පර්යේෂණ අධ්‍යයන

මුදල් කොමිෂන් සභාවේ තීරණ ගැනීමේ ක්‍රියාවලියට ආධාර කිරීමේ මූලික අරමුණ ඇතිව පර්යේෂණ ඒකකයක් ස්ථාපිත කරන ලද අතර, ක්‍රමවත් දත්ත පදනමක් පවත්වාගෙන යාම හා පර්යේෂණ අධ්‍යයන සිදු කිරීම එමගින් අපේක්ෂිත කාර්යය විය.

මේ අනුව, 2017 වර්ෂය තුළදී කොමිෂන් සභාවේ කාර්යයන්ට උපකාරී වන අයුරින් විශේෂ අධ්‍යයන ගණනාවක් සිදුකරන ලදී. ඒවා සංක්ෂිප්තව පහත විස්තර කෙරේ.

- පළාත් දළ දේශීය නිෂ්පාදිතයන්ගේ විෂමතාවයන් පිළිබඳ අධ්‍යයනයක්
- සෞඛ්‍ය අංශයේ වියදම් පිළිබඳ අධ්‍යයනයක්
- පළාත් සභා තුළ ක්‍රියාත්මක අධිකාරීන් පිළිබඳ අධ්‍යයනයක්
- පළාත් ආදායම් එකතු කිරීමේ ප්‍රගතිය (2006 - 2016)
- පුනරාවර්තන වියදම්වලට අදාළව අන්තර් පළාත් සැසඳීමක් - 2015
- ප්‍රධාන අංශවලට අරමුදල් වෙන් කිරීම හා වියදම් පිළිබඳ අධ්‍යයනයක්
- ශ්‍රී ලංකාවේ අන්තර් ආණ්ඩු මූල්‍ය සබඳතා
- මාර්ග නඩත්තු වියදම් හා පිරිවැය ආවරණය කරගැනීම සඳහා වූ යෝජනාවක්
- සේවක පිරිස සහ පළාත් සභා, පළාත් අධිකාරීන් හා පළාත් පාලන ආයතන
- තෝරාගත් සමහර නගරසභා පිළිබඳ අධ්‍යයනය
- පළාත් විසින් ප්‍රාග්ධන අරමුදල් උපයෝජනය කිරීම
- නගර සභාවල රාජ්‍ය මූල්‍ය (රිස්ක්) අසමබරතාවය පිළිබඳ අධ්‍යයනය

ශ්‍රී ලංකා මහ බැංකුව, ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව හා ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව යන ආයතනවල සහාය ඇතිව ප්‍රාදේශීය තුලිත සංවර්ධනය සඳහා අවශ්‍ය තොරතුරු එක්රැස් කිරීමට හා ප්‍රතිපත්තිය නිර්දේශ ලබාදීම සඳහා වූ ඒකාබද්ධ අභ්‍යාසයන් සිදු කිරීම පිණිස අවශ්‍ය මූලික ක්‍රියාමාර්ග කොමිෂන් සභාව විසින් ගන්නා ලදී.

පළාත් පාලන ආයතන අධ්‍යයන වාරිකා

- මුදල් කොමිෂන් සභාවේ සභාපතිවරයා, ලේකම්වරයා හා අදාළ කාර්යමණ්ඩලය විසින් දෙහිවල-ගල්කිස්ස මහ නගර සභාව සහ කැස්බෑව නගර සභාව ආවරණය වන පරිදි අධ්‍යයන වාරිකාවක් සිදු කරන ලදී. මෙහි අරමුණ වූයේ එකී ආයතනවල ආයතනික ව්‍යුහය, කාර්යභාරයන් හා වගකීම්, ආදායම් හා වියදම් තක්සේරුව, අයවැයකරණය, ආදායම් එකතුව, සංවර්ධන ව්‍යාපෘති, පුස්තකාල කළමනාකරණය, යටිතල පහසුකම් නඩත්තුව, අපද්‍රව්‍ය කළමනාකරණය, පෙර පාසල් අධ්‍යාපනය, සුභසාධන කටයුතු, ඉතුරුම් හා ආයෝජන සහ සේවක මණ්ඩල කළමනාකරණය වැනි කරුණු පිළිබඳව අධ්‍යයනය කිරීමයි.



බාහිර දේශන

අදාළ වර්ෂය තුළ බාහිර දේශකයින් කිහිපදෙනෙකු ගෙන්වා දේශන පවත්වන ලද අතර, එමගින් කොමිෂන් සභාවේ කාර්යමණ්ඩලයට ස්වකීය කාර්ය සාධනයට අදාළව දැනුම වැඩි කර ගැනීමේ අවස්ථාවන් උදා විය.

- ජපන් ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයේ (JICA) උපදේශක ඡුනිචිරෝ හොන්ඩා මහතා (Shunichiro Honda) විසින් “ජපානයේ පළාත් පාලන ක්‍රමවේදය” පිළිබඳ ඉදිරිපත් කිරීමක් සිදුකරන ලද අතර, එහිදී මූල්‍යකරණය පිළිබඳව විශේෂ අවධානය යොමු කරන ලදී.
- ලෝවා (Lowa) විශ්වවිද්‍යාලයේ අනුබද්ධ මහාචාර්ය (Adjunct Professor) සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු සහකාර අධිපතිවරයෙකු වූ ආචාර්ය එච්.එන්.තේනුවර මහතා විසින් “රාජ්‍ය ආර්ථික ප්‍රතිපත්තිය හා රාජ්‍ය මූල්‍ය” යන මැයෙන් ඉදිරිපත් කිරීමක් සිදුකරන ලදී. මෙහිදී, ආවරණය කරන ලද ප්‍රධාන ක්ෂේත්‍රයන් වූයේ ප්‍රතිපත්ති අවශ්‍ය කරනු ලබන අවස්ථා, ප්‍රතිපත්ති සැලසුම් කිරීමේ හා ක්‍රියාත්මක කිරීමේ අදියරයන්, ප්‍රතිපත්ති පිළිගැනීම හා රජයේ ආර්ථික කාර්යයන්ය.



- ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ඒජන්සියේ (USAID), රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වය හා ප්‍රසම්පාදනය පිළිබඳ උපදේශක සරත් මුතුගල මහතා විසින් “රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව ප්‍රවේශය” පිළිබඳව ඉදිරිපත් කිරීමක් සිදු කරන ලදී. මෙහිදී, රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව ප්‍රවේශයේ අවශ්‍යතාවය, ශ්‍රී ලංකාවේ මෑත කාලීන පෞද්ගලික ආයෝජන, සම්ප්‍රදායික මූල්‍යකරණය හා රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වය අතර පවත්නා වෙනස්කම් හා රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව ප්‍රවේශයේ මූලධර්ම යන ක්ෂේත්‍රයන් කෙරෙහි විශේෂ අවධානය යොමු විය.
- විවෘත විශ්වවිද්‍යාලයේ ජන සන්නිවේදනය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කලීකාචාර්ය ආචාර්ය මහීම් මෙන්ඩිස් මහතා විසින් “මුදල් කොමිෂන් සභාව සඳහා යහපාලනය අර්ථවත් කිරීම” යන මැයෙන් ඉදිරිපත් කිරීමක් සිදුකරන ලදී.

ජාතික හා පළාත් යන මට්ටම් අතර ප්‍රශස්ත සම්බන්ධීකරණය තුළින් සංවර්ධන ක්‍රියාවලිය වැඩිදියුණු කරලීම යන තේමාව ඔස්සේ පවත්වන ලද වැඩමුළුවේ යෝජනා ක්‍රියාවට නැංවීම අධීක්ෂණය කරලීම.

ඉහත වැඩමුළුවේ දී ගනු ලැබූ තීරණ හා ඉදිරිපත් වූ නිර්දේශ ක්‍රියාවට නැංවීම, ජනාධිපති ලේකම් කාර්යාලයේ මැදිහත්වීම මත නිරන්තර අධීක්ෂණයට ලක් කරන ලදී.

මෙම සමුළුවේ දී ගනු ලැබූ තීරණ හා නිර්දේශ ක්‍රියාවට නැංවීමේ ප්‍රගතිය සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති ලේකම්වරයා විසින් 2017 වර්ෂයේ දී රැස්වීම් වාර දෙකක් පවත්වන ලදී. අදාළ අමාත්‍යාංශ හා අනෙකුත් ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මෙයට සහභාගි වූහ. ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉල්ලීම මත මුදල් කොමිෂන් සභාව විසින් මෙයට අදාළ ප්‍රගතිය විමසුමට ලක් කරන ලදී.

පාර්ශවකරුවන් සමග සබඳතා

මුදල් කොමිෂන් සභාවේ දැක්ම යථාර්ථයක් බවට පත්කර ගැනීමේ දී අදාළ සියලු ආයතන සමග සහයෝගයෙන් වැඩ කිරීම ඉතා තීරණාත්මක සාධකයක් වේ.

2017 වර්ෂය තුළ දී මුදල් කොමිෂන් සභාව විසින් ජනාධිපති ලේකම් කාර්යාලය, ව්‍යවස්ථා සභාව, ව්‍යවස්ථා අධ්‍යයන ආයතනය, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය, කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව, පළාත් සභා, පළාත් පාලන ආයතන, විගණකාධිපති දෙපාර්තමේන්තුව, ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාව වැනි ආයතන සමග අන්තර් සම්බන්ධතා පවත්වාගෙන යන ලදී. මෙමගින් මුදල් කොමිෂන් සභාව හා අදාළ ආයතන අතර අන්‍යෝන්‍ය අවබෝධය පුළුල් කරගනුයේ අවස්ථා නිර්මාණය වූවා සේම එමගින් සේවා සැපයුම් වැඩිදියුණු කිරීමට පිටිවහලක් සැපයීණ.

පළාත් විගණන වාර්තාවල ප්‍රධාන මූල්‍ය සිදුවීම්

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 (1) වගන්තියට හා 1987 අංක 42 දරන පළාත් සභා පනතේ 23 (1) ඡේදයට අනුව රජයේ විගණකාධිපතිවරයා විසින් පළාත් සභාවන්හි මූල්‍ය ප්‍රකාශන පිළිබඳව විගණනයන් සිදු කරනු ලබයි. අනතුරුව, එකී විගණන වාර්තා අදාළ පළාත් සභාවේ ආණ්ඩුකාරවරයා හා මුදල් කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරනු ඇත. මූල්‍ය රෙගුලාසි අනුව යමින් ආණ්ඩුකාරවරයා විසින් එකී විගණන වාර්තා පළාත් සභා වෙත යොමු කරනු ලබයි. මෙම විගණන වාර්තා, නිරීක්ෂණ සහිතව පළාත් රාජ්‍ය ගිණුම් කමිටුව (PPAC) වෙත ඉදිරිපත් කිරීම සිදු කළ යුතුය.

පළාත් විගණන වාර්තා විගණකාධිපතිවරයා වෙතින් ලද පසු මුදල් කොමිෂන් සභාව විසින් ඒවා අධ්‍යයනය කර අදාළ නිරීක්ෂණ ආණ්ඩුකාරවරුන්, විගණකාධිපතිවරයා හා පළාත් ප්‍රධාන ලේකම්වරුන් වෙත ඉදිරිපත් කරනු ලබයි. 2016 මූල්‍ය වර්ෂය සඳහා වූ පළාත් විගණන වාර්තා විසින් මතු කරන ලද වැදගත් නිරීක්ෂණ සමහරක් පහතින් දක්වා ඇත.

1. නීතිරීති හා රෙගුලාසිවල දැක්වෙන ප්‍රතිපාදන සමග අනුගත නොවීම
2. ආදායම් කළමනාකරණ දුර්වලතා
3. කළමනාකරණ අකාර්යක්ෂමතාවයන්
4. ක්‍රියාත්මක තලයේ පවත්නා අකාර්යක්ෂමතාවයන්
5. විවාදයට තුඩුදෙන ආකාරයේ ගනුදෙනු
6. අරමුදල් භාවිතයට නොගැනීම
7. වත්කම් ප්‍රයෝජනයට නොගෙන තිබීම හා ඌණ උපයෝජනය
8. මානව සම්පත් කළමනාකරණයට අදාළ ගැටළු
9. වාහන භාවිතය පිළිබඳ ගැටළු
10. ක්‍රමවේද හා පාලන විධික්‍රමවලට අදාළ ගැටළු

විගණකාධිපතිවරයාගේ වාර්තාවට අනුව, ක්‍රමවේද හා පාලන විධික්‍රම සම්බන්ධයෙන් පහත දැක්වෙන කරුණු කෙරෙහි විශේෂ අවධානය යොමු කළ යුතු වේ.

- (අ) ගිණුම් තැබීම
- (ආ) ස්ථාවර වත්කම් පාලනය
- (ඇ) ආදායම් පරිපාලනය
- (ඈ) කොන්ත්‍රාත් පරිපාලනය
- (ඉ) මානව සම්පත් කළමනාකරණය
- (ඊ) ණයකරුවන් හා ණය හිමියන්

4.2. නිර්දේශ හා අරමුදල් වෙන් කිරීම

මුදල් කොමිෂන් සභාව විසින් 2018 වර්ෂය සඳහා වූ නිර්දේශ භාෂා ත්‍රිත්වයෙන්ම සකස් කර 2017 අගෝස්තු මස 21 වැනිදා අතිගරු ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කරන ලදී. අනතුරුව අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගැනීමෙන් පසු අතිගරු ජනාධිපතිතුමා විසින් අදාළ නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.


එක් එක් පළාත සඳහා අරමුදල් වෙන් කිරීමට අමතරව ඉදිරිපත් කරන ලද ප්‍රධාන නිර්දේශ පහත දැක්වේ.

- අරමුදල් වෙන් කිරීමේ ක්‍රියාවලියේ දී එක් එක් පළාතේ මුළු මූල්‍ය අවශ්‍යතා සැලකිල්ලට ගැනීම අපේක්ෂා කෙරේ. කෙසේවුවද, වර්තමාන ක්‍රමවේදය තුළ මුළු පළාත් අවශ්‍යතා ගැන සැලකිලිමත් වීමට අවකාශ නොමැත. එබැවින්, දැනට පවත්නා ක්‍රමවේදය විමර්ශනය කිරීමට යෝජනා කෙරේ.
- ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී බලය බෙදාහරින ලද විෂයයන්ට අයත් සංවර්ධන අංශ සඳහා රේඛීය අමාත්‍යාංශ මගින් අරමුදල් මුදාහැරීම පළාත් සභා හරහා සිදු කිරීම අවශ්‍ය වේ.
- බලය බෙදා හැරීමට අදාළ සංකල්පය අඩු තක්සේරුවකට ලක් නොකෙරෙන පරිදි ජාතික හා උප-ජාතික සැලසුම් ක්‍රියාවලිය සඳහා පොදු රාමුවක් ප්‍රතිඥාපනය කිරීම.
- ප්‍රාදේශීය මට්ටමෙන් ආයෝජනවලට අදාළ දත්ත හා තොරතුරු ගලායාම සහතික කෙරෙන පරිදි ශක්තිමත් අන්තර්-පරිපාලනමය රාජ්‍ය-මූල්‍ය සබඳතා ඇති කරලීම.
- පළාත් සභාවල මානව සම්පත් වැඩිදියුණු කරලීම සඳහා ඉහළ ප්‍රමුඛත්වයක් ලබාදීම.
- භාවිතයට නොගත් ආදායම් මූලාශ්‍ර යොදාගැනීම හරහා පළාත් ආදායම ශක්තිමත් කිරීම.
- පළාත්වල තරුණයින්ගේ කුසලතා සංවර්ධනය වැඩිදියුණු කිරීම.
- තෝරාගත් ප්‍රදේශවල පෞද්ගලික ආයෝජන සඳහා විශේෂ දිරිගැන්වීම් සිදු කිරීම.

පළාත්වලට අරමුදල් වෙන් කිරීම හා වියදම

රජය විසින් අනුමත කරන ලද අරමුදල් පළාත් අතර වෙන් කිරීම හා ශක්තිමත් සංවර්ධන සැලසුම්කරණ ප්‍රවේශයක් සඳහා පළාත්වලට මගපෙන්වීම සිදු කිරීම මගින් බලය බෙදා හැරීමේ රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාවට නැංවීම මුදල් කොමිෂන් සභාවට පැවරී ඇති ප්‍රධාන වගකීමක් වේ. අරමුදල් වෙන් කිරීමේ ක්‍රියාවලියට අදාළ දළ සටහනක් පහතින් දක්වා ඇත.

රූපසටහන 8 : මූල්‍ය සම්පත් වෙන් කිරීම



ප්‍රාග්ධන අරමුදල්

පළාත් සභාවලට අරමුදල් වෙන් කිරීම

මුදල් කොමිෂන් සභාවේ නිර්දේශ මත පළාත්වලට අරමුදල් වෙන් කරනු ලැබේ. රජයේ ප්‍රතිපත්ති හා පළාත් මධ්‍ය කාලීන සංවර්ධන සැලසුම් සැලකිල්ලට ගනිමින් මුදල් කොමිෂන් සභාව විසින් පළාත් මගින් ඉදිරිපත් කරන ලද වාර්ෂික පළාත් අවශ්‍යතා විශ්ලේෂණය කරන ලදී.

2018 වර්ෂය සඳහා ප්‍රාග්ධන අරමුදල් ලබාදීම පිළිබඳව තීරණය කිරීම පිණිස විශ්ලේෂණය කරන ලද පළාත් අවශ්‍යතා 2017 වර්ෂයේ දී මහා භාණ්ඩාගාරය වෙත ඉදිරිපත් කෙරිණි. ප්‍රාග්ධන වියදම් යටතේ මහා භාණ්ඩාගාරය විසින් පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන ලෙස රු. 12,026 ක් ද උපමාන පාදක ප්‍රදාන ලෙස රු. 4,000 ක් ද වශයෙන් සමස්ත ප්‍රදාන වෙන් කරන ලදී. අනතුරුව මුදල් කොමිෂන් සභාව විසින් මෙම සමස්ත අරමුදල් ප්‍රමාණය පූර්ව නිශ්චිත අංශ අතර වෙන් කරන ලදී. පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන හා උපමාන පාදක ප්‍රදාන පළාත් අතර වෙන් කරලීමේ දී මුදල් කොමිෂන් සභාව විසින් සංඛ්‍යාතමය ක්‍රමවේදයක් භාවිතා කරන ලදී. මෙම ක්‍රමවේදය සැකසීමේ දී ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් තාක්ෂණික සහාය දක්වන ලදී. ප්‍රාග්ධන අරමුදල් පළාත් අතර බෙදා හැරීමේ ක්‍රියාවලියට අදාළ සූත්‍රය තුළ පහත සඳහන් සමාජ-ආර්ථික කරුණු කෙරෙහි සැලකිල්ල යොමු කර තිබේ.

- 2015 වර්ෂය තුළ එක් එක් පළාතේ ජනගහනය
- 2012 - 2013 වර්ෂවලට අදාළ පළාත් ඒක පුද්ගල ආදායම
- 2014 වර්ෂයට අදාළ පළාත් දළ දේශීය නිෂ්පාදිතය
- 2013 වර්ෂයේ එක් වෛද්‍යවරයෙකුට ගැනෙන පුද්ගල සංඛ්‍යාව
- 2015 වර්ෂය තුළ විද්‍යා ධාරාවෙන් විශ්වවිද්‍යාලවලට ඇතුළත්වීම සඳහා සුදුසුකම් ලද අපේක්ෂක සංඛ්‍යාව (පළාත් මට්ටමේ ප්‍රතිශත)

පළාත් අතර අරමුදල් වෙන් කිරීමෙන් අනතුරුව ඒවා විවිධ අංශ අතර බෙදා වෙන් කිරීම සිදු කෙරේ. මෙහිදී, පළාත් විසින් සපයන ලද ආංශික බරතැබීම් සැලකිල්ලට ගනු ලැබීය.

ආදායම් කාර්යසාධන ප්‍රදාන

මුදල් කොමිෂන් සභාව විසින් පළාත් ආදායම් දිරිගන්වනු පිණිස “ආදායම් කාර්යසාධන ප්‍රදාන” යනුවෙන් නව ප්‍රදාන විශේෂයක් නිර්දේශ කරන ලදී. මෙය බලය පැවරූ ආදායම් එකතුවෙහි ප්‍රමාණාත්මක වර්ධනය මත පදනම් වූවකි. ප්‍රාග්ධන වියදම්වලට අදාළ සංවර්ධන වැඩසටහන් සඳහා මෙම ප්‍රදාන වැය කිරීමේ අභිමත බලය පළාත් සතුව පවතී.

ප්‍රාග්ධන අරමුදල් වෙන් කිරීම - 2018

වගුව 12 : ප්‍රාග්ධන අරමුදල් වෙන් කිරීම - 2018


(රු.මි.)

පළාත	උපමාන පාදක ප්‍රදාන	පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන	උප එකතුව	පළාත් පංගු ප්‍රතිශතය	විදේශ අරමුදල් ව්‍යාපෘතිය	එකතුව	පළාත් පංගු ප්‍රතිශතය
බස්නාහිර	254.40	1,306.10	1,560.50	6.36	408.00	1,968.50	6.94
මධ්‍යම	388.80	1,996.11	2,384.91	9.72	425.00	2,809.91	9.91
දකුණු	388.40	1,994.05	2,382.45	9.71	413.00	2,795.45	9.86
උතුරු	551.20	2,829.87	3,381.07	13.78	442.00	3,823.07	13.48
වයඹ	408.40	2,096.73	2,505.13	10.21	419.00	2,924.13	10.31
උතුරු මැද	481.60	2,472.54	2,954.14	12.04	439.00	3,393.14	11.97
ඌව	559.60	2,873.00	3,432.60	13.99	423.00	3,855.60	13.60
සබරගමුව	454.00	2,330.85	2,784.85	11.35	415.00	3,199.85	11.29
නැගෙනහිර	513.60	2,636.83	3,150.43	12.84	431.00	3,581.43	12.63
එකතුව	4000.00	20,536.08	24,536.08	100	3,815.00	28,351.08	100

මූලාශ්‍රය : මුදල් කොමිෂන් සභාව

පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන, උපමාන පාදක ප්‍රදාන හා විදේශ අරමුදල් ව්‍යාපෘති යටතේ එක් එක් පළාතට වෙන් කරන ලද ප්‍රාග්ධන අරමුදල් පිළිබඳ විස්තර වගුව 12 මගින් දැක්වේ. ඌව පළාතට වැඩිම අරමුදල් ප්‍රමාණයක් වෙන් කර තිබෙන අතර, අඩුම අරමුදල් වෙන් කර තිබෙනුයේ බස්නාහිර පළාතටය. අදාළ පළාත් ප්‍රතිශතය පිළිවෙලින් 13.6 ක් හා 6.94 ක් වේ.

රූපසටහන 9 : ප්‍රාග්ධන වියදම් 2016 - 2017



රුපසටහන 9 මගින් 2016 - 2017 කාලසීමාවට අදාළව ප්‍රාග්ධන අරමුදල් වෙන් කිරීම්, මුළු ලැබීම් හා ත්‍යාග ප්‍රාග්ධන වියදම පිළිබඳව විස්තර කෙරේ. 2017 වර්ෂයේ දී මුදල් කොමිෂන් සභාව මගින් සියලුම පළාත්වලට මූලිකව රු.මි. 16,026 ක් වෙන් කරන ලදී. එමෙන්ම, ඊට පෙර වර්ෂයට අදාළ අතැති බිල්පත්වලට අදාළ ගෙවීම් සිදු කිරීම සඳහා මහා භාණ්ඩාගාරය විසින් පළාත්වලට අමතර රු.මි. 20,344.60 ක් වෙන් කර දෙන ලදී. ඒ අනුව, පළාත්වලට වෙන් කරන ලද මුළු මුදල රු.මි. 36,370.60 ක් විය. මෙය අදාළ කාලපරිච්ඡේදය සම්බන්ධයෙන් ගත්විට මුළු අරමුදල්වල 11% ක වැඩිවීමක් පෙන්නුම් කරයි.

පුනරාවර්තන අරමුදල්

පුනරාවර්තන අවශ්‍යතා සඳහා ප්‍රදාන වෙන් කිරීම

සාමූහික ප්‍රදාන යනු, සේවා සැපයීමට අදාළව පළාත්වල පුනරාවර්තන වියදම් සඳහා වෙන් කරනු ලබන ප්‍රතිපාදන වේ. එය මුදල් කොමිෂන් සභාව මගින් පළාත්වලට නිර්දේශ කෙරෙන මුළු අරමුදල් ප්‍රමාණයෙන් 86% ක් වේ. පුනරාවර්තන අවශ්‍යතා වෙනුවෙන් වෙන් කරනු ලබන අරමුදල් පළාත්වලට අදාළ කාර්යයන්ට පමණක් නොව පළාත් මට්ටමෙන් සිදුකරනු ලබන රජයේ කාර්යයන් සඳහා ද භාවිතා කෙරේ. 2017 හා 2018 යන මූල්‍ය වර්ෂයන් සඳහා රාජ්‍ය අයවැයෙන් සපයන ලද සාමූහික ප්‍රදාන, වගුව 13 මගින් දැක්වේ.

වගුව 13 : සාමූහික ප්‍රදාන වෙන් කිරීම 2017 - 2018

(රු.මි.)

පළාත	2017			2018
	මූලික සාමූහික ප්‍රදාන	පරිපූරක වෙන් කිරීම	මුළු වෙන් කිරීම	සාමූහික ප්‍රදාන
(1)	(2)	(3)	(4)=(3)+(2)	(5)
බස්නාහිර	14,867	224	15,091	14,261
මධ්‍යම	22,489	831	23,320	25,383
දකුණු	19,204	1,829	21,033	22,858
උතුරු	16,477	601	17,078	18,651
වයඹ	21,587	279	21,866	21,991
උතුරු මැද	13,526	303	13,829	14,707
ඌව	15,899	216	16,115	15,711
සබරගමුව	19,195	155	19,350	21,441
නැගෙනහිර	17,361	1,318	18,679	19,751
එකතුව	160,605	5,755	166,360	174,755

මූලාශ්‍රය : මුදල් කොමිෂන් සභාව සහ පළාත් සභා සඳහා අක්මුදල් මුදා හැරීම

2017 වර්ෂය සඳහා මූලික වශයෙන් වෙන් කරන ලද රු.මි. 160,605 ක් වූ මූලික සාමූහික ප්‍රදාන, රු.මි. 5,755 ක පරිපූරක වෙන් කිරීම් නිසාවෙන් රු.මි. 166,360 දක්වා ඉහළ ගොස් තිබේ. 2018 වර්ෂය සඳහා මූලික වශයෙන් වෙන් කර ඇති රු.මි. 174,755 සමග සසඳන විට, පසුගිය වසරේ මුළු වෙන් කිරීම්වලට වඩා එය 5.05% ක වැඩිවීමක් පෙන්නුම් කරයි. ඉහත වගුවෙන් පෙනී යන පරිදි 2017 වර්ෂය තුළ ඉහළම සාමූහික ප්‍රදාන වෙන් කර තිබෙනුයේ මධ්‍යම පළාතට වන අතර, අඩුම වෙන් කිරීම් දක්නට ලැබෙනුයේ උතුරු මැද පළාත සම්බන්ධයෙනි.

වගුව 14 : අරමුදල් සැපයීම හා පුනරාවර්තන වියදම් උපයෝජනය 2010 - 2017


(රු.මි.)

	2010	2011	2012	2013	2014	2015	2016	2017
පළාත් සභා සඳහා මුදල් කොමිෂන් සභාවේ නිර්දේශ	123,430	130,063	145,617	160,211	184,112	223,387	* 234,418	245,926
භාණ්ඩාගාර වෙන් කිරීම්	123,430	130,068	145,617	160,211	183,396	231,553	* 237,194	251,681
තත්‍ය ලැබීම්	121,805	142,108	142,234	158,853	187,563	235,256	247,718	250,113
තත්‍ය පුනරාවර්තන වියදම්	122,390	131,086	131,086	155,269	170,961	216,158	231,143	240,383

මූලාශ්‍රය : මුදල් කොමිෂන් සභාව, භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ අත්මුදල් මුදාහැරීමේ වාර්තා, පළාත් සභා මාසික වියදම් වාර්තා

*මුද්දර බදු හා උසාවි දඩ ඇතුළත් සංශෝධිත සංඛ්‍යා


රූපසටහන 10 : අරමුදල් සැපයීමේ හා සාමූහික ප්‍රදාන උපයෝජනයේ උපනතිය 2010 - 2017



2010 සිට 2017 දක්වා කාල සීමාව තුළ සාමූහික ප්‍රදානවලට අදාළව මුදල් කොමිෂන් සභාවේ නිර්දේශ රු.මි. 234,418 සිට රු.මි. 245,926 දක්වා වැඩිවී ඇත. මෙය 5% ක වැඩිවීමක් පෙන්නුම් කරයි. එසේම, මහා භාණ්ඩාගාරය විසින් වෙන් කරන ලද ප්‍රතිපාදන රු.මි. 237,194 සිට රු.මි. 251,681 දක්වා වර්ධනය වී ඇති බව සැලකිල්ලට ගත යුතුය. මෙය 6.5% ක වැඩි වීමකි. තවද, පළාත් සභාවල තත්‍ය වියදම මෙම කාලසීමාව තුළ තරමක් දුරට වර්ධනය වී ඇති අතර, එය 4% ක් වේ. සාමූහික ප්‍රදානවලට අදාළ 2017 වර්ෂයේ තත්‍ය වියදම රු.මි. 240,383 ක් ලෙස වාර්තා වී ඇත. මෙම වැඩිවීමට ප්‍රධාන වශයෙන් හේතුවී තිබෙනුයේ පළාත්වල පුද්ගලික පඩිනඩි හා අනෙකුත් පුනරාවර්තන වියදම්වල ඉහළ යාමයි.

රූපසටහන 11 මගින් සාමූහික ප්‍රදාන යටතේ මුදල් කොමිෂන් සභාවේ නිර්දේශ හා මහා භාණ්ඩාගාරය විසින් සපයන ලද ප්‍රතිපාදන පිළිබඳ තොරතුරු සැපයේ.

රූපසටහන 11 : මුදල් කොමිෂන් සභාවේ නිර්දේශවලට ප්‍රතිවිරුද්ධව පුනරාවර්තන වෙන් කිරීම්



ඉහත සටහන මගින් 2011 - 2017 කාල පරිච්ඡේදය තුළ මුදල් කොමිෂන් සභාව විසින් නිර්දේශ කරන ලද අරමුදල් හා භාණ්ඩාගාරය විසින් සිදු කරන ලද වෙන් කිරීම්වලට අදාළ ප්‍රතිශතයක් මෙන්ම පෙන්වීම කෙරේ. මෙම කාල සීමාව තුළ මුදල් කොමිෂන් සභාවේ නිර්දේශ හා භාණ්ඩාගාර වෙන් කිරීම්වල රටාව බොහෝ දුරට එක සමාන වේ. කෙසේ වුවද, 2015 වර්ෂයේ දී, සැලකිය යුතු වෙනසක් නිරීක්ෂණ කළ හැකිය. මෙයට හේතුවී ඇත්තේ මුදල් කොමිෂන් සභාවේ නිර්දේශ ඉදිරිපත් කිරීමට පසු රජය විසින් රාජ්‍ය සේවක වැටුප් ඉහළ දැමීමයි. මහා භාණ්ඩාගාරය විසින් 2016 සඳහා කරන ලද වෙන් කිරීම් මුදල් කොමිෂන් සභාවේ නිර්දේශවලට වඩා අඩුය. මුදල් කොමිෂන් සභාවේ නිර්දේශවලට පසුව සිදු කරන ලද පරිපූරක වෙන් කිරීම් නිසා මුළු භාණ්ඩාගාර වෙන් කිරීම් මුදල් කොමිෂන් සභාවේ නිර්දේශිත ප්‍රමාණයට වඩා ඉහළ ගොස් ඇත.

පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන යටතේ ප්‍රධාන අංශවල සිදුවූ පළාත් ආයෝජන

මෙම කොටස මගින් ආර්ථිකයේ තෝරාගත් අංශ පහක් තුළ පළාත් අනුව සිදු කරන ලද පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදානවලට අදාළ ආයෝජන විමසුමට ලක් කෙරේ.

අධ්‍යාපන අංශය

“ශ්‍රී ලාංකික අනන්‍යතාවයේ කොටස්කරුවන් වෙමින් දක්ෂ පුරවැසියන් හරහා විශ්ව සමාජය තුළ විශිෂ්ඨත්වය කරා ළඟා වීම” අධ්‍යාපන අමාත්‍යාංශයේ දැක්ම වේ. මෙම දැක්ම මත පදනම්ව රටෙහි අධ්‍යාපන ප්‍රතිපත්තිය තීරණය වේ. ජාතිය මෙම දැක්ම කරා යොමු කරවීමේ දී පළාත් සභා විසින් ද මෙම ප්‍රතිපත්ති සමග අනුගත විය යුතු වේ.

සිව්වන තිරසාර සංවර්ධන අභිමතාර්ථය වනුයේ “ගුණාත්මක අධ්‍යාපනයයි”. මින් ගම්‍ය වනුයේ සමාන සහ අන්තර්ග්‍රහණ අධ්‍යාපනය (සෑම සමාජ කොටසකටම අවස්ථා හිමි වීම) සහතික කරලීම හා ජීවිත කාලය මුළුල්ලේම අධ්‍යාපනය සඳහා අවස්ථාවක් ලබාගැනීම ප්‍රවර්ධනය කරලීමයි. මෙම අරමුණුවලට අනුව යමින්,

- ප්‍රාථමික හා ද්විතීය මට්ටමේ දී සියලු පිරිමි හා ගැහැණු දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනය ලබා දිය යුතුය.
- පාසල් යන සියලු ගැහැණු හා පිරිමි ළමුන් ගුණාත්මක පූර්ව ළමා විය සංවර්ධනයට හිමිකම් ලැබිය යුතුය.

වඩාත් ඵලදායී ඉගෙනුම් හා ඉගැන්වීමේ ක්‍රියාවලියක් පිළිබඳ අපේක්ෂාවක් ඇතිව අධ්‍යාපන අංශය තුළ භෞතික හා මානව සම්පත් කළමනාකරණය සිදු කෙරේ. ප්‍රාග්ධන අරමුදල් භාවිතයට ගනිමින් ප්‍රමාණවත් භෞතික යටිතල පහසුකම් සැපයිය යුතු වේ. (උදා:- සියලු පහසුකම් සහිත පාසල්, ගුරු පුහුණු ආයතන, උසස් අධ්‍යාපන ආයතන හා අධ්‍යාපන පරිපාලන ආයතන)

පළාත් අධ්‍යාපන බලධාරීන්ගේ වගකීම විය යුත්තේ පෙර පාසල්, ප්‍රාථමික හා ද්විතියක අධ්‍යාපනය වෙත කේන්ද්‍රගත වීම හා උසස් අධ්‍යාපනය පිළිබඳ වගකීම ජාතික මට්ටමේ බලධාරීන් වෙත ඉතිරි කර තැබීමයි. පාසල් හැරයන්නන් සඳහා වෘත්තීය කුසලතා සැපයීමේ වගකීම පළාත් බලධාරීන් මෙන්ම අදාළ ජාතික මට්ටමේ ආයතන විසින් දැරිය යුතුය.

ප්‍රධාන සේවා සැපයුම් අංශයක් ලෙස පළාත් අධ්‍යාපන අංශය විසින් පළාත් ප්‍රාග්ධන අයවැය යටතේ එක් එක් වර්ෂය තුළ පහත වගුවේ දැක්වෙන පරිදි අරමුදල් ආයෝජනය කර ඇත.

වගුව 15 : අධ්‍යාපන අංශය තුළ පළාත් අනුව සිදු කරන ලද පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන ආයෝජන (2013-2017)

(රු.මි.)

පළාත	2013	2014	2015	2016	2017
බස්නාහිර	176	176	108	976	164
මධ්‍යම	112	139	129	871	175
දකුණු	127	166	176	253	480
උතුරු	247	260	278	583	530
වයඹ	146	502	212	455	752
උතුරු මැද	125	121	124	510	642
ඌව	179	861	288	275	442
සබරගමුව	203	336	247	325	660
නැගෙනහිර	128	167	193	299	587
එකතුව	1,315	2,561	1,755	4,547	4,432

මූලාශ්‍රය : පළාත් වියදම් වාර්තා

සටහන : රේඛීය අමාත්‍යාංශ, අනෙකුත් පළාත් පාලන ආයතන හා විදේශාධාර ව්‍යාපෘති යටතේ සපයන ලද අරමුදල් මෙම සංඛ්‍යාවල අඩංගු නොවේ.

ඉහත දැක්වෙන මුදල් වාර්ෂිකව පළාත් නිශ්චිත සංවර්ධන අරමුදල් භාවිතා කරමින් ආයෝජනය කර ඇත. පසුගිය වර්ෂ කිහිපය හා සංසන්දනය කරන විට මෑත වර්ෂ දෙක තුළ සිදු කරන ලද ප්‍රාග්ධන ආයෝජන දෙගුණ වී ඇති බව නිරීක්ෂණය කළ හැකිය.

සෞඛ්‍ය අංශය

මෑත කාලීන සෞඛ්‍ය දර්ශක මගින් පෙන්නුම් කරන පරිදි ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශය තුළ සැලකිය යුතු ප්‍රගතියක් දක්නට ලැබේ. මෙම ප්‍රගතිය අත්කර ගැනීමේ දී පළාත් සෞඛ්‍ය සේවාව තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනු ලබයි. 2017 වර්ෂය තුළදී සෞඛ්‍ය අංශය සඳහා ඉහළම මුදල් ප්‍රමාණයක් ආයෝජනය කර තිබෙනුයේ සබරගමුව පළාත තුළය. 2016 දී මෙම අංශය තුළ වැඩිම ආයෝජනය සිදු කරන ලද්දේ මධ්‍යම පළාත විසින්ය. සමස්තයක් ලෙස සෞඛ්‍ය අංශයේ ආයෝජන සැලකිල්ලට ගත්විට, පසුගිය වර්ෂවලට සාපේක්ෂව 2016 හා 2017 යන වර්ෂ තුළ දී එකී ආයෝජන දෙගුණ වීමක් දක්නට ලැබේ.

වගුව 16 : සෞඛ්‍ය අංශය තුළ පළාත් අනුව සිදු කරන ලද පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන ආයෝජන (2013-2017)

(රු.මි.)

පළාත	2013	2014	2015	2016	2017
බස්නාහිර	155	127	172	548	119
මධ්‍යම	166	180	30	651	262
දකුණු	164	102	170	214	305
උතුරු	188	209	283	438	497
වයඹ	118	136	159	252	503
උතුරු මැද	95	79	104	258	314
ඌව	168	220	162	287	431
සබරගමුව	178	203	433	444	848
නැගෙනහිර	117	150	175	248	505
එකතුව	1,349	1,406	1,687	3,703	3,782

මූලාශ්‍රය : පළාත් වියදම් වාර්තා

සටහන : රේඛීය අමාත්‍යාංශ හා විදේශාධාර ව්‍යාපෘති යටතේ සපයන ලද අරමුදල් මෙම සංඛ්‍යාවල අඩංගු නොවේ.

2013 -2017 කාල සීමාව තුළ පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන යටතේ සෞඛ්‍ය අංශයේ සිදු කරන ලද ආයෝජන නාමික අර්ථයෙන් ගත්විට 187% කින් වැඩිවී ඇති බව නිරීක්ෂණය කළ හැකිය.

මාර්ග අංශය

පහත දැක්වෙන වගුවේ අඩංගු මාර්ග අංශයට අදාළ ආයෝජනවලින් පෙනී යන්නේ මෑත අතීතය තුළ පළාත් මාර්ග ජාලය නිසි පරිදි නඩත්තු කිරීම සඳහා පියවර ගෙන ඇති බවයි. ප්‍රවාහනයට ගත වන කාලය ඉතිරි වීම, පිරිවැය අඩු වීම, තාක්ෂණික හා කෘෂි කාර්මික මධ්‍යස්ථානවලට ප්‍රවේශ පහසුකම් සැපයීම සහ ප්‍රාදේශීය පාර්ශ්වකරුවන්ට ආරක්ෂිත ප්‍රවාහන පහසුකම් සැපයීම වැනි කරුණු අතින් බලන විට මෙම ආයෝජන තුළින් අනෙකුත් සියලුම අංශයන්හි කාර්යක්ෂමතාවය ඉහළ නැංවීමට දායකත්වය සපයා ඇත.

පළාත් මාර්ග අංශයෙහි ප්‍රධාන වගකීම වනුයේ ‘සී’ හා ‘ඩී’ මාර්ග ඉදිකිරීම හා නඩත්තු කිරීම මගින් ජාතික ප්‍රවාහන ජාලය (ඒ හා ඩී මාර්ග සහ අධිවේගී මාර්ග) හා ග්‍රාමීය මාර්ග ජාලය සමඟ සම්බන්ධතාවය සහතික කරලීමයි. මේ අනුව, පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන භාවිතයට ගනිමින් පළාත් මාර්ග හා පළාත් පාලන මාර්ග යන සංරචක යටතේ අරමුදල් වෙන් කිරීම සිදු කරනු ලබන අතර, මාර්ග නඩත්තු කටයුතු සඳහා පුනරාවර්තන වියදම් වශයෙන් ද ප්‍රතිපාදන වෙන් කරනු ඇත.

2013 - 2015 කාල සීමාව ඇතුළත පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදානවලින් වැඩිම ප්‍රමාණයක් වෙන් කර තිබෙනුයේ මාර්ග අංශය සඳහාය. පසුගිය වර්ෂ හා සසඳන විට දකුණු, ඌව, සබරගමුව සහ නැගෙනහිර යන පළාත්වල මාර්ග අංශයට අදාළ ආයෝජන මෙම කාලය තුළ සැලකිය යුතු පරිද්දෙන් ඉහළ ගොස් ඇත.

වගුව 17 : මාර්ග අංශය තුළ පළාත් අනුව සිදුකරන ලද පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන ආයෝජන (2013-2017)

(රු.මි.)

පළාත	2013	2014	2015	2016	2017
බස්නාහිර	490	474	375	276	145
මධ්‍යම	401	431	291	469	176
දකුණු	241	314	240	130	406
උතුරු	207	102	150	320	202
වයඹ	256	336	285	236	257
උතුරු මැද	177	198	141	229	51
ඌව	216	322	259	322	436
සබරගමුව	242	336	551	287	506
නැගෙනහිර	129	146	60	184	257
එකතුව	2,359	2,659	2,352	2,452	2,435

මූලාශ්‍රය : පළාත් වියදම් වාර්තා

සටහන : රේඛීය අමාත්‍යාංශ හා විදේශාධාර ව්‍යාපෘති යටතේ සපයන ලද අරමුදල් මෙම සංඛ්‍යාවල අඩංගු නොවේ.

කෘෂිකාර්ම අංශය

ශ්‍රී ලංකාව විසින් කෘෂිකාර්මික අංශයේ ඵලදායීත්වය සැලකිය යුතු ලෙස වැඩිදියුණු කරනු ලබන අතර, දළ දේශීය නිෂ්පාදිතයේ ඉහළ වර්ධනයක් අත්පත් කරගැනීමට උත්සාහ දරමින් සිටී. මේ තුළින් ප්‍රජාවගේ ආර්ථික තත්ත්වය වැඩිදියුණු කිරීම මෙන්ම, ආහාර සුරක්ෂිතතාවය ඉහළ නැංවීම අරමුණු කෙරේ. වගුව 18 ට අනුව 2014 වර්ෂය තුළදී, ඊට පෙර වර්ෂය හා සසඳන විට කෘෂිකාර්මික අංශයේ ආයෝජන 34% කින් වැඩිවී ඇත. 2016 වර්ෂයේ දී ක්‍රියාවට නංවන ලද ජාතික ආහාර වැඩසටහනට සමගාමීව එක් එක් පළාත විසින් කෘෂිකාර්මික අංශය තුළ ඉහළ ආයෝජනයක් සිදු කර ඇත. ඒ අනුව, 2016 වර්ෂය හැරුණුවිට 2017 දී සිදු කරන ලද ආයෝජනය මැන වර්ෂ හා සසඳන විට තුන් ගුණයක පමණ වැඩිවීමකි.

වගුව 18 : කෘෂිකාර්මික අංශය තුළ පළාත් අනුව සිදු කරන ලද පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන ආයෝජන (2013-2017)

(රු.මි.)

පළාත	2013	2014	2015	2016	2017
බස්නාහිර	21	25	26	112	15
මධ්‍යම	40	40	50	223	52
දකුණු	21	40	44	82	196
උතුරු	9	60	91	216	159
වයඹ	37	48	53	131	168
උතුරු මැද	24	42	54	159	78
ඌව	92	50	50	144	299
සබරගමුව	29	40	39	159	155
නැගෙනහිර	74	119	89	145	153
එකතුව	346	464	495	1,370	1,275

මූලාශ්‍රය : පළාත් වියදම් වාර්තා

සටහන : රේඛීය අමාත්‍යාංශ හා විදේශාධාර ව්‍යාපෘති යටතේ සපයන ලද අරමුදල් මෙම සංඛ්‍යාවල අඩංගු නොවේ.

පශු සම්පත් අංශය

කෘෂිකාර්මික අංශයත් සමග සමාන්තරව සංවර්ධනය වන පශු සම්පත් අංශය තුළ මැන කාල පරිච්ඡේදය තුළ දී සැලකිය යුතු වර්ධනයක් දක්නට ලැබේ. 19 වන වගුව මගින් මෙම අංශය තුළ පළාත් සභා විසින් සිදු කරන ලද ආයෝජන පෙන්වුම් කරනු ලබන අතර, 2016 වර්ෂයේ දී ඉහළම ආයෝජන මට්ටම වූ රු.මි. 793 වාර්තා වී ඇත. කෙසේවුවද, 2016-2017 කාලසීමාව තුළ මෙම අංශයේ ආයෝජන 47% කින් අඩුවී තිබේ.

වගුව 19 : පශු සම්පත් අංශය තුළ පළාත් අනුව සිදු කරන ලද පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන ආයෝජන (2013-2017)

(රු.මි.)

පළාත	2013	2014	2015	2016	2017
බස්නාහිර	15	15	16	85	12
මධ්‍යම	25	27	32	137	35
දකුණු	15	21	26	53	45
උතුරු	13	29	44	111	79
වයඹ	20	30	35	82	77
උතුරු මැද	10	19	29	68	45
ඌව	28	30	30	80	44
සබරගමුව	24	40	31	68	21
නැගෙනහිර	29	38	52	110	101
එකතුව	179	248	293	793	459

මූලාශ්‍රය : පළාත් වියදම් වාර්තා

සටහන : රේඛීය අමාත්‍යාංශ හා විදේශාධාර ව්‍යාපෘති යටතේ සපයන ලද අරමුදල් මෙම සංඛ්‍යාවල අඩංගු නොවේ.

ශ්‍රී ලංකාවේ සිරස් හා තිරස් රාජ්‍ය මූල්‍ය අසමතුලිතතා - 2018

වගුව 20 හා 21 මගින් පිළවෙලින් 2018 වර්ෂයට අදාළ සිරස් හා තිරස් රාජ්‍ය මූල්‍ය අසමතුලිතතාවයන් පෙන්වනු ලබයි. සිරස් අසමතුලිතතා තුළින් පෙන්වනු ලබන කරනුයේ පළාත් වියදම් පියවා ගැනීමේ දී පළාත් විසින් මධ්‍යම රජයේ ආදායම මත රඳා පැවතීමේ ප්‍රමාණයයි. තිරස් අසමතුලිතතාවන් මගින් ගම්‍ය වනුයේ පළාත් සභාවල ආදායම හා වියදම අතර පවත්නා නොගැලපීමයි.

සිරස් හා තිරස් අසමතුලිතතාවන්ට අදාළව පළාත් ශ්‍රේණිගත කිරීම පහත දැක්වෙන වගු දෙක මගින් දැක්වේ.

වගුව 20 : ශ්‍රී ලංකාවේ සිරස් රාජ්‍ය මූල්‍ය අසමතුලිතතාවයන් - 2018

(මුළු ආදායම හා පළාත් අවශ්‍යතා අතර නොගැලපීම)

(රු.මි.)

පළාත	ඇස්තමේන්තුගත පළාත් අවශ්‍යතා තක්සේරුව			ඇස්තමේන්තුගත පළාත් ආදායම (ලැබීම්)					තිරස් අසමතුලිතතාවය	ශ්‍රේණිය
	ප්‍රාග්ධන	මුළු සුනරාවර්තන වියදම	එකතුව	ප්‍රාග්ධන	සුනරාවර්තන වියදම් (සාමූහික ප්‍රදාන)	ඇස්තමේන්තුගත ආදායම් මාරු කිරීම් *	ඇස්තමේන්තුගත බලය පැවරු ආදායම්	එකතුව		
බස්නාහිර	3,116	49,851	52,967	1,306	16,151	26,400	7,300	51,157	1,810	9
මධ්‍යම	4,763	34,904	39,667	1,996	28,229	4,950	1,725	36,900	2,767	7
දකුණු	4,758	31,286	36,044	1,994	24,426	4,950	1,910	33,280	2,764	8
උතුරු	6,752	24,310	31,062	2,830	20,810	2,750	750	27,140	3,922	2
වයඹ	5,003	32,457	37,460	2,097	25,567	4,950	1,940	34,554	2,906	6
උතුරු මැද	5,900	20,452	26,352	2,473	16,602	2,750	1,100	22,925	3,427	4
ඌව	6,855	21,076	27,931	2,873	17,236	2,750	1,090	23,949	3,982	1
සබරගමුව	5,562	27,108	32,670	2,331	22,928	2,750	1,430	29,439	3,231	5
නැගෙනහිර	6,292	25,420	31,712	2,637	21,750	2,750	920	28,057	3,655	3
එකතුව	49,000	266,864	315,864	20,536	193,699	55,000	18,165	287,400	28,464	

*ජාතිය ගොඩනැගීමේ බද්ද, මුද්දර බදු හා වාහන ලියාපදිංචි ගාස්තු මූලාශ්‍රය : මුදල් කොමිෂන් සභා වාර්තා

සිරස් රාජ්‍ය මූල්‍ය අසමතුලිතතාවය සැලකිල්ලට ගත්විට, ශ්‍රේණිගත කිරීමේ දී අවාසිම තත්ත්වය ඌව පළාත තුළ දක්නට ලැබෙන අතර, දෙවන අවසි තත්ත්වය උතුරු පළාත තුළ දක්නට ලැබේ.

වගුව 21 : ශ්‍රී ලංකාවේ තිරස් රාජ්‍ය මූල්‍ය අසමතුලිතතාවයන් - 2018

(බලය පැවරූ ආදායම හා පළාත් අවශ්‍යතා අතර නොගැලපීම)

පළාත	ඇස්තමේන්තුගත පළාත් අවශ්‍යතා තක්සේරුව			ඇස්තමේන්තුගත බලය පැවරූ ආදායම (මුද්දර බදු හා උසාවි දඩ හැර)	සිරස් අසමතුලිතතාවය	ශ්‍රේණිය
	ප්‍රාග්ධන	සුනරාවර්තන	එකතුව			
බස්නාහිර	3,116	49,851	52,967	7,300	45,667	1
මධ්‍යම	4,763	34,904	39,667	1,725	37,942	2
දකුණු	4,758	31,286	36,044	1,910	34,134	4
උතුරු	6,752	24,310	31,062	750	30,312	7
වයඹ	5,003	32,457	37,460	1,940	35,520	3
උතුරු මැද	5,900	20,452	26,352	1,100	25,252	9
ඌව	6,855	21,076	27,931	1,090	26,841	8
සබරගමුව	5,562	27,108	32,670	1,430	31,240	5
නැගෙනහිර	6,292	25,420	31,712	920	30,792	6
එකතුව	49,000	266,864	315,864	18,165	297,699	

මූලාශ්‍රය : මුදල් කොමිෂන් සභා වාර්තා

ශ්‍රේණිගත කිරීමට අනුව තිරස් රාජ්‍ය මූල්‍ය අසමතුලිත තාවයන්ගේ ඉතාම අහිතකර තත්ත්වය බස්නාහිර පළාතෙහි දක්නට ලැබේ.

4.3. වාර්ෂික සංවර්ධන සැලසුම් සැකසීමට අදාළ පළාත් මාර්ගෝපදේශ

මුදල් කොමිෂන් සභාව විසින් සුනරාවර්තන හා ප්‍රාග්ධන යන ක්‍රියාකාරකම් දෙවර්ගයම ආවරණය වන පරිදි 2018 වර්ෂයට අදාළව පළාත් අවශ්‍යතා තක්සේරුව හා පළාත් වාර්ෂික සංවර්ධන සැලැස්ම සඳහා වූ මාර්ගෝපදේශ පළාත්වලට නිකුත් කරන ලදී. මේ සම්බන්ධයෙන් ආදර්ශමය ආකෘති පත්‍රයක් සකස් කර තිබෙන අතර, එය පළාත්වලට යැවීමට පියවර ගන්නා ලදී.

සංවර්ධන සැලසුම්කරණය සඳහා පොදු සැලසුම්කරණ වේදිකාවක් හඳුන්වාදීම - 2018, තිරසර සංවර්ධන අභිමතාර්ථ සමග අනුගත වීම

මුදල් කොමිෂන් සභාවේ ප්‍රධාන කාර්යයන්ගෙන් එකක් වනුයේ, සීමිත පළාත් සම්පත් උපරිම අයුරින් උපයෝජනය කිරීම සහතික කරනුයේ පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන යටතේ වෙන් කෙරෙන ප්‍රාග්ධන ප්‍රතිපාදන භාවිතයට ගෙන සංවර්ධන සැලසුම් සැකසීම සම්බන්ධයෙන් පළාත්වලට මාර්ගෝපදේශ නිකුත් කිරීමයි.

2017 වර්ෂයේ දී, තිරසර සංවර්ධන අභිමතාර්ථ පිළිබඳව, ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුවේ උපදෙස් ඇතිව සංරචක හා උප සංරචක ඇතුළත් කරමින් මුදල් කොමිෂන් සභාව විසින් නව ආකෘති පත්‍රයක් හඳුන්වාදෙන ලදී. මෙම සංරචක හා උප සංරචක පළාත් නව සඳහාම පොදු වන අතර, එක් එක් සංරචකයට සම්බන්ධ වන පරිදි තිරසර සංවර්ධන අභිමතාර්ථවලට අදාළ ඉලක්ක සඳහන් කළ යුතු වේ. පොදු සංරචක හා උප සංරචකවලට අමතරව, ක්‍රියාත්මක කිරීම පිණිස අවශ්‍ය පුළුල් ක්‍රියාකාරකම් ක්ෂේත්‍ර සහ තිරසර සංවර්ධන අභිමතාර්ථවලට අනුරූපීව පළාත් ආයෝජනවලට අදාළ ක්‍රියාකාරකම් ලැයිස්තුව පළාත් විසින් හඳුනාගත යුතු වේ.

2018 වර්ෂයේ දී, භාවිතයට ගැනීමට අදහස් කරනු ලබන සංරචක හා උප සංරචක ලැයිස්තුව හා අලුතින් හඳුන්වාදුන් ආකෘති පත්‍රය පිළිබඳ විස්තර ඇමුණුම I හි අන්තර්ගත කර ඇත.

4.4. වාර්ෂික සංවර්ධන සැලසුම් පිළිබඳ විමර්ශනය කිරීම

2017 වර්ෂයේ දී, මුදල් කොමිෂන් සභාවේ සභාපති, ලේකම් හා අදාළ අනෙකුත් නිලධාරීන් විසින් පළාත් වාර්ෂික සංවර්ධන සැලසුම් හා ක්‍රියාත්මක වන ව්‍යාපෘති විමර්ශනයට ලක් කිරීමේ අරමුණින් සියලු පළාත්වල සංචාරය කරන ලදී. මුදල් කොමිෂන් සභාවේ සාමාජිකයෙකු වන වි.කනගසභාපති මහතා ද සමඟ පළාත්වල සංචාරයට එකතු විය. එහිදී, පවත්වන ලද සමාලෝචන රැස්වීම්වලට ප්‍රධාන ලේකම්වරු සහ පළාත් අමාත්‍යාංශ හා ආයතනවල ප්‍රධානීන් ඇතුළු අනෙකුත් වගකිව යුතු නිලධාරීහු සහභාගි වූහ.

පළාත් අධ්‍යයන සංචාරවලට ප්‍රථමයෙන් පළාත් විසින් ඉදිරිපත් කරන ලද වාර්ෂික සංවර්ධන සැලසුම් මුදල් කොමිෂන් සභාව විසින් අධ්‍යයනය කර ගැටළු හඳුනාගනු ලැබූ අතර, ඒ සම්බන්ධයෙන් අදාළ නිලධාරීන් සමඟ සාකච්ඡා කරන ලදී. එකඟතාවයට එළඹී සමහර සංශෝධන සිදු කිරීමට යටත්ව මුදල් කොමිෂන් සභාව විසින් පළාත් වාර්ෂික සංවර්ධන සැලසුම් ක්‍රියාවට නැංවීම සඳහා එකඟතාවය ලබාදෙන ලදී.

පළාත් සංචාරයන්හිදී අවධානයට ලක් වූ තෝරාගත් සංවර්ධන කාර්යයන්

නැගෙනහිර පළාතේ වාර්ෂික සංවර්ධන සැලැස්ම - 2018 පිළිබඳ සාකච්ඡාව



උතුරු පළාත



පොයින්ට් ජේදුරු රෝහල - ශල්‍යාගාර ඒකකය



උරුම්පාරෙයි කෘෂිකර්ම ගොවිපල

උච පළාත



උච පුහුණු මධ්‍යස්ථානය, ඔහිය



දියතලාව දිස්ත්‍රික් ආයුර්වේද රෝහල
මෞෂධ නිෂ්පාදනය

නැගෙනහිර පළාත




ඇගළම් කම්හලක් සඳහා මෑතකදී සිදු කරනු ලැබූ ගොඩනැගිල්ල - සීතානන්වැලි
(රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව ව්‍යාපෘතිය)



ඉදිකරනු ලබන දෙමහල් ගොඩනැගිල්ල පෙරකුවැලි මුස්ලිම් විද්‍යාලය

උතුරු මැද පළාත



අලුතින් ඉදිකරන ලද ගල්ගමුව මූලික රෝහලේ වාට්ටු



කසළ බැහැර කරලීමේ මධ්‍යස්ථානය ගල්ගමුව

4.5. අනෙකුත් ක්‍රියාකාරකම් හා අත්කර ගැනීම්

මුදල් කොමිෂන් සභාව සඳහා ඉදිකරනු ලබන නව ගොඩනැගිල්ල

රාජගිරිය සරණ මාවතේ කාර්යාල ගොඩනැගිල්ල ඉදිකිරීමේ කටයුතු 2018 ජූලි අග වනවිට නිම කිරීමට අපේක්ෂා කෙරේ. මෙම ගොඩනැගිල්ල 2018 අගෝස්තු වනවිට භාවිතයට ගැනීමට මුදල් කොමිෂන් සභාව සැලසුම් කරමින් සිටී.



රාජගිරියේ ඉදිවන මුදල් කොමිෂන් සභාවේ නව කාර්යාල ගොඩනැගිල්ල

මුදල් කොමිෂන් සභා පනත

කොමිෂන් සභාව විසින් දළ කෙටුම්පතක් සකස් කරන ලද අතර එය අතිගරු ජනාධිපතිතුමා වෙත භාරදෙන ලදී. ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ස්වකීය නිරීක්ෂණ 2017 මාර්තු මාසයේ දී එවන ලද අතර, මුදල් කොමිෂන් සභාව විසින් 2017 අප්‍රේල් මාසයේ දී ඒ පිළිබඳව ප්‍රතිචාර දක්වා ඇත. 2017 දෙසැම්බර් මාසයේ දී අතිගරු ජනාධිපතිතුමා විසින් “මුදල් කොමිෂන් සභා පනත සැකසීම” යන මැයෙන් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කරන ලදී. අදාල ක්‍රියාමාර්ග ගැනීම පිණිස පනත නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට යැවීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත.

උපායමාර්ගික සැලැස්ම (2017-2020)

2017 වර්ෂයේ දී, මුදල් කොමිෂන් සභාව විසින් එහි උපායමාර්ගික සැලැස්ම ප්‍රතිපත්තිමය වශයෙන් අනුමත කරන ලද අතර, කාලානුරූපව එය විමර්ශනයට ලක් කිරීමටත්, ඒ අනුව සුදුසු පරිදි සංශෝධන සිදු කිරීමටත් තීරණය විය.

ඉහළ මට්ටමේ කාර්යසාධනයට අදාල ජාතික තිළිණ ප්‍රදානෝත්සවය හා පිළිගැන්වීමේ සහතිකය

සභාපති තැන්පත් ගරු ලසන්ත අලගියවන්ත මහතාගේ මග පෙන්වීම පරිදි, පාර්ලිමේන්තු පොදු ගිණුම් කාරක සභාව (COPA) විසින් එහි පාලනයට යටත් වන දීප ව්‍යාප්ත රාජ්‍ය ආයතන 831 ක් ආවරණය වන පරිදි කාර්යසාධනය අගයීම සඳහා වෙබ් අඩවි පදනම් කරගත් පරිගණක වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී. රජයේ අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු, පළාත් සභා, දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා පළාත් පාලන ආයතන ඇතුළත් සියලු රාජ්‍ය ආයතනවලින් 2015 මූල්‍ය වර්ෂයට අදාල දත්ත ලබාගෙන මෙම ක්‍රමවේදය තුළ ඒවා ඇගයීමට ලක් කෙරිණි.



පිළිගැනීමේ සහතිකය ප්‍රදානය කිරීම

2015 මූල්‍ය වර්ෂය සඳහා ඉහළ මට්ටමේ කාර්යසාධනයක් පෙන්නුම් කරන ලද ආයතන පිළිගැනීමට ලක් කරනු සඳහා 2017 නොවැම්බර් 13 වන දින පාර්ලිමේන්තුවේ දී තිළිණ ප්‍රදානෝත්සවයක් පවත්වන ලදී. ලබාගත් සතුටුදායක කාර්යසාධනය වෙනුවෙන් මුදල් කොමිෂන් සභාව පිළිගැනීමට ලක් කිරීමේ සහතික පත්‍රයක් ප්‍රදානය කෙරිණි. මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස අතිගරු ජනාධිපතිතුමා සහභාගී වූ අතර, ගරු අග්‍රාමාත්‍යතුමා හා ගරු කථානායකතුමා විශේෂ අමුත්තන් ලෙස සහභාගී වූහ. ඊට අමතරව, ගරු අමාත්‍යවරු, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, රාජ්‍ය ආයතන හා පාර්ලිමේන්තුවේ නිලධාරීන් හා තවත් ආරාධිතයින් රැසක් මේ අවස්ථාවට සහභාගී වූහ.

2016 වාර්ෂික වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීම

මුදල් කොමිෂන් සභාවේ වර්ෂ 2016 ට අදාළ වාර්ෂික වාර්තාව භාෂා ත්‍රිත්වයෙන්ම සකස් කරන ලද අතර, එය අතිගරු ජනාධිපතිතුමා වෙත පිළිගන්වන ලදී. 2017 දෙසැම්බර් මස 05 වන දින මෙම වාර්ෂික වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කළ යුතු බවට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කෙරිණ.



2016 වාර්ෂික වාර්තාව අතිගරු ජනාධිපතිතුමා වෙත භාරදීම

කාර්තුමය කාර්යසාධන වාර්තා පාර්ලිමේන්තුවේ සභාගත කිරීම

2017 වර්ෂයේ සෑම කාර්තුවක් අවසානයේ දී කාර්තුමය කාර්යසාධන වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත.

4.6. මුදල් කොමිෂන් සභාවේ රැස්වීම්

කොමිෂන් සභා රැස්වීම්

ප්‍රමුඛ කාර්යයක් ලෙස සලකා කොමිෂන් සභාව යටත් පිරිසෙයින් මසකට වරක් රැස්වනු ඇත. ඊට අමතරව, අවශ්‍යතාවයන් මත විශේෂ කොමිෂන් සභා රැස්වීම් පැවැත්වේ.

වගුව 22 : 2017 වර්ෂය තුළ පවත්වන ලද මුදල් කොමිෂන් සභා රැස්වීම්

2017 වර්ෂය තුළ පවත්වන ලද මුදල් කොමිෂන් සභා රැස්වීම්					
දිනය	උදිත හරිලාල් පලිභක්කාර මහතා, සභාපති, මුදල් කොමිෂන් සභාව	ආචාර්ය ඉන්ද්‍රජීත් කුමාරස්වාමි මහතා, මහ බැංකු අධිපති	ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා, භාණ්ඩාගාර ලේකම්	වී.කනගසභාපති මහතා, සාමාජික	මහාචාර්ය එච්.එම්.සේරුල්ලා මහතා, සාමාජික
02-02-2017	√	√	√	විදේශ ගතවී ඇත.	√
23-02-2017	√	√	නොපැමිණෙන බව දන්වා ඇත.	√	√
05-03-2017	√	√	නොපැමිණෙන බව දන්වා ඇත.	√	නොපැමිණෙන බව දන්වා ඇත.
04-04-2017	√	√	√	√	√
17-05-2017	√	√	√	√	නොපැමිණෙන බව දන්වා ඇත.
20-05-2017 (විශේෂ සාකච්ඡාව)	√	√	√	√	නොපැමිණෙන බව දන්වා ඇත.
03-06-2017	√	√	√	√	√
07-07-2017	√	√	√	√	√
03-08-2017	√	√	නොපැමිණෙන බව දන්වා ඇත.	√	√
19-08-2017	√	√	√	√	නොපැමිණෙන බව දන්වා ඇත.
30-09-2017	√	√	√	√	√
31-10-2017	√	√	√	√	නොපැමිණෙන බව දන්වා ඇත.
24-11-2017	√	√	නොපැමිණෙන බව දන්වා ඇත.	√	√
07-12-2017	√	නොපැමිණෙන බව දන්වා ඇත.	නොපැමිණෙන බව දන්වා ඇත.	√	√
28-12-2017	√	නොපැමිණෙන බව දන්වා ඇත.	නොපැමිණෙන බව දන්වා ඇත.	√	√

උප කමිටු රැස්වීම්

සෑම කොමිෂන් සභා රැස්වීමකට පෙර කොමිෂන් සභාවේ උප කමිටුව රැස්වනු ඇත.

5. පළාත් ආදායම

රජය විසින් පළාත්වලට කරනු ලබන ආදායම් මාරු කිරීම් හා බලය පැවරූ ආදායම් මූලාශ්‍ර හරහා පළාත් විසින් එකතු කරනු ලබන ආදායම යන දෙවර්ගයෙන් පළාත් ආදායම සමන්විත වේ. දහතුන් වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ නව වන උප ලේඛනයේ 36.1 සිට 36.20 දක්වා වූ කොටස තුළ මෙකී ආදායම් මූලාශ්‍ර අන්තර්ගත වේ. (ඇමුණුම II බලන්න)

5.1. පළාත් ආදායම බෙදාගැනීමේ ක්‍රමවේදය

දළ දේශීය නිෂ්පාදිතය හා භාණ්ඩාගාර ලේකම් විසින් 2010 දෙසැම්බර් 29 වන දින නිකුත් කරන ලද රාජ්‍ය මූල්‍ය වක්‍රලේඛ අංක 01/2010 මගින් ලබාදී ඇති උපදෙස් අනුව රජයේ ආදායමෙන් පළාත්වලට මුදාහරිනු ලබන ප්‍රමාණ හා පළාත්වල ආදායම් රැස් කිරීමේ ඉලක්ක මුදල් කොමිෂන් සභාව විසින් සකසනු ලැබේ.

2010 වර්ෂය වන තුරු පළාත්වල ප්‍රධාන ආදායම් මූලාශ්‍රය වූයේ ව්‍යාපාර පිරිවැටුම් බද්දයි. කෙසේවුවද, ව්‍යාපාර පිරිවැටුම් බද්දට සමාන වූ වෙනත් බදු වර්ග ද පවතින නිසා විශේෂයෙන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් හා පාරිභෝගිකයින් වෙත බදු මත බදු පැනවීමේ තත්ත්වය සැලකිල්ලට ගෙන 2011 අයවැය මගින් ව්‍යාපාර පිරිවැටුම් බද්ද අය කිරීම අහෝසි කෙරිණ.

මෙලෙස පිරිවැටුම් බද්ද අහෝසි කිරීම නිසා පළාත් ආදායමෙහි ඇති වූ අඩුවීම මගහැරවීම පිණිස 2011 අයවැය මගින් විශේෂිත ආදායම් බෙදා ගැනීමේ ක්‍රමවේදයක් හඳුන්වා දෙන ලදී. 2010 දෙසැම්බර් 29 වන දින භාණ්ඩාගාර ලේකම්වරයා විසින් නිකුත් කරන ලද, රාජ්‍ය මූල්‍ය වක්‍රලේඛ අංක 01/2010 ට අනුව, දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්, රේගු අධ්‍යක්ෂ ජනරාල් සහ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් විසින් එකතු කරනු ලබන ආදායම 2011.01.01 දින සිට ක්‍රියාත්මක වන පරිදි පහත දැක්වෙන පදනම මත පළාත්වලට මාරු කිරීම සිදු කළ යුතු විය.

- (අ) ජාතිය ගොඩනැගීමේ බද්දෙන් 33 1/3 %
- (ආ) මුද්දර බදුවලින් 100 %
- (ඇ) රථවාහන ලියාපදිංචි කිරීමේ ගාස්තුවෙන් 70%

තවද, ජාතිය ගොඩනැගීමේ බද්දෙන් සහ මුද්දර බදුවලින් එකතු කරන ලද ආදායම පහත දැක්වෙන ප්‍රතිශතවලට අනුව පළාත්වලට ලබාදිය යුතු වේ.

වගුව 23 : ජාතිය ගොඩනැගීමේ බද්ද සහ මුද්දර බද්ද බෙදීමේ ප්‍රතිශතය

පළාත	අනුපාතය (%)
බස්නාහිර	48
මධ්‍යම	09
දකුණු	09
වයඹ	09
සබරගමුව	05
උතුරු මැද	05
ඌව	05
නැගෙනහිර	05
උතුරු	05

සටහන :- අදාළ දත්ත වෙනත් පත්‍රිකාවක සඳහන් කර ඇත.

5.2. පැවරූ ආදායම්

2017 වර්ෂය තුළ පැවරූ ආදායම් මූලාශ්‍ර හරහා පළාත් සභා විසින් එකතු කරන ලද ආදායම සහ ඉලක්ක කරන ලද ආදායම් පිළිබඳ විස්තර වගුව 24 මගින් ඉදිරිපත් කෙරේ.

වගුව 24 : මූලාශ්‍ර අනුව එකතු කරන ලද පළාත් ආදායම – 2017

(රු.මි.)

පළාත	මුද්දර බදු හා උසාවි දඩ ඇතුළත් ඉලක්ක - 2017	පැවරූ ආදායම් මූලාශ්‍රවලින් එකතු කරන ලද ආදායම						එකතුව
		ව්‍යාපාර පිරිවැවුම් බද්ද *	මෝටර් රථ වාහන ආදායම් බලපත්‍ර ගාස්තු	සුරා බදු	අනෙකුත් **	මුද්දර බදු	උසාවි දඩ	
බස්නාහිර	22,800	16	3,988	659	2,452	16,030	993	24,137
මධ්‍යම	3,314	3	901	367	490	1,695	96	3,551
දකුණු	3,175	1	1,176	142	563	1,759	448	4,090
උතුරු	1,068	0	324	47	292	648	172	1,483
වයඹ	3,649	4	1,295	141	419	1,869	447	4,174
උතුරු මැද	1,251	1	570	64	501	176	209	1,522
ඌව	1,140	3	420	102	365	363	115	1,367
සබරගමුව	1,750	1	712	96	442	695	154	2,100
නැගෙනහිර	1,175	0	464	101	303	477	143	1,488
එකතුව	39,321	29	9,849	1,720	5,827	23,711	2,778	43,913

මූලාශ්‍රය :- පළාත් සභාවල මාසික ආදායම් වාර්තා

* 2010 දක්වා හිඟ පිරිවැවුම් බදුවල එකතුව

** බදු කුලී, පොලිය, විභාග ගාස්තු, ප්‍රාග්ධන වත්කම් විකිණීම, ඔට්ටු බදු ආදිය

ඉහත වගුවට අනුව, ඉලක්ක කරන ලද ආදායමට ප්‍රතිවිරුද්ධව තත්‍ය පැවරූ ආදායම් එකතුවෙහි සංඛ්‍යාත්මක වෙනස්කම් හඳුනාගත හැකිය. සියලුම පළාත්වල තත්‍ය ආදායම් එකතුව ඉලක්කගත ප්‍රමාණයට වඩා ඉහළ අගයක් ගනී. අනෙකුත් පළාත්වලට සාපේක්ෂව ගත්විට බස්නාහිර පළාත තුළ එකතු කරන ලද ආදායම ඉහළ මට්ටමක පවතින බව නිරීක්ෂණය කළ හැකිය.

2018 වර්ෂයට අදාළව පළාත් වශයෙන් දැක්වෙන පැවරූ ආදායම් පුරෝකථනයන්ගේ සංසන්දනයක් වගුව 25 මගින් ඉදිරිපත් කෙරේ. මුදල් කොමිෂන් සභාව විසින් සිදු කරන ද පුරෝකථනයන් පළාත් විසින් කරන ලද ඇස්තමේන්තුවලට වඩා ඉහළ අගයක් ගනී. පළාත් සභා විසින් ස්වකීය ආදායම් පුරෝකථන අඩුවෙන් ඇස්තමේන්තු කිරීම මෙයට හේතුව විය හැකි අතර, එමගින් පළාත්වලට ලැබෙන ප්‍රතිපාදන වැඩි වනු ඇති බවට පවත්නා උපකල්පනය මත මෙය සිදු කෙරේ. කෙසේවුවද, මෙය මහා භාණ්ඩාගාරයට අතිරේක මූල්‍යමය වැයබරක් වනු ඇත.

වගුව 25 : 2018 වර්ෂය සඳහා පැවරූ ආදායම් පුරෝකථන

(රු.මි.)

පළාත	මුද්දර බදු හා උසාවි දඩ නොමැතිව ආදායම් පුරෝකථන			මුද්දර බදු හා උසාවි දඩ ඇතුළත්ව ආදායම් පුරෝකථන		
	පළාත් ඇස්තමේන්තුව	මුදල් කොමිෂන් සභාවේ ඇස්තමේන්තුව	මුදල් කොමිෂන් සභාවේ පුරෝකථනවලින් පළාත් අගය % ක් ලෙස	පළාත් ඇස්තමේන්තුව	මුදල් කොමිෂන් සභාවේ ඇස්තමේන්තුව	මුදල් කොමිෂන් සභාවේ පුරෝකථනවලින් පළාත් අගය % ක් ලෙස
බස්නාහිර	7,012	7,300	40.2	23,437	23,725	54.4
මධ්‍යම	1,665	1,725	9.5	3,410	3,492	8.0
දකුණු	1,681	1,910	10.5	3,581	4,010	9.2
උතුරු	725	750	4.1	1,180	1,220	2.8
වයඹ	1,900	1,940	10.7	4,290	4,340	10.0
උතුරු මැද	1,013	1,100	6.1	1,358	1,490	3.4
ඌව	636	1,090	6.0	1,231	1,570	3.6
සබරගමුව	1,142	1,430	7.9	1,892	2,245	5.1
නැගෙනහිර	750	920	5.1	1,270	1,520	3.5
එකතුව	16,524	18,165	100.0	41,649	43,612	100

මූලාශ්‍රය :- 2017 පළාත් අයවැය ඇස්තමේන්තු සහ මුදල් කොමිෂන් සභාව

5.3. මධ්‍යම රජයේ ආදායම පළාත් සභාවලට මාරු කිරීම

2010 දෙසැම්බර් 29 වන දින භාණ්ඩාගාර ලේකම්වරයා විසින් නිකුත් කරන ලද රාජ්‍ය මූල්‍ය චක්‍රලේඛ අංක 01/2010 මත පදනම්ව සිදු කරන ලද මධ්‍යම රජයේ ආදායම් මාරු කිරීම් හා 2015 - 2018 කාල සීමාව සඳහා වූ ආදායම් ඉලක්ක වගුව 26 තුළ දක්වා ඇත. වගුවෙහි දැක්වෙන ආකාරයට, 2017 දී ඉලක්කගත ප්‍රමාණය සමග ගත්විට, රජයේ ආදායම් මාරු කිරීම් ආන්තික වශයෙන් පහත වැටීමක් පෙන්නුම් කරයි. මෙම වෙනස තුළින් ගම්‍ය වනුයේ ඉලක්ක සපයනු ලබන පදනම සංශෝධනයකට ලක් කිරීම හෝ රජය විසින් ඉලක්කගත ප්‍රමාණයට සරිලන පරිදි ප්‍රතිපාදන වෙන් කිරීම සඳහා ඒකාග්‍රතාවයෙන් යුත් උත්සාහයක් දැරීම හෝ සිදු කළ යුතු බවයි.

වගුව 26 : මධ්‍යම රජයේ ආදායම පළාත් සභාවලට මාරු කිරීම

(රු.මි.)

පළාත	2015		2016		2017		2018	
	ඉලක්කය	මාරු කිරීම්	ඉලක්කය	මාරු කිරීම්	ඉලක්කය	මාරු කිරීම්	ඉලක්කය	මාරු කිරීම් (පළමු කාර්තුව)
බස්නාහිර	18,960	15,785	17,568	18,248	22,080	20,361	26,400	5,509
මධ්‍යම	3,555	2,997	3,294	3,439	4,140	3,834	4,950	1,039
දකුණු	3,555	2,883	3,294	3,388	4,140	3,728	4,950	1,048
උතුරු	1,975	1,592	1,830	1,873	2,300	2,100	2,750	415
වයඹ	3,555	3,035	3,294	3,465	4,140	3,917	4,950	1,029
උතුරු මැද	1,975	1,618	1,830	2,064	2,300	2,153	2,750	462
ඌව	1,975	1,645	1,830	1,915	2,300	2,120	2,750	572
සබරගමුව	1,975	1,314	1,830	1,952	2,300	2,142	2,750	546
නැගෙනහිර	1,975	1,643	1,830	1,924	2,300	2,137	2,750	577
එකතුව	39,500	32,512	36,600	38,268	46,000	42,491	55,000	11,197

මූලාශ්‍රය :- පළාත් සභා

6. මුදල් කොමිෂන් සභාවේ මූල්‍ය කාර්යසාධනය


මුදල් කොමිෂන් සභාවට අදාළව මූල්‍ය කටයුතු පවත්වාගෙන යෑමේ හා මනා මූල්‍ය කළමනාකරණයක් සහතික කරලීමේ වගකීම එහි මූල්‍ය අංශයට පැවරී තිබේ. මූල්‍ය අංශයට අයත් රාජකාරිමය කාර්යයන් පහත දැක්වෙන පරිදි සාරාංශ කළ හැකිය.

- නියමිත දිනයට පෙර මූල්‍ය වාර්තා භාරදීම.
- ක්‍රියාවලිය ක්‍රමවත් කිරීම තුළින් ගෙවීම් සිදු කිරීමට ගතවන කාලය අවම කිරීම.
- වාර්ෂික අයවැය ප්‍රතිපාදන 100% කින් භාවිතයට ගැනීම.
- විගණකාධිපති දෙපාර්තමේන්තුව හා අභ්‍යන්තර විගණන අංශය වෙතින් ලැබෙන විගණන විමසුම් සංඛ්‍යාව අඩු කරලීම.
- වැරදි හා අත්හැරීම් දුරු කරලීම.
- පරිගණක ගතකරන ලද පද්ධතීන් ඇසුරින් වත්කම් ආරක්ෂාව හා නඩත්තුව සහතික කරලීම.

6.1. පුනරාවර්තන වියදම්

2017 වර්ෂය සඳහා මුදල් කොමිෂන් සභාවට පුනරාවර්තන අවශ්‍යතා සඳහා රු.මි. 50.1 ක ප්‍රතිපාදන වෙන් කරන ලද අතර, උපයෝජන අනුපාතය 96% ක් විය. පසුගිය වර්ෂයට සාපේක්ෂව පුනරාවර්තන වියදම් 11% කින් වර්ධනය වී තිබේ. 2016 වර්ෂය සඳහා පුනරාවර්තන වියදම් නාමික අර්ථයෙන් ගත්විට රු.මි. 43.7 ක් විය.

රූපසටහන 12 : පුනරාවර්තන වියදමේ සංයුතිය - 2017



රූපසටහන 12 ට අනුව, පුනරාවර්තන වියදමෙන් සැලකිය යුතු ප්‍රමාණයක් සමන්විත වනුයේ පුද්ගල පඩිතඩිවලිනි. 2017 ජනවාරි 01 දින සිට ක්‍රියාත්මක වූ නව වැටුප් ව්‍යුහය සමග අතිකාල දීමනා හා අනෙකුත් දීමනා ඉහළ යෑම මෙයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත. මුදල් කොමිෂන් සභාවට අලුතින් නිලධාරීන් බඳවා ගැනීම ද පුනරාවර්තන වියදමේ ඉහළ යෑමට හේතු සාධක වී ඇත.

මුළු පුනරාවර්තන වියදමෙන් සේවා සඳහා වැයවන ප්‍රමාණය 26% ක් වේ. සේවා වියදම් තුළට කාර්යාල ගොඩනැගිල්ල සඳහා ගෙවනු ලබන බදු කුලිය, ආරක්ෂක සේවා වියදම, පවිත්‍රතා කටයුතු සඳහා වියදම සහ විදුලිය හා ජලය ඇතුළු අනෙකුත් උපයෝගීතා සේවාවන් සඳහා වැය කිරීම් ඇතුළත් වේ.

වගුව 27 : සුනරාවර්තන වියදම 2012 - 2017

විස්තරය	2017 (රු.'000)	2016 (රු.'000)	2015 (රු.'000)	2014 (රු.'000)	2013 (රු.'000)	2012 (රු.'000)
පුද්ගලික පඩිනඩි	30,107	26,338	21,148	17,781	18,156	20,419
ගමන් වියදම්	231	124	128	184	340	136
සැපයුම්	2,380	1,643	1,612	2,009	1,737	2,007
නඩත්තු කටයුතු	2,116	2,565	2,819	2,369	2,235	1,872
සේවා	12,689	12,295	9,727	10,026	8,759	9,616
මාරු කිරීම්	756	717	603	623	816	690
එකතුව	48,279	43,682	36,037	32,992	32,043	34,740

6.2. ප්‍රාග්ධන වියදම්

වගුව 28 ට අනුව, 2017 වර්ෂයේ දී මුදල් කොමිෂන් සභාවට ප්‍රාග්ධන ප්‍රතිපාදන ලෙස රු.මි. 102.9 ක් වෙන් කර තිබූ අතර, එයින් රු.මි. 100 ක් රාජගිරිය ප්‍රදේශයේ ඉදිකරමින් පවතින නව ගොඩනැගිල්ල සඳහා වැය කරන ලදී. ප්‍රාග්ධන වියදම්වලට අදාළ උපයෝජන අනුපාතය 89% ක් විය. මීට ප්‍රථම වර්ෂයේ දී මුළු ප්‍රාග්ධන ප්‍රතිපාදන ලෙස රු.මි. 203 ක් ලබාදුන් අතර, එයින් රු.මි. 200 ක් වෙන් කරන ලද්දේ ඉදිකෙරෙමින් පවතින නව ගොඩනැගිල්ල සඳහාය. කෙසේවුවද, නව ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු ප්‍රමාදවීම් නිසා පෙර වර්ෂයේ ප්‍රාග්ධන වියදම්වලට අදාළ උපයෝජන අනුපාතය 46% ක පැවතිණි.

අයවැයට සම්බන්ධිත ක්‍රියාකාරී සැලැස්මට අනුගත වෙමින් ප්‍රසම්පාදන සැලැස්මේ දැක්වෙන ආකාරයට ප්‍රසම්පාදන කටයුතු සිදු කරන ලදී. ප්‍රසම්පාදන කමිටුව හා තාක්ෂණික අගැයීම් කමිටුව, ස්වකීය ප්‍රසම්පාදන තීරණ සම්බන්ධයෙන් ඒකාබද්ධව වගකිව යුතු වේ. ඔවුන්ගේ තීරණ තුළින් මුදලට ඇති වටිනාකම ළඟා කරගැනීමට හැකි වීම සහතික කරලනුවස් ප්‍රසම්පාදන ක්‍රියාවලියේ විනිවිදභාවය අත්‍යාවශ්‍ය කරුණකි.

රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 259/2017 ට අනුව, මුදල් කොමිෂන් සභාවේ විසර්ජන හා අනෙකුත් සියලුම ගිණුම් නියමිත දිනට පෙර රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුවට සහ විගණකාධිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත.

2017 වර්ෂයට අදාළ මූල්‍ය ප්‍රතිපාදන, වියදම් සහ මූල්‍ය කාර්යසාධනයට අදාළ සියලු විස්තර පහත වගුවෙහි සපයා ඇත. (වගුව 28)

වගුව 28 : මූල්‍ය ප්‍රතිපාදන, වියදම් සහ මූල්‍ය කාර්යසාධනය - 2017

වැය සංකේතය	විස්තරය	ප්‍රතිපාදන (රු.'000)	මු.රෙ. යටතේ මාරු කිරීම (රු.'000)	පරිපූරක (රු.'000)	ඉද්ධ ප්‍රදාන (රු.'000)	වියදම (රු.'000)	මූල්‍ය කාර්ය සාධනය (රු.'000)
පුනරාවර්තන							
1001-1003	පුද්ගල පඩිනඩි	27,800	-200	3,639	31,239	30,107	96%
1101-1102	ගමන් වියදම්	350	-102	0	248	231	93%
1201-1205	සැපයීම	1,800	417	230	2,447	2,380	97%
1301-1303	නඩත්තු කිරීම	2,136	-20	0	2,116	2,116	100%
1401-1409	සේවා	11,200	-95	2,205	13,310	12,689	95%
1506	මාරු කිරීම	800	0	0	800	756	95%
	එකතුව	44,086	0	6,704	50,160	48,279	96%
ප්‍රාග්ධන							
2002-2003	යනත්‍රෝපකරණ හා රථ වාහන ප්‍රතිසංස්කරණය හා වැඩිදියුණු කිරීම	800	0	0	800	701	88%
2102-2103	ගෘහ භාණ්ඩ හා කාර්යාලීය උපකරණ අත්පත් කර ගැනීම	1,100	100	0	1,200	1,146	95%
2401	පුහුණු හා ධාරිතා සංවර්ධනය	1,000	-100	0	900	863	96%
2104	ගොඩනැගිලි හා ඉදිකිරීම	100,000	0	0	100,000	85,129	85%
		102,900	0	0	102,900	87,838	85%
	මුළු එකතුව	146,186	0	6,074	153,060	136,117	89%

වගුව 29 : අත්තිකාරම් ගිණුම් කටයුතු

විස්තරය	වියදම් සඳහා උපරිම සීමාව (රු.'000)	ලැබීම් සඳහා අඩුම සීමාව (රු.'000)	හර ශේෂයේ උපරිම සීමාව (රු.'000)
ප්‍රතිපාදන	3,200	800	12,000
තත්‍ය	3,186.426	1,662.272	8,283.402

7. ඉදිරි අභියෝග සහ ඉදිරි ගමන්මග

7.1. ඉදිරි අභියෝග

දහතුන් වන ව්‍යවස්ථා සංශෝධනයේ දැක්වෙන පරිදි මුදල් කොමිෂන් සභාවේ ප්‍රධාන වගකීම වනුයේ පළාත්වලට අවශ්‍ය කරනු ලබන මගපෙන්වීම හා පහසුකම් සලසාදීම තුළින් රටෙහි පවත්නා ප්‍රාදේශීය සංවර්ධන විෂමතා අඩුකරලීමේ නිලවරම ක්‍රියාවට නැංවීමයි. මෙම නිලවරම ක්‍රියාවට නැංවීමේ දී මුදල් කොමිෂන් සභාවට පහත දැක්වෙන අභියෝගයන්ට මුහුණ දීමට සිදුවී තිබේ.

- (i) වර්තමාන බලය බෙදා හැරෙන මූල්‍ය ක්‍රමවේදය තුළ පළාත්වලට දෙයාකාර අසමතුලිතතාවයන්ට මුහුණ පෑමට සිදුවී ඇත. එනම්, “සිරස්” හා “තිරස්” අසමතුලිතතාවන්ය. සිරස් අසමතුලිතතාවයන් මධ්‍ය රජයේ සිට පළාත්වලට ලබාදෙන මූල්‍ය සම්පත් ප්‍රමාණවත් නොවීම හා බැඳී පවතී. පළාත් තුළ පවත්නා මූල්‍ය අවශ්‍යතාවයන්ට සාපේක්ෂව පළාත් තුළ ප්‍රමාණවත් පරිදි ආදායම් උත්පාදනයක් සිදු නොවීම සමග තිරස් අසමතුලිතතාවයන් හටගනී. ප්‍රාදේශීය විෂමතා අඩුකරලීම සඳහා ගනු ලබන උත්සාහයන් අඩපණ කිරීමෙහිලා, මෙම ප්‍රජාවයන් බලපාන බැවින් මුදල් කොමිෂන් සභාවට පැවරී ඇති ඉහත දැක්වෙන නිලවරම ඉටුකරලීම ගැටළුවක් බවට පත්වී ඇත.
- (ii) මුදල් කොමිෂන් සභාව යනු ව්‍යවස්ථා සභාව මගින් පත්කරනු ලබන ස්වාධීන කොමිෂන් සභා අතුරින් එකක් ලෙස අදහස් කෙරුණද, ප්‍රායෝගිකව ගත්විට “ස්වාධීන” යන පදය එතරම් පැහැදිලි නැති බව නිරීක්ෂණය කෙරේ. එයට හේතුව රාජ්‍ය දෙපාර්තමේන්තුවකට සමාන වන පරිදි රේඛීය අමාත්‍යාංශ හා ආයතනවල මාර්ගෝපදේශ හා වක්‍රලේඛවලට අනුව සියලු පරිපාලන හා මූල්‍ය කටයුතු සිදු කිරීමට අවශ්‍ය වීමයි. මේ අනුව, “ස්වාධීන” යන්නට පැහැදිලි අර්ථකථනයක් නොතිබීම සිය කටයුතු කරගෙන යෑමේ දී මුදල් කොමිෂන් සභාවට අභියෝගයක් වී ඇත.
- (iii) රටෙහි ප්‍රාදේශීය විෂමතා අඩුකරලීමේ අරමුණින් සිය කාර්යයන් කරගෙන යෑමේ දී ආර්ථික විද්‍යාව, රාජ්‍ය මූල්‍ය, පරිපාලනය, නීතිය, විගණනය හා බදුකරණය වැනි විෂය ක්ෂේත්‍රයන්හි ප්‍රමාණවත් පුහුණුවක් හා අත්දැකීම් සහිත ගුණාත්මක බවින් යුත් කාර්යමණ්ඩලයක් පැවතීම අත්‍යවශ්‍ය වේ. මෙම සන්දර්භය තුළ කාර්යමණ්ඩලයේ සංයුතිය හා බඳවා ගැනීමේ ක්‍රමවේද තවදුරටත් විග්‍රහ කර බැලීමට සිදු වන අතර, ඒ අනුව සඵලදායී වෙනස්කම් හඳුන්වාදීම සිදු කළ යුතුව තිබේ.
- (iv) වර්තමානයේ, මුදල් කොමිෂන් සභාව තුළ අවශ්‍ය සාමාර්ථයන්ගෙන් යුත් පර්යේෂණ ඒකකයක් නොමැත. එබැවින්, පළාත්වලට අදාල මූලික ගැටළු පිළිබඳ පර්යේෂණ සිදු කිරීමට නොහැකි වී තිබෙන අතර, අදාල ගැටළු විසඳීම සම්බන්ධයෙන් අවශ්‍ය තීන්දු සඵලදායී ලෙස ගැනීම සඳහා අවශ්‍ය නිර්දේශ කොමිෂන් සභා සාමාජිකයින්හට ලබාදීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇත. එවැනි නිර්දේශ ලබාදීමට හැකි නම් ඒ අනුව, පළාත් මූල්‍ය අවශ්‍යතා මැනෙවින් තක්සේරු කිරීමට ද හැකි වන අතර, පළාත් මූල්‍යනය හා අනෙකුත් අදාල කටයුතු සම්බන්ධයෙන් අතිගරු ජනාධිපතිතුමා වෙත වඩා ඵලදායී නිර්දේශ ඉදිරිපත් කිරීමට හැකි වනු ඇත.
- (v) ස්වකීය දෛනික කාර්යයන් කරගෙන යෑමේ දී හා මහජනතාවට අවශ්‍ය කරනු ලබන සේවාවන් සැපයීමේ දී පළාත් සභා හා පළාත් පාලන ආයතනවලට රජයෙන් වෙන් කරනු ලබන අරමුදල් මත දැඩි ලෙස රඳා පැවතීමට සිදුවී තිබේ. මෙයට හේතුව ලෙස බලය පවරන ලද ආදායම් මූලාශ්‍රයන්ගේ විභවතාවය පිළිබඳ මෙම ආයතන විසින් නිසි අවධානය යොමු නොකිරීම හා තම බල ප්‍රදේශ තුළ ආදායම් උත්පාදන ව්‍යාපෘති ක්‍රියාවට නැංවීමේ දී පෞද්ගලික අංශය සහභාගි කරගැනීම සඳහා එතරම් උත්සාහයක් නොදැක්වීම දැක්විය හැකිය. පළාත් හා ප්‍රාදේශීය මට්ටමෙන් විකල්ප මූල්‍යකරණ ක්‍රමවේද සම්බන්ධයෙන් දක්වනු ලබන අඩු අවධානය, පරිධියේ මට්ටමෙන් ජනතාවගේ සැබෑ අවශ්‍යතා සඳහා අරමුදල් සැපයීමෙහිලා ප්‍රධාන ගැටළුවක් වී ඇත.

(vi) කාර්යක්ෂම වූ දත්ත පදනමක් / කළමනාකරණ තොරතුරු පද්ධතියක් මුදල් කොමිෂන් සභාව සතුව නොතිබීම එහි කාර්යසාධනය කෙරෙහි දැඩි ලෙස බලපා ඇත. මෙම ගැටළුව විසඳීම සඳහා උත්සාහයන් කිහිපයක් ගනු ලැබුවේ වුවද, මුදල් කොමිෂන් සභාවට ඒ සම්බන්ධයෙන් අපේක්ෂිත ප්‍රතිඵල ලබාගැනීමට නොහැකි විය. එබැවින්, මේ සඳහා ආසියානු පදනමේ උපකාර ලබාගැනීමේ ක්‍රියා පිළිවෙලක මුදල් කොමිෂන් සභාව නිරතව සිටී.

7.2. ඉදිරි ගමන්මග

පළාත් සභා ක්‍රමය පිහිටුවීමෙන් අනතුරුව වසර 30 ක් ගතවී තිබුණද, මෙම ක්‍රමය තුළින් අපේක්ෂිත අරමුණු මේ දක්වාම ඉටුවී නොමැති බව නිරීක්ෂණය කළ හැකිය. මෙම තත්ත්වයට කරුණු ගණනාවක් බලපා තිබෙන අතර, එහිදී මූල්‍ය හා පරිපාලනමය කරුණු ඉතා වැදගත් වේ. මෙම සන්දර්භය තුළ අදාල බලධාරීන්ගේ දැඩි අවධානය පිණිස පහත දැක්වෙන යෝජනා ඉදිරිපත් කෙරේ.

- (i) “පළාත් හා සමගාමී” යනුවෙන් විෂයයන් වෙන් කර තිබීම තුළින් ද්විකරණය හා සම්පත් අපතේ යාම සිදුවීම නිසා ගැටළු සහගත තත්ත්වයක් නිර්මාණය වී ඇත. මෙම තත්ත්වය තුළ දැනට ක්‍රියාත්මක බලය බෙදා ගැනීමේ ක්‍රමවේදය පිළිබඳව රජය විසින් අවධානය යොමු කළ යුතු අතර, එය නැවත පරීක්ෂාවට ලක් කිරීම අත්‍යවශ්‍ය වේ. ඒ අනුව, 13 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් පළාත් සභාවලට පැවරී ඇති කාර්යයන් අනවශ්‍ය මැදිහත්වීම් හා බාධාවන්ගෙන් තොරව ක්‍රියාවට නැංවිය හැකි පරිදි අදාල ලැයිස්තුවට නිසි සංශෝධන සිදු කළ යුතු වේ.
- (ii) ස්වකීය බල ප්‍රදේශයන්හි කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක අංශය ශක්තිමත් කිරීමෙහිලා, පෞද්ගලික අංශය සමග එක්ව වැඩ කටයුතු කිරීමට පළාත් වගබලා ගත යුතු වේ. පෞද්ගලික අංශය, බැංකු අංශය හා දේශීය රාජ්‍ය නොවන සංවිධානවල සහාය ඇතිව තම ප්‍රදේශ සංවර්ධනය කිරීම පිණිස රජය විසින් හඳුන්වාදී ඇති සානුබල හා අනෙකුත් පහසුකම් ප්‍රයෝජනයට ගැනීම සඳහා පළාත් ක්‍රියා කළ යුතුව ඇත. මෙය පළාත් මූල්‍යනය සම්බන්ධයෙන් ජාතික අයවැය මත තිබෙන බර අඩු කරලීමට ද ඉවහල් වනු ඇත.
- (iii) ප්‍රාදේශීය වශයෙන් තිබෙන අමුද්‍රව්‍ය හා යෙදවුම් භාවිතයට ගෙන පළාත් සංවර්ධනය කිරීමේ දී අදාල පළාත් පාලන ආයතන සමග සමීප හා ශක්තිමත් සබඳතාවයක් පවත්වා ගැනීම අත්‍යවශ්‍ය වේ. එබැවින්, ප්‍රාදේශීය මට්ටමෙන් සංවර්ධන ව්‍යාපෘති සැකසීමේ දී හා ඒවා ක්‍රියාත්මක කිරීමේ දී පළාත් අධිකාරීන් විසින් අදාල පළාත් පාලන ආයතන සමග සමීප සංවාදයක් හා ක්‍රියාකාරී සබඳතාවයක් තහවුරු වන සේ ක්‍රියා කළ යුතුව ඇත. පළාත් පාලන පද්ධතිය ප්‍රජාවට ඉතා සමීප බැවින්, සැලසුම් ක්‍රියාවලිය තුළ ප්‍රජා සහභාගිත්වය තහවුරු කිරීමේ දී මෙම සමීප සබඳතාවය ඉතා ප්‍රයෝජනවත් වේ.
- (iv) දරිද්‍රතා අනුපාතය ජාතික මට්ටමෙන් 4.1% දක්වා අඩු වුවද, සමහර පළාත්වල දරිද්‍රතාවයට අදාලව දැඩි විෂමතාවයන් දක්නට ලැබේ. මෙමගින් සමහර ජන කොටස් අධික දිළිඳුභාවයට පත්ව තිබේ. මෙම තත්ත්වය තුළ, විවිධ ව්‍යාපෘති යටතේ රජය විසින් ක්‍රියාවට නංවා තිබෙන දිළිඳුකම පිටුදැකීමේ කඩිනම් වැඩසටහනට අනුගත වෙමින්, පළාත තුළ සමීපත් වෙන් කිරීමේ දී නොසලකා හැර තිබෙන හා හුදකලාභාවයට පත් ප්‍රදේශ කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු වේ.
- (v) පළාත්වලට අදාල පුනරාවර්තන වියදම් ඉතා ඉහළ මට්ටමක පවතින අතර, එය දැනට මුළු අයවැයෙන් 85% ක් පමණ වේ. මෙහි ආසන්නතම ප්‍රතිඵලය වනුයේ පළාත තුළ සිදු කෙරෙන සංවර්ධන වැඩ සීමා කරමින් ප්‍රාග්ධන වියදම් සඳහා යොමු කෙරෙන ප්‍රතිශතය අඩු මට්ටමකට පත්වීමයි. මෙම තත්ත්වය තුළ, විශේෂයෙන් අත්‍යවශ්‍ය සේවක බඳවා ගැනීම් හා නව ආයතන නිර්මාණය කිරීම වැනි ක්‍රියාවලීන් බැහැරවී පුනරාවර්තන වියදම් සීමා කිරීම සම්බන්ධයෙන් සාධනීය පියවරයන් ගැනීමට සියලු පළාත් උත්සුක විය යුතුය.

8. මූල්‍ය ප්‍රකාශන

2017 වර්ෂය සඳහා වූ මුදල් කොමිෂන් සභාවේ මූල්‍ය ප්‍රකාශනය තුළට පහත දැක්වෙන අයිතමයන් අන්තර්ගත කර තිබේ.


- i) විගණකාධිපතිගේ වාර්තාව
- ii) විසර්ජන ගිණුම්
- iii) මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනය
- iv) මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය
- v) මූල්‍ය ප්‍රවාහ ප්‍රකාශනය

රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුවේ වකුලේඛ අංක 252/2017 ට අනුව, මුදල් කොමිෂන් සභාවේ විසර්ජන හා අනෙකුත් ගිණුම් නියමිත දිනට පෙර විගණකාධිපතිවරයා වෙත භාරදීමට ක්‍රියා කර ඇත.

මුදල් කොමිෂන් සභාව විසින් ප්‍රමාණවත් ගිණුම්කරණ වාර්තා සහ අභ්‍යන්තර පාලනයන් පිළිබඳ සඵලදායී ක්‍රමවේදයක් පවත්වාගෙන ගොස් තිබෙන අතර, භාවිතයේ පවතින නීති හා රෙගුලාසිවලට අනුකූලව ඒවා සම්පාදනය කර ඇත.

මූල්‍ය ප්‍රකාශන නිර්දේශී ලෙස ඉදිරිපත් කර තිබීම පිළිබඳව වාර්තා කිරීම සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා වගකීම දරනු ඇත. 2017 වසර සඳහා වූ ඔවුන්ගේ වාර්තා පහතින් සපයා ඇත. මුදල් කොමිෂන් සභාවේ මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා විසින් කොන්දේසි විරහිත මතයක් ඉදිරිපත් කර ඇත.

i) විගණකාධිපතිගේ වාර්තාව





පදනම් වේ. එම අවදානම් තක්සේරු කිරීම්වලදී, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලැස්වීම් කිරීම පිණිස කොමිෂන් සභා කාර්යාලයේ විසර්ජන ගිණුම් පිළියෙල කිරීමට සහ සාධාරණ ලෙස ඉදිරිපත් කිරීමට අදාළ වන්නාවූ අභ්‍යන්තර පාලනය විගණක සැලකිල්ලට ගන්නා නමුත් කොමිෂන් සභා කාර්යාලයේ අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි. කළමනාකරණය වීසින් අනුගමනය කරන ලද ඇස්තමේන්තුවල සාධාරණත්වය ඇහැයීම මෙන්ම විසර්ජන ගිණුමේ සමස්ථ ඉදිරිපත් කිරීම් පිළිබඳ ඇහැයීමද විගණනයට ඇතුළත් වේ.

3. විසර්ජන ගිණුම් සම්බන්ධයෙන් ගණන්දීමේ නිලධාරීන් වගකීම

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 52 ව්‍යවස්ථාව සමඟ කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි සංග්‍රහයේ මුදල් රෙගුලාසි 124 හා 125 හි දක්වා ඇති කාර්යභාරයන් සම්බන්ධයෙන් වූ රාජ්‍ය මූල්‍ය පරිපාලනයේ ප්‍රමාණවත් බව තහවුරු කිරීම සඳහා ප්‍රධාන ගණන්දීමේ නිලධාරීන් මුදල් අමාත්‍යවරයාට වගකීව යුතු අතර අමාත්‍යාංශයේ හා අමාත්‍යාංශය යටතේ ඇති දෙපාර්තමේන්තුවල මුදල් කටයුතු අධීක්ෂණය කිරීමේ වගකීම භාණ්ඩාගාරයේ විධානයන්ට යටත්ව ප්‍රධාන ගණන්දීමේ නිලධාරීන්ට හා ගණන්දීමේ නිලධාරීන්ට පැවැරේ. ඒ අනුව විසර්ජන ගිණුම් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148, 149, 150 හා 152 ව්‍යවස්ථාවන්ට, වෙනත් ව්‍යවස්ථාපිත විධිවිධානයන්ට, රාජ්‍ය මූල්‍ය හා පරිපාලන රෙගුලාසිවලට අනුකූලව පවත්වා ගෙනයාම, පිළියෙල කිරීම හා ඉදිරිපත් කිරීම ගණන්දීමේ නිලධාරීන් වගකීම වේ. වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ විසර්ජන ගිණුම් පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය සැලැස්වීම් කිරීම, ක්‍රියාත්මක කිරීම හා පවත්වා ගෙන යාම මෙම වගකීමට ඇතුළත් වේ.

4. විගණන නිරීක්ෂණ

2017 වර්ෂය සඳහා ශීර්ෂය - 11 මුදල් කොමිෂන් සභා කාර්යාලයේ විසර්ජන ගිණුම් පහත දැක්වෙන 4.1 ඡේදයේ සිට 4.4 ඡේදය දක්වා වූ කරුණු දැක්වීම්වලට යටත්ව සතුටුදායක ලෙස පිළියෙල කර ඇති බව නිරීක්ෂණය විය.





4.1 මූල්‍ය කාර්ය සාධනය

සමාලෝචිත වර්ෂය සඳහා සලසා තිබුණු පුනරාවර්තන හා මූලධන ශුද්ධ ප්‍රතිපාදනයෙන් වර්ෂය අවසානය වන විට උපයෝජනය කිරීම් පිළිබඳ විස්තර පහත දැක්වේ.

වැය විස්තරය	ශුද්ධ ප්‍රතිපාදනය	තරා වියදම්	ඉතිරිවීම්	ඉතිරිවීම් ශුද්ධ ප්‍රතිපාදනයේ ප්‍රතිශතයක් ලෙස
	රු.	රු.	රු.	%
පුනරාවර්තන	50,160,000	48,278,389	1,881,611	4
මූලධන	102,900,000	87,837,860	15,062,140	15
එකතුව	153,060,000	136,116,249	16,943,751	

4.2 ප්‍රාග්ධන වැය විෂයයක් සඳහා අධි ප්‍රතිපාදන සැලසීම හේතුවෙන් වර්ෂය තුළ උපයෝජනය කළ පසු ඉතිරිය ශුද්ධ ප්‍රතිපාදනයෙන් සියයට 15 ක් එනම් රු.14,871,354 ක් වී තිබුණි.

4.3 2017 දෙසැම්බර් 27 දිනැති අංක 03/2017 දරන ජාතික අයවැය වනුලේඛයේ සඳහන් කරුණුවලට පටහැනි ලෙස වැය විෂයයන් දෙකක් සඳහා ප්‍රතිපාදන ඉක්මවා බැරකම්වලට එළඹීමට වටිනාකම රු.46,180 ක් විය.

4.4 භාණ්ඩ සමීක්ෂණ මණ්ඩල වාර්තා

(අ) 2016 මාර්තු 31 දිනැති අංක 05/2016 දරන රාජ්‍ය මුදල් වනුලේඛය ප්‍රකාර ඉදිරිපත් කළයුතු භාණ්ඩ සමීක්ෂණ වාර්තා 2018 මැයි 01 දින විගණනයට ඉදිරිපත් කර තිබූ අතර එම වාර්තාව අනුව භාණ්ඩ වට්ටෝරු පොත් ශේෂය, තරා ශේෂය සමඟ සැසඳීමේදී භාණ්ඩ වර්ග 35 ක් භාණ්ඩ ඒකක 198 ක් අතිරික්තව පවතින බව නිරීක්ෂණය විය.

(ආ) අංශ සඳහා වෙන් වෙන්ව භාණ්ඩ වට්ටෝරු පොත් පවත්වා නොතිබූ අතර විධායක මේස, ලීපිකරු මේස, සාකච්ඡා මේස, වානේ මේස ලෙස වෙන් වෙන්ව මේස වට්ටෝරු ගනකර නොතිබුණි.

(ඇ) වායු සමන යන්ත්‍ර, පරිගණක උපාංග හා මුද්‍රණ යන්ත්‍ර වැනි තාක්ෂණික භාණ්ඩ වෙළඳ නාමයෙන් වට්ටෝරු පොත්වලට ඇතුළත් කර තිබුණි.



4




විගණකාධිපති දෙපාර්තමේන්තුව
 Accounts Department
 Auditor General's Department

5. පාර්ලිමේන්තුව වෙත වාර්තා කිරීම

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාර මා විසින් ශීර්ෂය - 11 මුදල් කොමිෂන් සභා කාර්යාලයට අදාළව ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් වූ විගණකාධිපති වාර්තාව යථා කාලයේදී පාර්ලිමේන්තුවේ සභාගත කරනු ලැබේ.

එස්.එම්.ඩී.එස්.සුදීප් රෝහිත
 සහකාර විගණකාධිපති
 විගණකාධිපති වෙනුවට

✓ පිටපත - ලේකම්, මුදල් කොමිෂන් සභා කාර්යාලය 

ii) විසර්ජන ගිණුම්


DGSA 1

Appropriation Account - 2017

Expenditure Head No: 11 Name of Ministry / Department / District Secretariat: Finance Commission

Programme Number given in Annual Estimates	Title of the Programme given in Budget Estimates	(1)	(2)	(3)	(4)	(5)	(6)	Page No. (Reference to relevant DGSA 2 format)
		Provision in Budget estimates	Supplementary Provision and Supplementary Estimate Allocation	Transfers in terms of F.R.66 and F.R.69	Total Net Provision (1+2+3)	Total Expenditure	Net Effect Savings (Excesses) (4-5)	
		Rs.	Rs.	Rs.	Rs.	Rs.	Rs.	
	Recurrent	44,086,000	6,074,000	735,000	50,160,000	48,278,389	1,881,611	3
				(735,000)				
	Sub Total (Recurrent)	44,086,000	6,074,000	0	50,160,000	48,278,389	1,881,611	
	Capital							4
		102,900,000		270,000	102,900,000	87,837,860	15,062,140	
				(270,000)				
	Sub Total (Capital)	102,900,000			102,900,000	87,837,860	15,062,140	
	Grand Total	146,986,000	6,074,000	0	153,060,000	136,116,249	16,943,751	

Detailed Accounting Statements in DGSA format Numbers 2 to 10 presented in pages from ...02..... to15..... and other Notes presented in pages from16..... to20..... are integral parts of this Appropriation Account. We hereby certify that the figures in this account, other detailed Statements and Notes are correct and relevant accounts were reconciled with Accounts were reconciled with Treasury Books of Accounts and found correct.

Chief Accounting Officer
 Name : 
 Designation :
 Date : 19/02/2018
 ජ්‍යෙෂ්ඨ ගණකාධිපති
 මුදල් කොමිෂන් සභාව
 අං. 48, වවුජිරා පාර
 කොළඹ - 04

Accounting Officer
 Name :
 Designation :
 Date :

Chief Financial Officer/Chief Accountant/Director (Finance)/ Commissioner
 Name :
 Designation :
 Date : 09/02/2018
 R. A. Susantha Kumara Ranasinghe
 Chief Accountant
 Finance Commission
 48, Vajira Road
 Colombo 04

iii) මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනය

**Statement of Financial Performance
for the period ended 31st December 2017**

Rs.

Budget 2017	Note	Actual	
		2017	2016
Revenue Receipts			
-			
-	1		
-	2		
-	3		
-	4		
Total Revenue Receipts (A)			
Non Revenue Receipts			
-			
-		127,748,000	114,776,500
-		12,507,480	156,420
-		1,662,273	1,290,360
-		1,879,215	1,106,348
Total Non Revenue Receipts (B)		143,796,968	117,329,628
Total Revenue Receipts & Non Revenue Receipts C = (A)+(B)		143,796,968	117,329,628
Less: Expenditure			
Recurrent Expenditure			
31,239,000	5	30,106,745	26,337,815
15,721,000	6	15,084,805	13,938,029
800,000	7	756,162	716,979
-	8	-	-
2,400,000	9	2,330,677	2,689,083
50,160,000		48,278,389	43,681,906
Capital Expenditure			
800,000	10	701,031	-
101,200,000	11	86,273,738	69,656,177
-	12	-	-
-	13	-	-
900,000	14	863,090	895,573
-	15	-	-
102,900,000		87,837,860	70,551,750
Main Ledger Expenditure (F)			
		7,391,773	2,404,710
		4,205,347	106,470
		3,186,426	2,298,240
Total Expenditure G = (D+E+F)		143,508,023	116,638,366
Imprest Balance as at 31st December 2017			
H = (C-G)		288,945	691,262

iv) මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය

Statement of Financial Position
As at 31st December- 2017

	Note	Actual	
		2017 Rs	2016 Rs
Non Financial Assets			
Property, Plant & Equipment	ACA-6	456,624,258	112,901,967
Financial Assets			
Advance Accounts	ACA-5	8,283,402	6,386,030
Cash & Cash Equivalents	ACA-3	288,945	691,262
Total Assets		465,196,606	119,979,259
Net Assets / Equity			
Net Worth		(118,730)	6,286,030
Property, Plant & Equipment Reserve		456,624,258	112,901,967
Current Liabilities			
Deposits Accounts	ACA-4	8,402,133	100,000
Imprest Balance	ACA-3	288,945	691,262
Total Liabilities		465,196,606	119,979,259

Detail Accounting Statements in ACA format Nos. 1 to 6 presented in pages from1.... to ..48 and other Notes to accounts presented in pages from 49. to ..58.... are form integral parts of these Financial Statements. We hereby certify that figures in these Financial Statements, Notes to accounts and other relevant accounts were reconciled with Treasury Books of Accounts and found correct.

<p>..... Chief Accounting Officer Name : Designation : 28/06/2018 Date :</p>	<p>..... Accounting Officer Name : Designation : Date :</p>	<p>..... Chief Financial Officer/ Chief Accountant/ Director (Finance)/ Commissioner (Finance) Name : Date : 28/06/2018</p>
--	---	---

A. T. M. U. D. B. Tennakoon
 Secretary
 Finance Commission

R. A. Susantha Kumara Ranasinghe
 Chief Accountant
 Finance Commission
 48, Vajira Road
 Colombo 04

2

v) මූල්‍ය ප්‍රවාහ ප්‍රකාශනය

Statement of Cash Flows for the Period ended 31 st December- 2017		
	2017 Rs.	Actual 2016 Rs.
Cash Flows from Operating Activities		
Total Tax Receipts	-	-
Fees, Fines, Penalties and Licenses	-	-
Profit	-	-
Non Revenue Receipts	129,627,215	115,113,446
Total Cash generated from Operations (a)	129,627,215	115,113,446
Less - Cash disbursed for:		
Personal Emoluments & Operating Payments	41,500,410	41,465,773
Subsidies & Transfer Payments	-	-
Finance Costs - Imprest Settlement to Treasury	-	2,404,660
Total Cash disbursed for Operations (b)	41,500,410	43,870,433
NET CASH FLOW FROM OPERATING ACTIVITIES(C)=(a)-(b)	88,126,805	71,243,013
Cash Flows from Investing Activities		
Interest	-	-
Dividends	-	-
Divestiture Proceeds & Sale of Physical Assets	-	-
Recoveries from On Lending	-	-
Total Cash generated from Investing Activities (d)	-	-
Less - Cash disbursed for:		
Purchase or Construction of Physical Assets & Acquisition of Other Investment	87,837,860	70,551,751
Total Cash disbursed for Investing Activities (e)	87,837,860	70,551,751
NET CASH FLOW FROM INVESTING ACTIVITIES(F)=(d)-(e)	(87,837,860)	(70,551,751)
NET CASH FLOWS FROM OPERATING & INVESTMENT ACTIVITIES (g)=(c) + (f)	288,945	691,262
Cash Flows from Financing Activities		
Local Borrowings	-	-
Foreign Borrowings	-	-
Grants Received	-	-
Total Cash generated from Financing Activities (h)	-	-
Less - Cash disbursed for:		
Repayment of Local Borrowings	-	-
Repayment of Foreign Borrowings	-	-
Change in Deposit Accounts and Other Liabilities	-	-
Total Cash disbursed for Financing Activities (i)	-	-
NET CASH FLOW FROM FINANCING ACTIVITIES (J)=(h)-(i)	-	-
Net Movement in Cash (k) = (g) -(j)	288,945	691,262
Opening Cash Balance as at 01 st January	-	-
Closing Cash Balance as at 31st December	288,945	691,262

ඇමුණුම

ඇමුණුම I

(ආකෘතිපත්‍ර 3)												
වාර්ෂික සංවර්ධන සැලැස්ම - 2018												
පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන (PSDG)												
අමාත්‍යාංශය :												
දෙපාර්තමේන්තුව/ඒජන්සිය :												
අංශය : අංශයේ මුළු අයවැය												
(රු.මි.)												
අංකය	සංරචකය හා අයවැය (රු.මි.)	කිරසර සංවර්ධන අභිමතාර්ථ ඉලක්කය	උප සංරචකය හා අයවැය (රු.මි.)	ප්‍රතිඵලය			මුළු ක්‍රියාකාරකම් ක්ෂේත්‍රය	නිමැවුම	අයවැය (රු.මි.)			
				ප්‍රධාන කාර්යසාධන දර්ශක	පදනම	ඉලක්කය						
					2015	2018				2019		
1			1.1				1.1.1					
							1.1.2					
							1.1.3					
			1.2				1.2.1					
							1.2.2					
							1.2.3					
			1.3				1.2.1.					
				2		2.1				2.1.1		
										2.1.2		
2.2							2.2.1					
				2.2.2								
				2.2.3								
මුළු එකතුව												

(ආකෘතිපත්‍ර 3 අ)						
වාර්ෂික සංවර්ධන සැලැස්ම - 2018						
පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන (PSDG)						
අමාත්‍යාංශය :						
දෙපාර්තමේන්තුව/ඒජන්සිය :						
අංශය : අංශයේ මුළු අයවැය (රු.මි.)						
සංරචකය 1 : සංරචකය සඳහා මුළු අයවැය 1 (රු.මි.)						
උප සංරචකය හා අයවැය (රු.)	මුළු ක්‍රියාකාරකම් ක්ෂේත්‍රය හා අයවැය (රු.)	ක්‍රියාකාරකම් ලැයිස්තුව	අයවැය (රු.)			
			දිස්ත්‍රික් 1	දිස්ත්‍රික් 2	දිස්ත්‍රික් 3	
1.1	1.1.1	i				
		ii				
	1.1.2	i				
		ii				
1.2	1.2.1	i				
		ii				
	1.2.2	i				
		ii				
එකතුව						

සංරචක හා උප සංරචක

1. අංශය : අධ්‍යාපන

සංරචකයන්	උප සංරචකයන්
1. අධ්‍යාපනයේ සාධාරණත්වය ශක්තිමත් කිරීම: සියලුම දරුවන්ට සාධාරණ ඉගෙනුම් අවස්ථා	1.1. අනිවාර්ය අධ්‍යාපන ප්‍රතිපත්තිය වසර 13 ක් මුළුල්ලේ ක්‍රියාත්මක කිරීම 1.2. ද්විතියික හා ප්‍රාථමික අධ්‍යාපනය සඳහා ප්‍රවේශය වැඩිදියුණු කිරීම හා සහභාගිත්වය 1.3. නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය සහතික කරලීම 1.4. පාසල්වල ආරක්ෂිත හා ආකර්ශනීය ඉගෙනුම් පරිසරය සහතික කිරීම 1.5. සිසුන්ගේ සෞඛ්‍ය සහ පෝෂණ තත්ත්වයන් වැඩිදියුණු කිරීම. 1.6. ක්‍රමානුකූල මගපෙන්වීම් සහ උපදේශන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
2. සාමාන්‍ය අධ්‍යාපනයේ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම	2.1. කුසලතාවයෙන් යුත් මානව ප්‍රාග්ධනය වැඩිදියුණු කිරීම සඳහා විද්‍යාව, තාක්ෂණය, ගණිතය හා ඉංග්‍රීසි භාෂාව යන විෂයයන් සඳහා වැඩි අවධානය යොමු කිරීම 2.2. බහුවිධ කුසලතාවයන්, සමාජ-භාවාත්මක කුසලතා වටිනාකම් සහ ආචාරධර්ම වැඩිදියුණු කිරීම කේන්ද්‍ර කරගත් අධ්‍යාපනික පුළුල් ප්‍රවේශය. 2.3. ගුරු සංවර්ධනය, ගුරු අධ්‍යාපනය හා ගුරු කළමනාකරණය 2.4. තක්සේරු හා අගයීම් ක්‍රම වැඩිදියුණු කිරීම 2.5. ආකර්ශනීය ඉගැන්වීම් හා ඉගෙනුම් පරිසරය වැඩිදියුණු කිරීම: නව තාක්ෂණය පදනම් කරගත් ඉගෙනුම් හා ඉගැන්වීම් ක්‍රම ප්‍රවර්ධනය 2.6. සිසුන්ගේ ඉගෙනුම් ප්‍රතිඵල වැඩිදියුණු කරලීම. සාමාන්‍ය අධ්‍යාපන පද්ධතිය තුළ ජාත්‍යන්තර සම්බන්ධතා ප්‍රතිෂ්ඨාපනය කිරීම.
3. සාමාන්‍ය අධ්‍යාපනයේ නායකත්වය සහ සේවක සැපයුම ශක්තිමත් කිරීම	3.1. එස්.බී.එම්. / ඊ.පී.එස්.අයි. ක්‍රියාත්මක කිරීම හරහා පාසල් බලගැන්වීම ශක්තිමත් කිරීම 3.2. පාසල් පිරික්සුම ස්ථාපනය කිරීම මගින් ප්‍රාථමික හා ද්විතියික අධ්‍යාපන ක්‍රමයන්හි ගුණාත්මකභාවය හා ප්‍රමිතිය වැඩිදියුණු කිරීම 3.3. පළාත්, කලාප හා ප්‍රාදේශීය මට්ටමෙන් අධ්‍යාපන පරිපාලනය හා කළමනාකරණය ශක්තිමත් කිරීම 3.4. දිගුකාලීන වෘත්තීය සංවර්ධන වැඩසටහන් ක්‍රියාවට නැංවීම
4. අධ්‍යාපනික ප්‍රතිපත්ති, සැලසුම්කරණය, පර්යේෂණ හා ප්‍රතිඵල පාදක කළමනාකරණය හා අගයීම් පුළුල් කිරීම	4.1. අධ්‍යාපන ප්‍රතිපත්ති, සැලසුම්කරණය, පර්යේෂණ හා ප්‍රතිඵල පාදක කළමනාකරණය හා අගයීම් ශක්තිමත් කිරීම 4.2. අධ්‍යාපනයට අදාළ අත්කර ගැනීම් පිළිබඳව මහජනයා දැනුවත් කිරීමේ වැඩසටහන් හඳුන්වාදීම

2. අංශය : සෞඛ්‍ය

සංරචකයන්	උප සංරචකයන්
1. රෝග නිවාරණ සේවාවන් වැඩිදියුණු කිරීම.	1.1. රෝහල් සේවා වැඩිදියුණු කිරීම 1.2. පරීක්ෂණ සේවා වැඩිදියුණු කිරීම 1.3. හදිසි සේවා වැඩිදියුණු කිරීම 1.4. බෝ නොවන රෝග හා අනෙකුත් සායන සේවා වැඩිදියුණු කිරීම 1.5. රෝහල් පදනම් කරගත් මාතෘ හා ළමා සේවාවන් ශක්තිමත් කිරීම 1.6. වෛද්‍යමය නීති සේවාවන් 1.7. රුධිර බැංකු සේවා වැඩි දියුණු කිරීම
2. රෝග වැළැක්වීමේ සේවා වැඩිදියුණු කිරීම	2.1. බෝ නොවන රෝග පාලනය 2.2. බෝවන රෝග පාලනය 2.3. මුඛ සෞඛ්‍ය 2.4. MCH/FP (RH) වැඩසටහන ශක්තිමත් කිරීම 2.5. පෝෂණය 2.6. පාසල් අධ්‍යාපන වැඩසටහන 2.7. වයස්ගතවූවන්, ආබාධිතයින්, යෞවනයින් සහ අනෙකුත් අනතුරට භාජනය විය හැකි කණ්ඩායම් සඳහා වූ සෞඛ්‍ය වැඩසටහන් 2.8. රැකියාවන්ට අදාළ සෞඛ්‍ය හා ආරක්ෂාව 2.9. වතු සෞඛ්‍යය 2.10. මානසික සෞඛ්‍ය 2.11. පාරිසරික සෞඛ්‍ය 2.12. නැගී එන හා නැවත නැගී එන රෝග
3. ආයතනික හා කළමනාකරණ සංවර්ධනය	3.1. සෞඛ්‍ය සැලසුම්කරණය හා කළමනාකරණ ධාරිතා සංවර්ධනය 3.2. තොරතුරු පද්ධති ඇතුළු අධීක්ෂණ හා අගයුම් ධාරිතාවය ශක්තිමත් කිරීම 3.3. මූල්‍ය හා ප්‍රසම්පාදන කළමනාකරණ ධාරිතාවය ශක්තිමත් කිරීම 3.4. HRH කළමනාකරණය 3.5. ආපදාවලට ඇති සුදානම

3. අංශය : දේශීය වෛද්‍ය

සංරචකයන්	උප සංරචකයන්
1. රෝග නිවාරණ සේවා වැඩිදියුණු කිරීම	1.1. රෝහල් සේවා වැඩිදියුණු කිරීම (ගුණාත්මක බව, ආරක්ෂාව හා සාමාන්‍යත්වය) 1.2. පරීක්ෂණ සේවාවන්ගේ ගුණාත්මක බව වැඩිදියුණු කිරීම 1.3. බෝ නොවන රෝග සහ අනෙකුත් සායනික සේවාවන් වැඩිදියුණු කිරීම 1.4. උපකරණ සැපයීම 1.5. ආයුර්වේද පර්යේෂණ හා සංවර්ධනය 1.6. ඖෂධ නිෂ්පාදනය හා තත්ත්ව පාලනය
2. රෝග වැළැක්වීමේ සේවා වැඩිදියුණු කිරීම	2.1. සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහන් 2.2. පෝෂණ වැඩසටහන් 2.3. බෝවන හා බෝ නොවන රෝග පාලනය කිරීම 2.4. පර්යේෂණ හා සංවර්ධන
3. පාරම්පරික වෛද්‍ය ක්‍රම සංරක්ෂණය කිරීම හා වැඩිදියුණු කිරීම	3.1. පර්යේෂණ හා ලේඛනගත කිරීම 3.2. පාරම්පරික වෛද්‍ය ක්‍රම ප්‍රවර්ධනය කිරීම
4. ධාරිතා සංවර්ධනය	4.1. සම්පත් සිතියම්ගත කිරීම, සැලසුම්කරණය, අධීක්ෂණය හා මෙහෙයවීම

4. අංශය : ක්‍රීඩා

සංරචකයන්	උප සංරචකයන්
1. පළාත් / ජාතික / අන්තර් ජාතික ක්‍රීඩා තරග සඳහා ක්‍රීඩක, ක්‍රීඩිකාවන්ගේ කුසලතා ඉහළ නැංවීම	1.1. යටිතල පහසුකම් සංවර්ධනය කිරීම 1.2. පුහුණුකරුවන් හා මලල ක්‍රීඩකයින් සඳහා අධ්‍යාපනික වැඩසටහන් 1.3. ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා පුහුණු වැඩසටහන් පැවැත්වීම 1.4. ක්‍රීඩා තරග හා අගය කිරීමේ වැඩසටහන් පැවැත්වීම 1.5. උපකරණ හා ක්‍රීඩා භාණ්ඩ සැපයීම
2. නිරෝගී ජීවිතයක් සඳහා ප්‍රජාව ක්‍රීඩා ක්‍රියාකාරකම් හා ව්‍යායාම සඳහා සහභාගී කරවීමට අනුබල සැපයීම	2.1. පුහුණු වැඩසටහන් පැවැත්වීම 2.2. ව්‍යායාම සඳහා මිනිසුන් පෙළඹවීම 2.3. විනෝදාස්වාද ක්‍රීඩා ප්‍රවර්ධනය
3. ධාරිතා සංවර්ධනය	3.1. ක්‍රීඩා සමාජ සඳහා වැඩසටහන් පුළුල් කිරීම 3.2. රාජ්‍ය ආයතනවල ධාරිතා සංවර්ධනය

5. අංශය : පරිවාස හා ළමාරක්ෂණ

සංරචකයන්	උප සංරචකයන්
1. පීඩාවට පත්ව සිටින දරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම හා ආරක්ෂණය	1.1. ළමා අයිතිවාසිකම් පිළිබඳව සාමාජය දැනුවත් කිරීම 1.2. අපයෝජනවලට එරෙහිව ළමුන් ආරක්ෂා කිරීම 1.3. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ ළමුන් පුනරුත්ථාපනය කිරීම 1.4. අපයෝජනයට / සුරාකෑමට ලක්වූ ළමුන් පුනරුත්ථාපනය කිරීම 1.5. ආයතනගතවීම වළක්වාලීම 1.6. උසාවි නියෝග / අධිකරණ තීරණ ක්‍රියාවට නැංවීම 1.7. ළමුන් සම්බන්ධ හොර ජාවාරම් වළක්වාලීම
2. අසරණභාවයට පත් / වැරදි මග මත්ගත් / අනාථ වූ / පරිවාසභාරයේ සිටින ළමුන්ගේ කායික හා මානසික සෞඛ්‍ය වර්ධනය	2.1. ළමා නිවාස සඳහා යටිතල පහසුකම් සැපයීම හා වැඩිදියුණු කිරීම 2.2. ළමුන්ගේ සෞඛ්‍ය හා පෝෂණ තත්ත්වය ඉහළ නැංවීම 2.3. කුසලතා සංවර්ධනය හා වෘත්තීය පුහුණුව 2.4. ආයතනගත ළමුන් සමාජගත කිරීම 2.5. පරිවාසගත ළමුන් පුනරුත්ථාපනය කිරීම හා සමාජගත කිරීම
3. සැලසුම්කරණය හා කළමනාකරණ ධාරිතා සංවර්ධනය	3.1. ළමා නිවාසවල කළමනාකරණ භූකියාවන් වැඩිදියුණු කිරීම 3.2. දෙපාර්තමේන්තුවේ ආයතනික සංවර්ධනය

6. අංශය : සමාජ සේවා

සංරචකයන්	උප සංරචකයන්
1. දිළිඳු ප්‍රජාව, ආබාධිත පුද්ගලයින්, අවශ්‍යතා සහිත කාන්තාවන් හා විශේෂිත රෝගවලින් පෙළෙන පුද්ගලයින් සඳහා සහන සැලසීම	1.1. දිළිඳු ප්‍රජාව, ආබාධිත පුද්ගලයින්, අවශ්‍යතා සහිත කාන්තාවන් හා විශේෂිත රෝගවලින් පෙළෙන පුද්ගලයින් සඳහා අධාර සැපයීම 1.2. දිළිඳු පවුල්වලට අයත් ආබාධිත පුද්ගලයින් සඳහා ස්වයං රැකියා පිණිස උපකාර කිරීම
2. වයස්ගත පුද්ගලයින්, දිළිඳු ආබාධිත පුද්ගලයින් හා හේදබින්නවූ පවුල් ඒකකවලට අදාළ සමාජ ගැටළු විසඳීම.	2.1. වැඩිහිටි නිවාස හා අනාථ නිවාසවලට මූල්‍යාධාර සැපයීම හා යටිතල පහසුකම් සැපයීම 2.2. ආබාධිත පුද්ගලයින් සඳහා උපකරණ සැපයීම 2.3. සමාජයීය උත්සව සැමරීම 2.4. වයස්ගත පුද්ගලයින් හා ආබාධිත පුද්ගලයින් පවුල් ඒකක තුළ තබාගෙන රැකබලා ගැනීමට අදාළ ආකල්පමය වෙනස්කම් සිදු කිරීම 2.5. මත්පැන් හා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම වැළැක්වීම
3. අධිකරණයෙන් යොමු කරන ලද පුද්ගලයින් පුනරුත්ථාපනය කිරීම	3.1. නවාතැන් පහසුකම් සැපයීම 3.2. මානව සම්පත් සංවර්ධනය
4. ආපදා කළමනාකරණය	4.1. ආපදා පිළිබඳ සමාජය දැනුවත් කිරීම 4.2. ආපදා පිළිබඳ මනා කළමනාකරණ ව්‍යවහාරයන් වැඩිදියුණු කිරීම 4.3. වන සතුන්ගෙන් හා ස්වාභාවික විපත්වලින් හානි වූවන් සඳහා ආධාර සැපයීම හා ආරක්ෂණ ක්‍රියාමාර්ග හඳුන්වාදීම
5. සැලසුම් සහ කළමනාකරණ ධාරිතා සංවර්ධනය	5.1. සමාජ සේවා දෙපාර්තමේන්තුව 5.2. සේවා සැපයුම් ආයතන

7. අංශය : සංස්කෘතික හා ආගම් කටයුතු

සංරචකයන්	උප සංරචකයන්
1. සංස්කෘතික උරුමය හා එහි වටිනාකම හඳුනාගැනීම, ප්‍රවර්ධනය හා සංරක්ෂණය	1.1 සංස්කෘතික වස්තූන්, උරුම ස්ථාන හා ආදිවැසී ජනතාව සංරක්ෂණය කිරීම 1.2 දේශීය සංස්කෘතික හා කලාත්මක අවස්ථාවන් / සිදුවීම් පිළිබඳ තොරතුරු රැස්කිරීම හා වාර්තා කර තැබීම 1.3 ජනකථා, ජනශ්‍රැතී හා වෙනත් සංස්කෘතික වශයෙන් වැදගත් අවස්ථාවන් පිළිබඳ පොත් හා තොරතුරු රැස්කිරීම, පොත්පත් මුද්‍රණය කිරීම
2. අප සතු සංස්කෘතිය හා උරුමය, ආගමික විශ්වාස හා සෞන්දර්ය වටිනාකම්වලට අයත් කාර්යභාරය සඳහා ප්‍රමුඛස්ථානය ලබාදීම	2.1 අප සතු සංස්කෘතියක වටිනාකම්, පුද්ගලික විධි, කලාව, කලා ශිල්ප, සංගීතය, නැටුම් හා සිතමාව ආදිය පිළිබඳව ඉගැන්වීම, වැඩිදියුණු කිරීම සිදු කිරීම හා ඒවා බෙදාහදා ගැනීම 2.2 ආගමික හා ජාතික උත්සව සැමරීම
3. ධාරිතා සංවර්ධනය	3.1. සංස්කෘතික සංවිධානයන්ගේ ආයතනික සංවර්ධනය 3.2. රාජ්‍ය ආයතන / සංවිධානවල ධාරිතා සංවර්ධනය

8. අංශය : නිවාස

සංරචකයන්	උප සංරචකයන්
1. නිවාස සංවර්ධනය	1.1. ණය සැපයීම තුළින් නිවාස සංවර්ධනය 1.2. ප්‍රදාන ලබාදීම තුළින් නිවාස සංවර්ධනය
2. ධාරිතා සංවර්ධනය	2.1 නිවාස ඉදිකිරීමට අදාළ ස්වේච්ඡා සංවිධානවල ආයතනික සංවර්ධනය 2.2 රාජ්‍ය ආයතනවල ධාරිතා සංවර්ධනය

9. අංශය : සමුපකාර

සංරචකයන්	උප සංරචකයන්
1. සේවා සැපයුම් වැඩිදියුණු කිරීම පිණිස සමුපකාර සමිති ශක්තිමත් කිරීම	1.1. සමුපකාර සේවා සංවර්ධනය පහසුකරලීම 1.2. සේවා විවිධාංගීකරණය පහසුකරලීම 1.3. ආදායම් උත්පාදන ක්‍රියාකාරකම් ගුණාත්මකව වැඩිදියුණු කිරීම
2. සැලසුම් හා කළමනාකරණය පිළිබඳ ධාරිතා සංවර්ධනය	2.1. සමුපකාර දෙපාර්තමේන්තුව 2.2. සමුපකාර සමිති

10. අංශය : පළාත් මාර්ග

සංරචකයන්	උප සංරචකයන්
1. පළාත තුළ ගුණාත්මක බවින් යුත් මාර්ග ජාලයක් ස්ථාපිත කිරීම හා පවත්වාගෙන යාම	1.1. මාර්ග ප්‍රතිසංස්කරණය 1.2. මාර්ග වැඩිදියුණුව 1.3. මාර්ග නඩත්තුව 1.4. නව මාර්ග ඉදිකිරීම 1.5. මාර්ග ආරක්ෂාව වැඩිදියුණු කිරීම 1.6. ප්‍රධාන ව්‍යුහයන් නැවත සෑදීම
2. සැලසුම් හා කළමනාකරණය වැඩිදියුණු කිරීම	2.1. මනා සැලසුම්කරණය, සුපරීක්ෂාව හා අධීක්ෂණය සිදු කිරීම 2.2. පවත්නා ප්‍රාග්ධන වත්කම් නඩත්තු කිරීම හා නව වත්කම් නිර්මාණය කිරීම

11. අංශය : වතු යටිතල පහසුකම්

සංරචකයන්	උප සංරචකයන්
1. භෞතික යටිතල පහසුකම් සංවර්ධනය	1.1. නිවාස 1.2. ප්‍රවේශ මාර්ග 1.3. අධ්‍යාපනයට අදාල යටිතල පහසුකම් 1.4. සෞඛ්‍යයට අදාල යටිතල පහසුකම්
2. මානව සංවර්ධනය	2.1. අධ්‍යාපන සංවර්ධනය 2.2. සෞඛ්‍යය හා පෝෂණය 2.3. ආදායම් උත්පාදනය හා සමාජ සේවා

12. අංශය : ප්‍රවාහන

සංරචකයන්	උප සංරචකයන්
1. ගුණාත්මක මගී සේවාවක් සැපයීම	1.1. මගීන් සඳහා පහසුකම් සංවර්ධනය 1.2. සැපපහසුව හා මගී ආරක්ෂාව වැඩිදියුණු කිරීම 1.3. බස් රථ කාර්ය මණ්ඩලය අතර මගී හිතවාදී ආකල්ප වැඩිදියුණු කිරීම 1.4. නීතිරීති බලගැන්වීම
2. මගී සේවා ආවරණය පුළුල් කිරීම	2.1. නව ගමන් මාර්ග හඳුන්වාදීම 2.2. විකල්ප ප්‍රවාහන මාධ්‍ය වැඩිදියුණු කිරීම
3. ධාරිතා සංවර්ධනය	3.1. රාජ්‍ය ආයතනවල ධාරිතා සංවර්ධනය

13. අංශය : ඉඩම්

සංරචකයන්	උප සංරචකයන්
1. රාජ්‍ය ඉඩම් කාර්යක්ෂම ලෙස උපයෝජනය	1.1. රජයේ ඉඩම් හඳුනාගැනීම හා මිනුම් කටයුතු සිදු කිරීම 1.2. ඉඩම් අත්පත් කරගැනීම පහසු කරවීම 1.3. බලෙන් අල්ලාගත් ඉඩම් නීත්‍යානුකූල බවට පත්කිරීම 1.4. ඉඩම් හා ඊට අදාළ වෙනත් ගැටළු නිරාකරණය කිරීම 1.5. රක්ෂිත ඉඩම් ආරක්ෂා කිරීම 1.6. ඉඩම් අත්පත් කරගැනීම
2. ඉඩම් සංවර්ධනය හා ජනපදවල ඵලදායිතාවය ඉහළ නැංවීම	2.1. යටිතල පහසුකම් සංවර්ධනය 2.2. ජල හා පාංශු සංරක්ෂණය 2.3. කෘෂිකාර්මික සංවර්ධනය
3. සැලසුම් හා කළමනාකරණය පිළිබඳ ධාරිතා සංවර්ධනය	3.1. ආයතනික සංවර්ධනය

14. අංශය : කෘෂිකර්මය

සංරචකයන්	උප සංරචකයන්
1. නිෂ්පාදනය හා ඵලදායිතාවය ඉහළ නැංවීම	1.1. බීජ හා රෝපණ ද්‍රව්‍යවල ගුණාත්මකබව ඉහළ නැංවීම 1.2. නව තාක්ෂණය සහ මනා කළමනාකරණ භාවිතයන් හඳුන්වාදීම 1.3. බෝග විවිධාංගීකරණය හා බෝග කලාපකරණය 1.4. ගෙවතු වගා සංවර්ධනය 1.5. පාංශු හා ජල සංරක්ෂණය
2. අලෙවිය හා තාක්ෂණික සංවර්ධනය	2.1. ආයතනික සංවර්ධනය 2.2. පූර්ව සහ පසු අස්වනු තාක්ෂණයන් හඳුන්වාදීම 2.3. නිෂ්පාදිතයින් වෙළඳපොළ සමග සම්බන්ධ කිරීම / වෙළඳපොළ ප්‍රසාරණය
3. කෘෂිකර්මය පදනම් කරගත් කර්මාන්ත ප්‍රවර්ධනය	3.1. කෘෂිකර්මය මත පදනම් වූ දැනට පවත්නා සහ නව කර්මාන්ත සඳහා තාක්ෂණික සහාය 3.2. රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරිත්වයන් 3.3. පුද්ගල / කණ්ඩායම් මට්ටමේ ව්‍යවසායකයන් ප්‍රවර්ධනය
4. ධාරිතා සංවර්ධනය	4.1. ප්‍රතිලාභීන්ගේ ආයතනික සංවර්ධනය 4.2. රාජ්‍ය සංවිධානයන්ගේ ධාරිතා සංවර්ධනය

15. අංශ : පශු සම්පත්

සංරචකයන්	උප සංරචකයන්
1. පශු සම්පත් අංශයේ නිෂ්පාදනය හා ඵලදායිතාවය ඉහළ නැංවීම	1.1. කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම 1.2. මස් නිෂ්පාදනය ඉහළ නැංවීම 1.3. බිත්තර නිෂ්පාදනය ඉහළ නැංවීම
2. අලෙවිය, එකතු කළ වටිනාකම සහ පශු සම්පත්වලට අදාළව ආදායම් උත්පාදන කාර්යයන්	2.1. ගුණාත්මකබව ඉහළ නැංවීම හා තාක්ෂණික මගපෙන්වීම 2.2. වෙළඳපොළ සම්බන්ධතා සහ වෙළඳපොළ සංවර්ධනය 2.3. පෞද්ගලික අංශයේ සහායෙන් කර්මාන්ත හා ව්‍යවසායයන් ප්‍රවර්ධනය
3. පොදු පශු වෛද්‍ය සේවා ප්‍රවර්ධනය	3.1. සතුන්ට වැළඳෙන රෝග පාලනය කිරීම
4. ධාරිතා සංවර්ධනය	3.1. ප්‍රතිලාභීන්ගේ ආයතනික සංවර්ධනය 3.2. රාජ්‍ය සංවිධානයන්ගේ ධාරිතා සංවර්ධනය

16. අංශය : මිරිදිය ඩිවර

සංරචකයන්	උප සංරචකයන්
1. මත්භ්‍ය නිෂ්පාදනය වැඩි කිරීම	1.1. මසුන් බෝ කිරීම 1.2. සුරතල් මසුන් බෝ කිරීම 1.3. මසුන් බෝ කිරීමේ මධ්‍යස්ථාන 1.4. ජලජ පරිසරය සංරක්ෂණය කිරීම
2. වෙළඳපොළ ප්‍රවර්ධනය	2.1. වෙළඳපොළ පහසුකම් සැපයීම 2.2. වෙළඳපොළ සබඳතා ගොඩනැංවීම
3. ධාරිතා සංවර්ධනය	3.1. ඩිවර ප්‍රජාවගේ ආයතනික ධාරිතාව හා මසුන් ඇල්ලීමේ කාර්යය වර්ධනය කරලීම 3.2. රාජ්‍ය සංවිධානයන්ගේ ධාරිතා සංවර්ධනය

17. අංශය : වාරිමාර්ග

සංරචකයන්	උප සංරචකයන්
1. කෘෂිකර්මයට වාරි ජලය සැපයීම වැඩිදියුණු කිරීම	1.1. දැනට පවත්නා වාරිමාර්ග පද්ධතීන් නඩත්තු කිරීම 1.2. වාරිමාර්ග, ජලාපවහන හා ලවණ ඉවත් කිරීමේ පද්ධතීන් ප්‍රතිසංස්කරණය කිරීම 1.3. වාරිමාර්ග, ජලාපවහන හා ලවණ ඉවත් කිරීමේ පද්ධතීන් වැඩිදියුණු කිරීම 1.4. නව ඉදිකිරීම් 1.5. මනා ජල කළමනාකරණ ව්‍යවහාරයන් අනුගමනය කිරීම
2. ධාරිතා සංවර්ධනය	2.1. ගොවි ප්‍රජාවගේ සහභාගිත්වය හා ගොවි සංවිධානවල කාර්යකාර්ය ඉහළ නැංවීම 2.2. සිතියම්කරණය, සැලසුම්කරණය, අධීක්ෂණය හා මෙහෙයුම්කරණයට අදාළ මනා ක්‍රමවේද ක්‍රියාවට නැංවීම 2.3. ආයතනික සංවර්ධනය හා වත්කම් නඩත්තුව

18. අංශය : ග්‍රාමීය සංවර්ධනය

සංරචකයන්	උප සංරචකයන්
1. ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය	1.1. ග්‍රාමීය ප්‍රදේශවලට ඇති ප්‍රවේශය වැඩිදියුණු කිරීම 1.2. ගෘහස්ථ අවශ්‍යතාවයන් සඳහා ජල සැපයුම 1.3. ප්‍රජා ශාලා ඉදිකිරීම / වැඩිදියුණු කිරීම
2. අපදා තත්ත්වයන් අවම කිරීම	2.1 අකුණු සැරවලින් ආරක්ෂාවීම 2.2 ස්වාභාවික අපදාවන් අවම කිරීමේ ක්‍රියාමාර්ග
3. ආයතනික ධාරිතා සංවර්ධනය	3.1. පුද්ගලයින්ගේ / පවුල්වල / සංවිධානවල ධාරිතා සංවර්ධනය

19. අංශය : කුඩා කර්මාන්ත

සංරචකයන්	උප සංරචකයන්
1. ක්ෂේත්‍ර / කුඩා කර්මාන්ත හා හස්ත කර්මාන්ත වැඩිදියුණු කිරීම	1.1. ගුණාත්මකඛව ඉහළ නැංවීම 1.2. වෙළඳපොළ සංවර්ධනය
2. කුසලතා හා වෘත්තීය සංවර්ධනය	2.1 වෙළඳපොළ ඉල්ලුමට මුහුණදිය හැකි වන පරිදි පවත්නා වෘත්තීය මධ්‍යස්ථාන වැඩිදියුණු කිරීම 2.2. ව්‍යවසායකත්ව සංවර්ධනය 2.3. තාක්ෂණ හුවමාරු හා වෘත්තීය පුහුණුව 2.4. වෘත්තීයමය මගපෙන්වීම
3. සැලසුම් හා කළමනාකරණ සංවර්ධනය	3.1. රාජ්‍ය සංවිධානවල ධාරිතා සංවර්ධනය

20. අංශය : ග්‍රාමීය විදුලිබලය

සංරචකයන්	උප සංරචකයන්
1. ජාතික විදුලි සැපයුම පද්ධතියෙන් සේවා නොසැපයෙන ගෘහස්ථ ඒකක සඳහා විදුලිබල පහසුකම් ලබාදීම	1.1 ජාතික විදුලි සැපයුම් පද්ධතිය 1.2 පුළුල් කිරීම
2. ජාතික විදුලි සැපයුම පද්ධතියෙන් සේවා ලබාදිය නොහැකි දුරස්ථ / ග්‍රාමීය ප්‍රදේශවලට විකල්ප බලශක්ති සංවර්ධනය	2.1. විවිධ විකල්ප බලශක්ති වැඩසටහන් ක්‍රියාත්මක කිරීම 2.2. ආදායම් උත්පාදන ක්‍රියාකාරකම් / ව්‍යවසායයන් ආරම්භ කිරීම / ප්‍රසාරණය කිරීම
3. ධාරිතා සංවර්ධනය	3.1. රාජ්‍ය සංවිධානවල ධාරිතා සංවර්ධනය

21. අංශය : සංචාර කර්මාන්තය

සංරචකයන්	උප සංරචකයන්
1. සංචාරක ආකර්ශනය හා අලෙවි කළ හැකි නිෂ්පාදිතයන් විවිධාංගීකරණය	1.1. සංචාරක ආකර්ශනය සඳහා අවශ්‍ය යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම 1.2. නිෂ්පාදිතයන් හා සේවාවන් හඳුන්වාදීම හා සංවර්ධනය
2. සංචාරක ක්ෂේත්‍රයට අදාළ අලෙවිකරණය හා ප්‍රවර්ධනය	2.1. ප්‍රචාරක හා ප්‍රවර්ධන වැඩසටහන් 2.2. පුහුණු හා මිනිස්බල සංවර්ධනය 2.3. සංචාරක තොරතුරු මධ්‍යස්ථාන
3. සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය හරහා දේශීය ප්‍රජාවට ආදායම් උත්පාදන අවස්ථා සහතික කරලීම	3.1. පුහුණුව හා තාක්ෂණික මගපෙන්වීම 3.2. දේශීය ව්‍යවසායයන් පහසුකරලීම 3.3. ප්‍රජා සහභාගිත්වය පුළුල් කිරීම
4. ධාරිතා සංවර්ධනය	4.1. සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ ප්‍රජාවගේ ආයතනික සංවර්ධනය 4.2. රාජ්‍ය සංවිධානවල ධාරිතා සංවර්ධනය

22. අංශය : පළාත් පාලනය

සංරචකයන්	උප සංරචකයන්
1. පළාත් පාලන මාර්ග	1.1. මාර්ග ප්‍රතිසංස්කරණය 1.2. මාර්ග වැඩිදියුණුව 1.3. මාර්ග නඩත්තුව 1.4. නව මාර්ග ඉදිකිරීම 1.5. මාර්ග ආරක්ෂාව වැඩිදියුණු කිරීම
2. ප්‍රජා ජල සැපයුම	2.1 නව ජල සම්පාදන යෝජනා ක්‍රම 2.2 ජල සම්පාදන ව්‍යාපෘති නඩත්තුව 2.3 බඩුසර් මගින් පානීය ජල සැපයුම
3. කසල කළමනාකරණය	3.1. මලාපවහන පවිත්‍රකරණය 3.2. විද්‍යාත්මක බැහැර කිරීම් 3.3. ප්‍රතිචක්‍රීකරණය 3.4. කොම්පෝස්ට් පොහොර නිපදවීම
4. අනෙකුත් පළාත් පාලන සේවා	4.1. වාණිජ නැඹුරුවක් සහිත පහසුකම් 4.2. සේවා නැඹුරුවක් සහිත පහසුකම් 4.3. විනෝදාස්වාද පහසුකම්

13 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව පළාත් ආදායම් මූලාශ්‍ර

13 වන සංශෝධනය අනුව අංකය	ආදායම් මූලාශ්‍රය
36.01	පාර්ලිමේන්තුව විසින් පනවන ලද යම් නීතියක් මගින් හෝ සීමාවක් හෝ නිදහස් කිරීමක් වේ නම් ඒවාට යටත්ව නොග හා සිල්ලර වෙළඳාම මත පිරිවැටුම් බදු.
36.02	ජාතික ලොතරැයි හා ශ්‍රී ලංකා රජය විසින් සංවිධානය කරන ලද ලොතරැයි නොවන ලොතරැයි, ඔට්ටු බදු හා තෑගි තරග මත අයකර බදු.
36.03	බලපත්‍ර බදු, අරක්කු හා රා බදු, රේන්ද බදු සහ මත්පැන් බලපත්‍ර ගාස්තු.
36.04	පාර්ලිමේන්තුව විසින් පනවන ලද නීති මගින් නියම කරනු ලැබිය හැකි යම් සීමා ඇතුළත යම් නිදහස් කිරීමක් වේ නම් ඒවාට යටත්ව මෝටර් වාහන බලපත්‍ර ගාස්තු.
36.05	ඖෂධ සහ වෙනත් රසායනික ද්‍රව්‍ය මත වෙළඳ බලපත්‍ර ගාස්තු.
36.06	ඉඩම් හා මෝටර් වාහන වැනි දේපල මාරු කිරීම් මත මුද්දර බදු.
36.07	මෙවලම් හා උපකරණ මත බදු.
36.08	අධිකරණ විසින් පනවනු ලබන ගාස්තු.
36.09	වෛද්‍ය ආඥා පනත යටතේ අයකරනු ලබන ගාස්තු.
36.10	මෝටර් වාහන ගමනාගමන පනත යටතේ අය කරනු ලබන ගාස්තු.
36.11	මෙම ලැයිස්තුවෙන් විශේෂිතව දක්වන ලද වෙනත් ඕනෑම කරුණක්ම අදාළ දෙපාර්තමේන්තු ගාස්තු.
36.12	වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥා පනත යටතේ වූ ගාස්තු.
36.13	ඉඩම් සංවර්ධන ආඥා පනත හා රජයේ ඉඩම් ආඥා පනත යටතේ අත්සතු කරන ලද ඉඩම් මත ගාස්තු.
36.14	අධිකරණයට ඉදිරිපත් කරනු ලබන ලේඛන මත වූ මුද්දර ගාස්තු ඇතුළත් උසාවි ගාස්තු.
36.15	පඩි සහ මිම් ආඥා පනත යටතේ නියාමන ගාස්තු.
36.16	ආදායම් තක්සේරුව හා එක්කු කිරීම ඇතුළු ඉඩම් ආදායම් සහ ආදායම් උදෙසා ඉඩම් වාර්තා සමීක්ෂණය හා පවත්වාගෙන යෑමට අදාළ ගාස්තු.
36.17	පාර්ලිමේන්තුව විසින් පනවන ලද නීති මගින් නියමිත යම් යම් සීමා ඇතුළත, යම් නිදහස් කිරීම්වලට යටත්ව රජයේ දේපල ද ඇතුළුව ඉඩම් හා ගොඩනැගිලි මත බදු.
36.18	පාර්ලිමේන්තුව විසින් පනවන ලද නීති මගින් විස්තර කෙරෙන නිදහස් කිරීම් හා සීමාවන්ට යටත්ව බනිජ සම්පත් අයිතිය මත බදු.
36.19	මද්‍යසාර සන්නකය, ප්‍රවාහනය, මිලට ගැනීම සහ විකිණීම මත අය කෙරෙන බලපත්‍ර ගාස්තු.
36.20	පාර්ලිමේන්තුව විසින් පනවන ලද යම් නීතියක් මගින් අවසර දෙන ලද ප්‍රමාණයට පළාත් ආදායම් අවශ්‍යතා මත පළාත තුළ අය කෙරෙන වෙනත් බදු.

ඇමුණුම III

පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන යටතේ ප්‍රතිපාදන වෙන් කිරීම - 2017

(රු.මි.)

අං.	අංශය	බස්නාහිර	මධ්‍යම	දකුණු	උතුරු	වයඹ	උතුරු මැද	ඌව	සබරගමුව	නැගෙනහිර	එකතුව
1	සමාජ යටිතල පහසුකම්	355.00	612.00	498.00	737.00	536.00	642.00	715.00	613.00	555.00	5,263.00
1.1	අධ්‍යාපන	180.00	260.00	220.00	260.00	230.00	250.00	300.00	250.00	190.00	2,140.00
1.2	බටහිර වෛද්‍ය	130.00	275.00	170.00	335.00	190.00	260.00	300.00	240.00	220.00	2,120.00
1.3	දේශීය වෛද්‍ය	12.00	35.00	25.00	35.00	50.00	40.00	38.00	40.00	45.00	320.00
1.4	නීඩා	5.00	7.00	15.00	15.00	15.00	15.00	15.00	12.00	15.00	114.00
1.5	පරිවාහන හා ප්‍රමාණ	14.00	21.00	25.00	40.00	25.00	35.00	30.00	25.00	35.00	250.00
1.6	සමාජ සේවා	4.00	5.00	25.00	25.00	10.00	20.00	15.00	20.00	25.00	149.00
1.7	සංස්කෘතික හා ආගමික කටයුතු	5.00	4.00	8.00	10.00	10.00	10.00	5.00	12.00	10.00	74.00
1.8	නිවාස	4.00	3.00	8.00	12.00	5.00	8.00	7.00	10.00	10.00	67.00
1.9	සමුදාකාර	1.00	2.00	2.00	5.00	1.00	4.00	5.00	4.00	5.00	29.00
2	ආර්ථික යටිතල පහසුකම්	308.00	425.00	563.00	788.00	555.00	669.00	840.00	620.00	857.00	5,625.00
2.1	පළාත් මාර්ග	150.00	176.00	140.00	200.00	178.00	175.00	270.00	240.00	225.00	1,754.00
2.2	වතු යටිතල පහසුකම්	4.00	15.00	8.00	-	-	-	25.00	25.00	-	77.00
2.3	ප්‍රවාහන	17.00	8.00	22.00	25.00	15.00	20.00	20.00	25.00	30.00	182.00
2.4	ඉඩම්	1.00	1.00	2.00	4.00	1.00	4.00	10.00	3.00	5.00	31.00
2.5	කාර්මිකර්ම	15.00	60.00	85.00	135.00	90.00	85.00	145.00	60.00	125.00	800.00
2.6	පශු සම්පත්	12.00	35.00	30.00	80.00	50.00	50.00	40.00	50.00	100.00	447.00
2.7	මිරිදිය ධීවර	3.00	2.00	20.00	25.00	25.00	10.00	15.00	12.00	24.00	136.00
2.8	වාරිමාර්ග	10.00	15.00	50.00	46.00	40.00	85.00	50.00	30.00	100.00	426.00
2.9	ග්‍රාමීය සංවර්ධනය	10.00	10.00	30.00	30.00	15.00	25.00	40.00	35.00	35.00	230.00
2.10	කුඩා කර්මාන්ත	6.00	8.00	25.00	15.00	10.00	25.00	20.00	25.00	40.00	174.00
2.11	ග්‍රාමීය විදුලිබලය	4.00	5.00	6.00	8.00	6.00	10.00	15.00	15.00	8.00	77.00
2.12	සංචාරක	10.00	20.00	20.00	30.00	35.00	50.00	30.00	60.00	40.00	295.00

පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන යටතේ ප්‍රතිපාදන වෙන් කිරීම - 2017 (ඉහත වගුව හා සම්බන්ධයි)

(රු.මි.)

අං.	අංශය	බැඳිතාව	මධ්‍යම	දකුණු	උතුරු	වයඹ	උතුරු මැද	ඌව	සබරගමුව	නැගෙනහිර	එකතුව
2.13	පළාත් පාලන	66.00	70.00	125.00	190.00	90.00	130.00	160.00	40.00	125.00	996.00
	2.13.1 - පළාත් පාලන මාර්ග	32.00	32.00	50.00	88.00	43.00	71.00	87.00	21.00	54.00	478.00
	2.13.2 - ප්‍රජා ජල සැපයුම	10.00	15.00	33.00	44.00	20.00	26.00	30.00	8.00	29.00	215.00
	2.13.3 - කසළ කළමනාකරණය	16.00	16.00	29.00	40.00	18.00	20.00	30.00	8.00	29.00	206.00
	2.13.4 - වෙනත් සේවා	8.00	7.00	13.00	18.00	9.00	13.00	13.00	3.00	13.00	97.00
	උප එකතුව	663.00	1,037.00	1,061.00	1,525.00	1,091.00	1,311.00	1,555.00	1,233.00	1,412.00	10,888.00
	නියමිත ප්‍රතිපාදන යටතේ ව්‍යාපෘතිය	11.86	11.93	11.73	12.18	11.86	11.93	12.44	11.95	12.14	108.02
	පසුගාමී හා හුදකලා ගමවන සංවර්ධන යෝජනා	90.00	120.00	95.00	120.00	125.00	125.00	115.00	120.00	120.00	1,030.00
	එකතුව	764.86	1,168.93	1,167.73	1,657.18	1,227.86	1,447.93	1,682.44	1,364.95	1,544.14	12,026.02

මූලාශ්‍රය : ශ්‍රී ලංකා කොමිෂන් සභාව

ඇමුණුම IV
(රු.ම.)

සාමූහික ප්‍රදාන යටතේ ප්‍රතිපාදන වෙන් කිරීම හා අරමුදල් මුදා හැරීම 2009-2017

සමාන	2009		2010		2011		2012		2013		2014		2015		2016		2017	
	මුදල් මුදා හැරීම																	
වස්තෘතීර	2,923	2,749	6,100	6,100	8,979	8,979	9,011	8,894	8,502	9,691	11,699	11,699	18,842	18,842	21,741	15,090.98	14,989	
මධ්‍යම	12,526	12,487	13,000	13,000	13,696	13,696	13,763	13,048	14,864	15,687	17,917	17,917	23,542	23,542	23,374.90	23,319.63	23,233	
දකුණු	10,299	10,085	10,500	10,500	11,760	11,760	11,803	11,907	12,908	13,586	15,785	15,785	21,459	21,459	20,507.80	21,032.82	21,084	
උතුරු	8,349	7,963	8,700	8,700	9,318	9,318	8,557	8,500	10,075	10,795	12,642	12,642	16,268	16,268	16,757.20	17,077.53	17,034	
වයඹ	12,294	11,868	12,300	12,299	13,018	13,018	12,651	11,921	14,118	14,846	16,413	16,413	21,705	21,634	20,829.10	21,866.19	21,788	
උතුරු මැද	6,550	6,513	7,300	7,300	7,596	7,596	7,005	6,776	7,346	7,765	10,595	10,595	13,616	13,616	14,174.10	13,828.65	13,686	
උතුර	7,907	7,807	8,300	8,300	8,948	8,948	9,459	9,032	10,263	10,758	12,500	12,500	16,237	16,237	16,422.30	16,114.89	15,971	
සබරගමුව	8,893	8,493	9,000	9,000	10,335	10,335	11,243	10,737	13,089	13,606	14,809	14,809	18,410	18,410	18,219.20	19,350.28	19,281	
නැගෙනහිර	9,891	9,421	10,100	10,100	10,952	10,952	11,385	10,737	11,635	12,066	13,783	13,783	17,475	17,475	17,166.10	18,679.13	18,430	
එකතුව	79,632	77,386	85,300	85,299	94,602	94,602	94,877	91,552	102,800	108,800	126,143	126,143	167,554	167,483	169,195	166,360	165,497	

සටහන : පරිපූර් වෙන් කිරීම් ඇතුළත්ව
මූලාශ්‍රය : මුදල් මාලිගන් සභාවේ වාර්ෂික වාර්තා, මුදල් මාලිගන් සභාවේ නිර්දේශ හා පළාත් සභා සභා අත්පිටි මුදා හැරීම්

ඇමුණුම V
(රු.ම.)

සාමූහික ප්‍රදාන යටතේ අරමුදල් නිර්දේශ කිරීම 2009-2017

පළාත	2009		2010		2011		2012		2013		2014		2015		2016		2017	
	මුදල් යැවීම හා ප්‍රතිපත්ති																	
බස්නාහිර	1,923	2,923	6,100	6,100	7,170	8,979	9,011	9,011	8,502	8,502	11,234	11,699	15,993	18,842	21,744	21,743.80	15,812	15,090.98
මධ්‍යම	12,176	12,526	13,000	13,000	13,270	13,696	13,763	13,763	14,864	14,864	17,628	17,917	22,304	23,542	23,375	23,374.90	24,397	23,319.63
දකුණු	10,298	10,299	10,500	10,500	11,172	11,760	11,803	11,803	12,908	12,908	15,511	15,785	20,333	21,459	20,508	20,507.80	20,304	21,032.82
උතුරු	8,349	8,349	8,400	8,700	9,153	9,318	8,557	8,557	10,075	10,075	12,552	12,642	15,598	16,268	16,757	16,757.20	18,611.64	17,077.53
වයඹ	12,294	12,294	12,300	12,300	12,656	13,018	12,651	12,651	14,118	14,118	13,595	16,413	21,302	21,705	20,823	20,829.10	22,511.30	21,866.19
උතුරු මැද	6,270	6,550	7,300	7,300	7,386	7,596	7,005	7,005	7,346	7,346	16,413	10,595	13,262	13,616	12,957	14,174.10	14,525.11	13,828.65
ඌව	7,907	7,907	8,300	8,300	8,897	8,948	9,459	9,459	10,263	10,263	10,436	12,500	15,503	16,237	16,422	16,422.30	16,390	16,114.89
සබරගමුව	8,893	8,893	9,000	9,000	9,823	10,335	11,243	11,243	13,088	13,088	12,312	14,809	18,196	18,410	18,219	18,219.20	19,576	19,350.28
නැගෙනහිර	9,891	9,891	10,100	10,100	10,473	10,952	11,385	11,385	11,635	11,635	14,606	13,783	16,896	17,475	16,997	17,166.10	19,263	18,679.53
එකතුව	78,001	79,632	85,000	85,300	90,000	94,602	94,877	94,877	102,799	102,799	124,287	126,143	159,387	167,554	167,802	169,195	171,391	166,360.50

සටහන : පරිපූර්ණ වෙන් කිරීම් ඇතුළත්ව

මූලාශ්‍රය : මුදල් මෙහෙයුම් සහතිකවල වාර්ෂික වාර්තා, මුදල් මෙහෙයුම් සහතිකවල නිර්දේශ හා පළාත් සභා සඳහා අත්සන් ලද මුදල් මුදාහැරීම්

ඇමුණුම VI

පළාත්වල මුළු තත්‍ය කාර්යමණ්ඩලය 2009 - 2017

පළාත	2009	2010	2011	2012	2013	2014	2015	2016	2017
බස්නාහිර	51,979	52,402	52,133	53,288	56,067	54,074	55,962	56,691	56,893
මධ්‍යම	40,745	39,910	41,311	39,849	39,284	39,775	41,494	42,394	43,630
දකුණු	35,398	35,365	35,509	35,390	34,785	35,950	38,936	37,331	40,809
උතුරු	23,599	23,607	24,146	23,679	24,485	27,061	26,631	28,604	28,907
වයඹ	38,370	38,370	38,499	38,269	41,031	38,740	39,481	41,414	40,689
උතුරු මැද	22,689	23,214	21,613	21,316	20,483	21,316	22,934	24,595	24,952
ඌව	25,104	28,287	27,940	27,354	26,926	27,133	26,176	30,659	30,208
සබරගමුව	29,271	27,166	27,723	28,068	29,038	31,239	30,364	34,644	34,888
නැගෙනහිර	29,559	29,341	29,906	29,559	29,534	28,884	30,125	30,696	31,165
එකතුව	296,714	297,662	298,780	296,772	301,633	304,172	312,103	327,028	332,141

මූලාශ්‍රය : පළාත් අයවැය ඇස්තමේන්තු හා මුදල් කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තා සටහන : පළාත් පාලන ආයතනවල හා අධිකාරිවල කාර්යමණ්ඩල හැර

ඇමුණුම VII

කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් අනුමත කරන ලද පළාත් කාර්යමණ්ඩලය

පළාත	2013.01.31	2015.05.26	2016.12.31	2017.12.31
බස්නාහිර	60,658	60,994	60,357	62,652
මධ්‍යම	44,888	45,372	46,197	46,208
දකුණු	41,841	42,769	42,186	43,182
උතුරු	28,101	29,515	31,490	36,801
වයඹ	42,944	47,558	47,818	48,014
උතුරු මැද	26,783	27,211	27,213	29,183
ඌව	29,170	32,102	29,863	30,189
සබරගමුව	31,178	33,318	35,453	37,218
නැගෙනහිර	30,927	32,336	32,301	35,787
එකතුව	336,490	351,175	352,878	369,234

මූලාශ්‍රය : කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ කාර්යමණ්ඩල විමසුම් ලේඛන සටහන : පළාත් පාලන ආයතනවල හා අධිකාරිවල කාර්යමණ්ඩල හැර

ඇමුණුම VIII

උපමාන පාදක ප්‍රදාන 2009 - 2017 (රු.මි.)

පළාත	2009						2010					
	නිර්දේශිත	%	තත්‍ය වියදම	%	තත්‍ය මුදා හැරීම	%	නිර්දේශිත	%	තත්‍ය වියදම	%	තත්‍ය මුදා හැරීම	%
බස්නාහිර	509.69	14.36	3,551.29	44.12	375.00	16.48	450.00	14.63	3,120.04	40.29	382.50	14.65
මධ්‍යම	446.42	12.58	559.21	6.95	306.35	13.46	410.00	13.33	579.64	7.48	307.50	11.77
දකුණු	425.99	12.00	375.00	4.66	230.00	10.11	350.00	11.38	1,272.27	16.43	297.50	11.39
උතුරු	331.62	9.34	277.46	3.45	240.78	10.58	300.00	9.76	299.43	3.87	255.00	9.76
වයඹ	369.63	10.41	287.58	3.57	272.10	11.96	300.00	9.76	279.78	3.61	255.00	9.76
උතුරු මැද	296.84	8.36	314.61	3.91	136.60	6.00	260.00	8.46	402.71	5.20	260.00	9.96
ඌව	372.63	10.50	2,071.26	25.73	206.30	9.07	300.00	9.76	1,156.95	14.94	255.00	9.76
සබරගමුව	415.63	11.71	368.72	4.58	311.49	13.69	380.00	12.36	366.81	4.74	323.00	12.37
නැගෙනහිර	381.50	10.75	244.44	3.04	197.00	8.66	325.00	10.57	266.59	3.44	276.25	10.58
එකතුව	3,549.95	100	8,049.57	100	2,275.62	100	3,075.00	100	7,744.22	100	2,611.75	100

උපමාන පාදක ප්‍රදාන 2009 - 2017 (ඉහත වගුව හා සම්බන්ධයි)

(රු.මි.)

පළාත	2011						2012					
	නිර්දේශිත	%	තත්‍ය වියදම	%	තත්‍ය මුදා හැරීම	%	නිර්දේශිත	%	තත්‍ය වියදම	%	තත්‍ය මුදා හැරීම	%
බස්නාහිර	700.00	16.83	2,939.94	42.60	660.00	17.12	427.00	14.12	5,465.52	54.41	180.41	6.31
මධ්‍යම	375.00	9.01	439.70	6.37	337.30	8.75	400.00	13.22	359.27	3.58	218.40	7.64
දකුණු	325.00	7.81	727.00	10.53	292.00	7.57	347.00	11.47	687.79	6.85	189.46	6.63
උතුරු	275.00	6.61	261.80	3.79	247.33	6.42	294.00	9.72	208.92	2.08	160.52	5.61
වයඹ	300.00	7.21	287.38	4.16	270.00	7.00	320.00	10.58	180.61	1.80	174.72	6.11
උතුරු මැද	1,300.00	31.25	1,338.70	19.40	1,277.00	33.13	293.00	9.69	272.84	2.72	1,420.00	49.67
ඌව	300.00	7.21	356.80	5.17	240.00	6.23	320.00	10.58	2,227.09	22.17	174.72	6.11
සබරගමුව	335.00	8.05	321.41	4.66	301.33	7.82	357.00	11.80	291.96	2.91	194.92	6.82
නැගෙනහිර	250.00	6.01	229.33	3.32	230.00	5.97	267.00	8.83	350.89	3.49	145.78	5.10
එකතුව	4,160.00	100	6,902.06	100	3,854.96	100	3,025.00	100	10,044.87	100	2,858.93	100

උපමාන පාදක ප්‍රදාන 2009 - 2017 (ඉහත වගුව හා සම්බන්ධයි)

(රු.මි.)

පළාත	2013						2014					
	නිර්දේශිත	%	තත්‍ය වියදම	%	තත්‍ය මුදා හැරීම	%	නිර්දේශිත	%	තත්‍ය වියදම	%	තත්‍ය මුදා හැරීම	%
බස්නාහිර	370.00	15.48	5,055.00	62.18	370.00	16.34	925.00	23.87	5,857.00	56.76	292.50	13.42
මධ්‍යම	321.00	13.43	314.00	3.86	192.60	8.51	430.00	11.10	382.00	3.70	129.00	5.92
දකුණු	295.00	12.34	479.00	5.89	177.00	7.82	380.00	9.81	1,046.00	10.14	255.00	11.70
උතුරු	195.00	8.16	194.00	2.39	195.00	8.61	280.00	7.23	391.00	3.79	280.00	12.84
වයඹ	270.00	11.30	246.00	3.03	162.00	7.16	504.50	13.02	506.00	4.90	290.00	13.30
උතුරු මැද	230.00	9.62	1,011.00	12.44	742.00	32.77	350.00	9.03	867.00	8.40	192.50	8.83
ඌව	240.00	10.04	416.00	5.12	144.00	6.36	330.00	8.52	410.00	3.97	179.00	8.21
සබරගමුව	252.00	10.54	239.00	2.94	151.20	6.68	335.00	8.65	534.00	5.18	335.00	15.37
නැගෙනහිර	217.00	9.08	175.00	2.15	130.20	5.75	340.00	8.78	325.00	3.15	227.00	10.41
එකතුව	2,390.00	100	8,129.00	100	2,264.00	100	3,874.50	100	10,318.00	100	2,180.00	100

උපමාන පාදක ප්‍රදාන 2009 - 2017 (ඉහත වගුව හා සම්බන්ධයි)

(රු.මි.)

පළාත	2015						2016					
	නිර්දේශිත	%	තත්‍ය වියදම	%	තත්‍ය මුදා හැරීම **	%	නිර්දේශිත	%	තත්‍ය වියදම	%	තත්‍ය මුදා හැරීම	%
බස්නාහිර	525.00	13.87	314.51	6.90	2,286.20	12.99	460.00	11.50	432.97	9.64	200.00	6.59
මධ්‍යම	500.00	13.21	382.00	8.38	1,890.00	10.74	423.00	10.58	352.67	7.85	116.51	3.84
දකුණු	385.00	10.17	766.17	16.80	1,990.00	11.31	413.00	10.33	315.25	7.02	368.84	12.15
උතුරු	400.00	10.57	379.23	8.32	1,840.00	10.46	475.00	11.88	123.96	2.76	437.00	14.40
වයඹ	425.00	11.23	158.06	3.47	1,750.00	9.94	375.00	9.38	443.58	9.87	360.00	11.86
උතුරු මැද	375.00	9.91	1,056.27	23.16	2,217.00	12.60	400.00	10.00	372.69	8.30	400.00	13.18
ඌව	375.00	9.91	463.80	10.17	1,725.00	9.80	475.00	11.88	1,272.66	28.33	415.00	13.67
සබරගමුව	400.00	10.57	686.00	15.04	2,437.24	13.85	514.00	12.85	631.95	14.07	293.12	9.66
නැගෙනහිර	400.00	10.57	354.12	7.77	1,462.00	8.31	465.00	11.63	547.14	12.18	445.00	14.66
එකතුව	3,785.00	100	4,560.16	100	17,597.44	100	4,000.00	100	4,492.87	100	3,035.47	100

** 2015 සඳහා වූ තත්‍ය මුදාහැරීම්වල පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන හා උපමාන පාදක ප්‍රදාන යන දෙවර්ගයම අඩංගු වේ.

උපමාන පාදක ප්‍රදාන 2009 - 2017 (ඉහත වගුව හා සම්බන්ධයි)

(රු.මි.)

පළාත	2017					
	නිර්දේශිත	%	තත්‍ය විශදම	%	තත්‍ය මුදා හැරීම	%
බස්නාහිර	254.40	6.36	248.12	3.15	100.00	3.09
මධ්‍යම	388.80	9.72	404.74	5.14	200.00	6.18
දකුණු	388.40	9.71	3,365.56	42.78	400.00	12.36
උතුරු	551.20	13.78	533.27	6.78	589.20	18.21
වයඹ	408.40	10.21	396.84	5.04	400.00	12.36
උතුරු මැද	481.60	12.04	650.10	8.26	300.00	9.27
ඌව	559.60	13.99	494.98	6.29	315.00	9.73
සබරගමුව	454.00	11.35	1,276.61	16.23	431.74	13.34
නැගෙනහිර	513.60	12.84	497.51	6.32	500.00	15.45
එකතුව	4,000.00	100	7,867.73	100	3,235.94	100

මුදල් කොමිෂන් සභාවේ අනෙකුත් කාර්යමණ්ඩලය	
තොරතුරු තාක්ෂණ නිලධාරී	
ජී.ටී.නිසර කසුන් පුෂ්පසිරි මහතා	
සංඛ්‍යාලේඛන නිලධාරී	
ආර්.එම්.ඩී.නිමාලි රත්නායක මහත්මිය	
සහකාර පර්යේෂණ නිලධාරීන්	
එම්.සී.දමයන්ති මහත්මිය	පී.ඉන්ද්‍රාදේවි මහත්මිය
ටී.එම්.සී.කුමාරිහාමි මහත්මිය	කේ.ඒ.එස්.ඩී.නිලන්ති මහත්මිය
ඒ.ආර්.මරිනා මෙනවිය	ආර්.ආර්.රණසිංහ මහත්මිය
එස්.වයි.දිසානායක මහත්මිය	එස්.කේ.කේ.ගාමිත්ද මහතා
ඩබ්.පී.සී.ආර්.පී.හංගම්පේරුව	ඩී.ඩී.ජානකී කුමාරි මහත්මිය
එම්.බී.එම්.එච්.ඒ. බණ්ඩාර මහතා	
වැඩසටහන් / සංවර්ධන නිලධාරීන්	
ඊ.එච්.එම්.දිනුෂා හේරත් මහත්මිය	ගංගානි කුරුප්පුමුල්ල මහත්මිය
ටී.ඒ.සරත් වන්ද්‍රකුමාර මහතා	කේ.ඒ.ටී.එන්.පෙරේරා මහත්මිය
නවෝදනී අබේසූරිය මහත්මිය	
පී.ඩී.සී.නිරෝෂි මහත්මිය	
තොරතුරු තාක්ෂණ සහයක නිලධාරී	
වයි.බී.එම්.ඒ.කේ.වයි.යාපා බණ්ඩාර මහත්මිය	
රාජ්‍ය කළමනාකරණ සහකාර නිලධාරීන්	
ලක්ෂ්මන් ඉලේපෙරුම මහතා	ඩී.කේ.ඩී.කන්නන්ගර මහතා
සුමුදු ඉඩම්පිටිය මහත්මිය	පී.ඒ.විනෝදනී ද සිල්වා මහත්මිය
ජේ.බී.ඒ.අජිත් මහතා	පුෂ්පා කළුආරච්චි මහත්මිය
පී.ගමගේ මහත්මිය	ඩබ්.ඩී.අයි.ඩී.වීරසිංහ මහත්මිය
ජී.පී.සමරබන්දු මහතා	කේ.ඩබ්.එස්.අබේවික්‍රම මහත්මිය
වන්දිකා ආටිගල මහත්මිය	
කාර්යාල සේවක සේවා නිලධාරීන්	
ටී.ජයමිණි මහතා	ජී.ඒ.අයි.ඒ.සඳුරේණු මෙනවිය
ඒ.ඩබ්.ආර්.ජේ.කුමාර මහතා	ආර්.ඒ.එන්.එම්.රණසිංහ මහත්මිය
ඩබ්.ඒ.එස්.ඩී.ඉරේෂා මහත්මිය	
රියදුරු නිලධාරීන්	
එම්.කේ.ආර්.ප්‍රිමාල් මහතා	කේ.එම්.ඒ.සී.ඩී.පෙරේරා මහතා
ඩබ්.ජී.ඩබ්.කුමාර මහතා	
එම්.අයි.කේ.පී.සිල්වා මහතා	

මුදල් කොමිෂන් සභාව
නො.03, සරණ මාවත, රාජගිරිය